



රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

**වාර්ෂික කාර්යසාධන වාර්තාව
2017**

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය

ගරු එස්. එම්. එම්. හාරිස් මැතිතුමා
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

රවීන්ද්‍ර ජේවාවිකාරණ මහතා
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයේ
ලේකම්

අමාත්‍යතුමාගේ පණිවුඩය



රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ සහ එයට අයත් ආයතනවල ප්‍රගතිය විදහා දක්වමින් ඉදිරිපත් කරන කාර්ය සාධන වාර්තාව 2017 සඳහා පණිවුඩයක් ඉදිරිපත් කිරීමට ලැබීම සතුටකි.

මා මෙම අමාත්‍යාංශයේ අභිනව අමාත්‍යවරයා වශයෙන් 2018.02.28 දින වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශය මඟින් ඉටු විය යුතු කාර්ය භාර්ය පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කරන ලදී. අමාත්‍යාංශයේ කාර්ය හා කර්තව්‍යයන් පිළිබඳ සැලකීමේදී අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසායන් පවත්නා මට්ටමට වඩා ඉහළට ඔසවා තැබීම සිදු කළ හැකි බව පෙනී යයි. විශේෂයෙන්ම වැවිලි ක්ෂේත්‍රය සැලකීමේදී නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ආදායම් උත්පාදන ක්‍රම සොයා සපයා නොගතහොත් තවදුරටත් මහා භාණ්ඩාගාරය මත රැඳී සිටීමට සිදුවීම වළකාලිය හැකි නොවනු ඇත. එසේ හෙයින් වැවිලි අංශය කෙරෙහි අපේ විශේෂ අවධානය යොමු වේ.

තවද, මෑතකදී අමාත්‍යාංශයට එක් වූ මහනුවර සංවර්ධන විෂය තුළින් විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම හරහා මහනුවර නගර සංවර්ධනය සඳහා සුවිශාල කාර්යභාර්යයක් ඉටු කළ හැකි බව මාගේ හැඟීමයි. මහනුවර නගරය ඓතිහාසිකමය හා සංස්කෘතිකමය වශයෙන් වැඩිදියුණු කිරීමට සමගාමීව වෙළඳ හා ආර්ථික කේන්ද්‍රස්ථානයක් වශයෙන් වැඩිදියුණු කිරීම වැදගත් වේ. එහිදී මහාමාර්ගවල පවතින රථවාහන අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට විකල්ප මාර්ග හඳුනා ගැනීම, දුම්රිය මාර්ග පද්ධතිය නවීකරණය කිරීම ඇතුළුව දැවැන්ත වෙනස්කම් රැසක් සිදු කළ යුතුව තිබේ. තවද නගරය කේන්ද්‍ර කොට ගෙන වෙළඳ හා වාණිජ්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුව ඇත. මීට පෙර මා විසින් මහාමාර්ග අමාත්‍යාධුරය දරන ලද කාල සීමාව තුළදී මහනුවර ජර්දේශයේ සංවර්ධන සඳහා සුවිශේෂී පියවර රැසක් ආරම්භ කර ක්‍රියාත්මක කල අතර තවදුරටත් රේඛීය අමාත්‍යාංශල වල සම්බන්ධීකරණයෙන් එම කටයුතු පෙරට රැගෙන යාමට මහනුවර සංවර්ධන විෂය පථය මාගේ අමාත්‍යාංශයට ඇතුලත් වීම ශක්තියක් වනු ඇත. තවත් නොබෝ කලකින් අප ආරම්භ කල ව්‍යාපෘතිවල ප්‍රවීලාභ ජනනාව ජනනාවට හිමිකර දීම ඒ යටතේ කඩිනම් කල හැකි වනු ඇත.

මෙවැනි ක්‍රියාමාර්ග හා සමගාමීව රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩුව වැවිලි සමාගම,ජනතා වතු සංවර්ධන මණ්ඩලය ආදී රජයට අයත් වැවිලි සමාගම්වල භූමිය තිරසාර වශයෙන් සංවර්ධනය කරලීම අපගේ අරමුණයි. පවත්නා ස්වාභාවික සම්පත් වර්තමානයේ ප්‍රයෝජනයට ගනිමින් අනාගතය උදෙසා සුරක්ෂිත කරලීම කළ යුතු වේ. එහිදී වන කළමනාකරණ සැලැස්ම සක්‍රීයව ක්‍රියාත්මක කිරීම තුළින් දැව සම්පත වර්තමාන පරිභෝජනය හරහා අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරීම උදෙසා මාර්ගෝපදේශය ලබා දීමට කටයුතු කරමු.

තවද, ස්වාභාවික විපත් මඟින් විපතට පත් ව්‍යාපාරික ප්‍රජාව උදෙසා සහන ණය ක්‍රමයක් බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක කිරීම තුළින් ව්‍යාපාරික ප්‍රජාවට සහනශීලී ක්‍රමවේදයක් සකස් කිරීමට ද අදහස් කරමු. රාජ්‍ය බැංකු සියල්ලක්ම පාහේ මෙම අමාත්‍යාංශයේ නියාමනයට ලක් වීම ඉහත ක්‍රියාවලිය පහසු කිරීමට හේතු වනු ඇත.

මෙම අමාත්‍යාංශයට අයත් කර්මාන්ත වන ලංකා පිහන් කර්මාන්ත සංයුක්ත මණ්ඩලය සහ බී.සී.සී සමාගම පවත්නා මට්ටමට වඩා නව්‍යකරණයට ලක් කිරීමට පියවර ගත යුතුව තිබේ. එසේම ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීම උදෙසා පියවර ගැනීම අමාත්‍යාංශය විසින් සිදු කළ යුතුව තිබේ.

වසරක් පාසා අමාත්‍යාංශයේ ප්‍රගතිය සනිටුහන් කරමින් ඉදිරිපත් කරනු ලබන මෙම වාර්තාව මඟින් අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන විසින් අදාළ මූල්‍ය වර්ෂය තුළ අත්පත් කර ගත් ප්‍රගතිය සටහන් වේ. එහිදී අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතන පිළිබඳව සෘජු අධීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර පසුගාමී ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වේ.

මේ සියලු කාර්යයන් සිදු කිරීමේ දී අමාත්‍යාංශ ලේකම්තුමා, අතිරේක ලේකම්වරුන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය මඟින් සිදු කරනු ලබන මෙහෙය මාගේ පැසසුමට ලක් වේ.

ලක්ෂ්මන් කිරිඇල්ල
අමාත්‍ය

ලේකම්තුමාගේ පණිවුඩය



ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් අතරින් හඳුනා ගත් ලාභ නොලබන රජයට අයත් ව්‍යවසායන්හි ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීමේ වගකීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරී ඇත.

රටේ සමස්ත ආර්ථිකයට විශාල බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි, මෙම කාලය තුළ අපගේ අවධානය යොමුව තිබේ.

වැවිලි සමාගම් මුහුණදී තිබූ නිෂ්පාදන වියදම පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන මට්ටමේ මිලක් සිය නිෂ්පාදනවලට නොලැබීම මගින් දවසින් දවස උග්‍ර මූල්‍ය අර්බුදයකට ඇදවැටීමේ ප්‍රශ්නය ඉදිරියේ විකල්ප ආදායම් මාර්ග සෙවීමේ මාවතට යොමුවීමට අපට සිදු විය.

ඒ යටතේ එලදායිව යොදා ගත හැකි භූමිය හා සම්පත් හඳුනා ගැනීමට වැවිලි සමාගම් මෙහෙයවූ අතර විකල්ප ආදායම් ජනන මාර්ග (ව්‍යාපෘති) සෙවීමට මහ පෙත්වන ලදී.

පෞද්ගලික ආයෝජකයන් සමඟ හවුල්කාරිත්වයන් ලෙස ව්‍යාපෘති 250ක් පමණ හඳුනාගෙන කැබිනට් අනුමැතියට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

හිල්ටන් හා ග්‍රැන්ඩ් හයට හෝටල්වල ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා සුදුසුකම් සහිත ජාත්‍යන්තර උපදේශක ආයතනයක සේවය ලබා ගැනීමට ද අමාත්‍යාංශය විසින් කටයුතු කර ඇත.

කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති පරිදි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයෙකු තේරීමේ කටයුතු අවසන් කර ඇති අතර මුල් වටයට එහි වියදම් පාලනය හා ආදායම් වර්ධනය කර යම් ආකාරයකින් තත්වයකට ගෙනඒමට අනතුරුව සුදුසු උපාය මාර්ගික හවුල්කරුවෙකු තේරීමේ කාර්යයටත් ගමන් කරමින් සිටී.

ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය බැංකුවල දායකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් සහ විශේෂයෙන්ම කුඩා පරිමාණ බැංකු ඒකාබද්ධ කිරීමේ 2017 අයවැය යෝජනාව සැලකිල්ලට ගනිමින් අධ්‍යයනයක් සිදු කරන ලද අතර, එහි නිර්දේශ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත ඉදිරිපත් කෙරිණි. බැංකුවල ප්‍රාග්ධන අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනය කර පවත්නා අවදානම් තත්ත්වයන් සම්බන්ධයෙන් අදාල බලධාරීන් දැනුවත් කරමින් සම්ප ලෙස බැංකු අධීක්ෂණය කිරීම අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලබයි. බැංකු විසින් ඩිජිටල් තාක්ෂණ භාවිතය සම්බන්ධයෙන් වැඩිදියුණු කිරීම් සිදුකොට ඇති අතර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ආවරණය ද මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDM) ස්ථාපිත කිරීම ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. බාසල් III නිර්දේශයන් අනුව ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව සපුරාලීම සඳහා භාණ්ඩාගාර අරමුදල් මගින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට සහාය ලබාදීමට ද අමාත්‍යාංශය විසින් කටයුතු කරන ලදී.

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ප්‍රගති සමාලෝචනය පිළිබඳ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට සහායවීම සඳහා උපදේශකවරුන් පත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව, කාර්තුමය ප්‍රගති සමාලෝචන සිදු කර ඇති අතර ප්‍රගති අධීක්ෂණ කටයුතු සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. ආයතනික පාලන ක්‍රම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ද අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලදී. ලෝක බැංකුව, CIMA ආයතනය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) වැනි ආයතනවල සහාය ඇතිව විෂයමාලා සකස් කරන ලදුව සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ශබ්දානු වර්ධනය සඳහා වැඩමුළු පවත්වා ඇත. විගණන කළමනාකරන වැඩපිළිවෙල සවිමත් කිරීම හා සැපයුම් ක්‍රියාවලිය විධිමත් කිරීම කෙරෙහිද විශේෂ අවධානය යොමු කරන ලදී.

එවන් පසුබිමක සිට, අමාත්‍යාංශ විෂය පථයට අයත් ආයතන ද ඇතුළත්ව අමාත්‍යාංශ ක්‍රියාකාරිත්වය සම්බන්ධ ප්‍රගතිය දක්වන 2017 කාර්ය සාධන වාර්තාව සඳහා මෙම පණිවුඩය ලබා දීම මට සතුටකි.

මෙම සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ගරු අමාත්‍යතුමාගෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් ලැබෙන මගපෙන්වීම සහ සහාය ඉතා අගය කොට සලකමි. හිටපු අමාත්‍යතුමා හා රාජ්‍ය අමාත්‍යතුමාගේ සහායද අගය කළ යුතුය.

අපගේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් අප වෙත සහාය දක්වන සියලු ආයතන ප්‍රධානීන් වෙත මාගේ කෘතඥතාව පළ කරන අතර මෙම සෑම කාර්යයක්ම ඉටුකිරීමේදී මට සහාය වන කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත මාගේ හෘදයාංගම කෘතචේදිත්වය පළ කරමි.

රවීන්ද්‍ර හේවාචිතාරණ
ලේකම්

අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි සම්බන්ධීකරණ තොරතුරු

බැංකු හා මූල්‍ය අංශය

- ලංකා බැංකුව

සභාපති - රොනල්ඩ් පෙරේරා මහතා
දු. අංක - 011 2348877
ෆැක්ස් - 011 2452033
විද්‍යුත් තැපෑල - chairman@boc.lk

- මහජන බැංකුව

සභාපති - හේමසිරි ප්‍රනාන්දු මහතා
දු. අංක - 011 2329822
ෆැක්ස් - 011 2447473
විද්‍යුත් තැපෑල - chairman@peoplesbank.lk

- ජාතික ඉතිරිකිරීමේ බැංකුව

සභාපති - අශ්වින් ද සිල්වා මහතා
දු. අංක - 011 2573334
ෆැක්ස් - 011 2574002
විද්‍යුත් තැපෑල - chairman@nsb.lk

- රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

සභාපති - තිස්ස ජිනදාස මහතා
දු. අංක - 011 2573563
ෆැක්ස් - 011 2573346
විද්‍යුත් තැපෑල - chairman@smib.lk

- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

සභාපති - එම්. ප්‍රසන්න ප්‍රේමරත්න මහතා
දු. අංක - 011 2035454
ෆැක්ස් - 011 2906877
විද්‍යුත් තැපෑල - prasannah@rdb.lk

- ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය බැංකුව

සභාපති - ආර්. ජේ. ද සිල්වා මහතා

දු. අංක - 011 2433901

ෆැක්ස් - 011 2470511

විද්‍යුත් තැපෑල - chairman@hdfc.lk
secchairman@hdfc.lk
- ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව

සභාපති - රුවන් ගාල්ලගේ මහතා

දු. අංක - 011 2821232

ෆැක්ස් - 011 2821020

විද්‍යුත් තැපෑල - info@lankaputhra.lk
- ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව

වැඩබලන සභාපති - කේ. අමරසිංහ මහතා

දු. අංක - 011 2674700

ෆැක්ස් - 011 2674705/ 6

විද්‍යුත් තැපෑල - info@slsbl.lk

රක්ෂණ, සිවිල් ගුවන්සේවා හා සත්කාරක සේවා අංශය

- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

සභාපති - හේමක අමරසූරිය මහතා

දු. අංක - 011 2323450

ෆැක්ස් - 011 2447742

විද්‍යුත් තැපෑල - email@srilankainsurance.com
- ශ්‍රී ලංකන් ගුවන් සේවය

සභාපති - අජිත් ඩයස් මහතා

දු. අංක - 019 7331000

ෆැක්ස් - 019 7335100

විද්‍යුත් තැපෑල - chairman@srilankan.com

• **හොටෙල් ඩිවලපර්ස් ලංකා පුද්ගලික සමාගම (PQ143)**

සභාපති - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා
දු. අංක - 011 2433435
ෆැක්ස් - 011 2446545
විද්‍යුත් තැපෑල - hdhilton@sltnet.lk

වැවිලි හා කෘෂිපාදක කර්මාන්ත අංශය

• **ජනතා වතු සංවර්ධන මණ්ඩලය**

සභාපති - කීර්ති ධර්මසිරි කොටගම මහතා
දු. අංක - 011 2327088
ෆැක්ස් - 011 2446577
විද්‍යුත් තැපෑල - sec.chairman@jedb.gov.lk

• **ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව**

සභාපති - නිලක් මහනාම මහතා
දු. අංක - 011 2438530
ෆැක්ස් - 011 2438635
විද්‍යුත් තැපෑල - slspc@sltnet.lk

• **සී/ ස ඇල්කඩුව වැවිලි සමාගම**

සභාපති - නිල දිල්හාර විජේදාස මහතා
දු. අංක - 011 2698059
ෆැක්ස් - 011 2698057
විද්‍යුත් තැපෑල - niluwijedasa@gmail.com

• **සී/ ස කුරුණෑගල වැවිලි සමාගම**

සභාපති - ඒ. එම්. පියසෝම උපාලි මහතා
දු. අංක - 037 2229618
ෆැක්ස් - 037 2223191
විද්‍යුත් තැපෑල - ampupali0707@yahoo.com

• සී/ ස හලාවත වැවිලි සමාගම

සභාපති - ආසිරි කුමාර හේරත් මහතා
දු. අංක - 032 2223210
ෆැක්ස් - 032 2222162
විද්‍යුත් තැපෑල - cplfin5@gmail.com

• සී/ ස ගල්මය වැවිලි සමාගම

සභාපති - කීර්ති බණ්ඩාර කොටගම මහතා
දු. අංක - 063 5672848
ෆැක්ස් - 063 2240199
විද්‍යුත් තැපෑල - info@galoya.lk

• ශ්‍රී ලංකා කජු සංස්ථාව

සභාපති - ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා
දු. අංක - 011 2871005
ෆැක්ස් - 011 2869843
විද්‍යුත් තැපෑල - cashewco@dialogsl.net

කර්මාන්ත අංශය

• ලංකා පිහන් සංස්ථාව

නිසිබලධාරී - රියෙන්සි පෙරේරා මහතා
දු. අංක - 011 4063617
ෆැක්ස් - 011 4506415
විද්‍යුත් තැපෑල - ceylonceramics.co@gmail.com

• බීසීසී සමාගම

සභාපති - එච්. එන්. සරත් අබේසිංහ මහතා
දු. අංක - 011 2435195
ෆැක්ස් - 011 2447139
විද්‍යුත් තැපෑල - bcclankaltd@gmail.com

පටුන

	පිටු අංකය
1. හැඳින්වීම	1 - 3
1.1 අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්.....	4
2. අමාත්‍යාංශයේ අංශයන්.....	5 - 8
2.1 පාලන අංශය.....	9 - 11
2.2 සංවර්ධන හා සැලසුම් අංශය	12
2.3 ගිණුම් අංශය	13 - 14
2.4 අභ්‍යන්තර විගණන අංශය.....	15
2.5 බැංකු හා මූල්‍ය අංශය.....	16
2.6 වැවිලි හා කෘෂිපාදක කර්මාන්ත අංශය.....	17
2.7 රක්ෂණ, ගුවන්සේවා හා සත්කාරක සේවා අංශය.....	18
3. අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්.....	19 - 24
4. අමාත්‍යාංශය යටතේ ඇති අංශවල ප්‍රගතිය.....	25 - 36
5. අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි ප්‍රගතිය	37
5.1 බැංකු හා මූල්‍ය	38 - 84
5.2 රක්ෂණ, ගුවන්සේවා හා සත්කාරක සේවා.....	85 - 108
5.3 වැවිලි හා කෘෂිපාදක කර්මාන්ත	109 - 166
6. මුදල් වෙන් කිරීම.....	167 - 175

1. හැඳින්වීම

1. හැඳින්වීම

2015 අගෝස්තු මස 17 වන දින පැවති මහ මැතිවරණයත් සමඟ ඇතිවූ නව රජය විසින් 2015 සැප්තැම්බර් 06 වන දින ප්‍රකාශයට පත්කරන ලද නව අමාත්‍යාංශයක් ලෙස මෙහි සමාරම්භය සනිටුහන් වේ.

2015 සැප්තැම්බර් 21 දින ප්‍රකාශයට පත් කළ 1933/13 දරණ අති විශේෂ ගැසට් පත්‍රය හා 2015 නොවැම්බර් මස 24 දින ප්‍රකාශයට පත් කළ අංක 1942/10 දරණ අති විශේෂ ගැසට් පත්‍රයන්හි පල වූ අමාත්‍යාංශ කාර්යයන් සහ කර්තව්‍යයන් පිළිබඳ ලේඛනය අනුව මෙම අමාත්‍යාංශය සඳහා රාජ්‍ය ව්‍යවසායන් සහ උණුසුම් උපයෝජිත වත්කම් විශාල ප්‍රමාණයක වගකීම පැවරී ඇත.

මෙම අමාත්‍යාංශය වෙත වෙන්වූනු ආයතන සංඛ්‍යාව ප්‍රධාන ආයතන 21 කින්ද උණුසුම් උපයෝජිත වත්කම් කාණ්ඩයට අයත් ආයතන 36 කින්ද සමන්විතවේ. ප්‍රධාන ආයතන 21 යටතේ පරිපාලිත සමාගම් 32 ක් ද ක්‍රියාත්මකය.

අමාත්‍යාංශය යටතේ පහත ක්‍රියාකාරකම් සිදු කිරීම අරමුණු කොට පවතී

1. ආරම්භක වශයෙන් පවතින රාමුව තුළට ආයතනවල පැවැත්ම තහවුරු කිරීම, මූලික මූල්‍ය විනය, කළමනාකරණ විනය ස්ථාපිත කිරීම, වත්කම් සුරක්ෂිත කිරීම, විගණන ගිණුම් ප්‍රකාශ හා වාර්ෂික වාර්තා පිළියෙල කරවීම.
2. නව තාක්ෂණය හා නව කළමනාකරණ ක්‍රමවේදයන් හඳුන්වාදීම.
3. ප්‍රාග්ධන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම සඳහා වඩා දියුණු ක්‍රමෝපායන් සෙවීම.
4. සුරක්ෂිත ව්‍යාපාර ලෙස පෙනී යන රාජ්‍ය ව්‍යවසායයන් තුළ පවතින අනාගත අවදානම්, අහිතකර ප්‍රවණතා හඳුනාගැනීම, ඒවා අවම කිරීම හා නව උපාය මාර්ගික ක්‍රියාකාරකම් හඳුනා ගනිමින් විශේෂ ප්‍රබෝධයක් කරා යොමු කිරීම.
5. ආර්ථික වශයෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් හඳුනා ගෙන ඒවා සමස්ථ ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දිය හැකි අයුරින් ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය ක්‍රමවේද හඳුනා ගැනීම හා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ගරු අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ද ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එස්. එම්. එම්. හරිස් මැතිතුමා ද අමාත්‍යාංශ ලේකම් ලෙස රවීන්ද්‍ර හේවාචිතාරණ මහතා ද කටයුතු කරයි. මෙම අමාත්‍යාංශය කොළඹ 01, ඇවිලන් වතුරගුය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, බටහිර කුළුණ, 07 වන මහලෙහි සහ නැගෙනහිර කුළුණෙහි 36 වන මහලෙහි ගරු අමාත්‍ය කාර්යාලය වශයෙන් පිහිටා ඇත.

දැක්ම

සෞභාග්‍යමත් දේශයක් උදෙසා
සවිමත් රාජ්‍ය ව්‍යවසාය පද්ධතියක්

මෙහෙවර

ජාතික ආර්ථිකයට සවිසක් වන රටට බරක්
නොවන රාජ්‍ය ව්‍යවසාය සංස්කෘතියක්
නිර්මාණය කිරීම උදෙසා කැපවීම


1.1 රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්

- රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන විෂයයට අදාළව 2015.09.21 දිනැති අංක 1933/13 හා 2015.11.24 දිනැති අංක 1942/10 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති 11 වැනි තීරුවෙහි දැක්වෙන ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම
- රාජ්‍ය ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ නව දැනුම හා තාක්ෂණය හඳුන්වාදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම
- රාජ්‍ය ව්‍යවසායයන්හි නිෂ්පාදිතයන්ගේ ප්‍රමිතිය හා ගුණාත්මකඛව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
- ව්‍යවසායකත්වය, ජාතික ආර්ථික ප්‍රවාහය හා බද්ධ කිරීමට ක්‍රමෝපායන් සැකසීම
- එළදායි සම්පත් උපයෝජනය තුළින් දේශීය ව්‍යවසායයන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම
- රාජ්‍ය බැංකු සහ මූල්‍ය නියෝජිතායතනවලට අදාළ පොදු පරිපාලන සහ මෙහෙයවීම් කටයුතු
- 2015.09.21 දිනැති අංක.1933/13 හා 2015.11.24 දිනැති අංක1942/10 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට්පත්‍රයන්හි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති 11 වැනි තීරුවෙහි සඳහන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජයට අයත් සමාගම්වල මූල්‍ය පරිපාලනය
- 2011 අංක 43 දරණ පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු කර ඇති අංක 1933/13 හා 2015.09.21 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති 11 වැනි තීරුවෙහි, 8 වන කරුණෙහි සඳහන් ආයතන 36 හි උගත උපයෝජිත වත්කම් පුනරුදය සම්බන්ධයෙන් පත්කර ඇති නිසි බලධාරීන් විසින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකම් මෙහෙයවීම හා අධීක්ෂණය
- රාජ්‍ය ව්‍යවසායයන් කළමනාකරණය කිරීම සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම
- රාජ්‍ය ව්‍යවසායයන් සංවර්ධනය කිරීමේ කටයුතු
- 2015.09.21 දිනැති අංක.1933/13 හා 2015.11.24 දිනැති අංක1942/10 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති 11 තීරුවෙහි දැක්වෙන ආයතනයන්ට පැවරී ඇති අනෙකුත් සියළුම විෂයන්ට අදාළ කටයුතු
- 2015.09.21 දිනැති අංක.1933/13 හා 2015.11.24 දිනැති අංක1942/10 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයන්හි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති 11 තීරුවෙහි දැක්වෙන ආයතනයන් අධීක්ෂණය කිරීම

2. අමාත්‍යාංශයේ අංශයන්

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ එහි අංශ

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
දු/ක - 011 2437805 / 0112437828
ෆැක්ස් - 011 2437823
විද්‍යුත් තැපෑල minofpubenter@gmail.com



2.1 පාලන අංශය

2.1.1 හැඳින්වීම

අමාත්‍යාංශයේ යහපත් ආයතනික පරිපාලන පරිසරයක් පවත්වා ගෙනයාම, මානව හා භෞතික සම්පත් කළමනාකරණය කිරීම, කාර්ය මණ්ඩලයේ වෘත්තීය අවශ්‍යතා ඉටු කිරීම සහ අමාත්‍යාංශයේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට සහාය වීම, පාලන අංශයේ ප්‍රධාන අරමුණු වේ.

2.1.2 පාලන අංශයේ කාර්යයන්

1. අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා අංක ලබාදීම හා අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම.
2. අති විශේෂ ගැසට් නිවේදන හා අමාත්‍යාංශයට අදාළ අණපනත් ගොනු පවත්වාගෙන යාම.
3. ගරු අමාත්‍යතුමාගේ/ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ / ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලවල නිලධාරීන් පත්කිරීම් සම්බන්ධ කටයුතු සිදු කිරීම හා එම නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යාම.
4. අමාත්‍යාංශයට අදාළ බඳවා ගැනීම් පටිපාටි සකස් කිරීම.
5. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ස්ථාන මාරුකිරීම් හා අභ්‍යන්තර අනුයුක්ත කිරීම් සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
6. අමාත්‍යාංශයේ ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයේ බඳවා ගැනීම් සම්බන්ධ සියළුම රාජකාරී සිදු කිරීම.
7. පාර්ලිමේන්තු ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු සිදු කිරීම.
8. මානව හිමිකම් කොමිෂන් සභාව සම්බන්ධ කටයුතු සිදු කිරීම.
9. මහජන පෙත්සම් කාරක සභාව සම්බන්ධ කටයුතු සිදු කිරීම.
10. අයවැය කාරක සභා සම්බන්ධ කටයුතු සිදු කිරීම.
11. ආංශික අධීක්ෂණ කාරක සභා සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
12. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව (CCEM) හා ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව (OCEM) සම්බන්ධ රාජකාරී සිදු කිරීම.
13. අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට චක්‍රලේඛ හා වෙනත් රෙගුලාසි බෙදා හැරීම.
14. පැමිණීමේ ලේඛනය හා නිවාඩු විෂය සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
15. අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීන් සම්බන්ධ විනය කාර්යය පටිපාටි ක්‍රියාත්මක කිරීම.
16. ගරු අමාත්‍යතුමාගේ/ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ / ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ විවිධ විෂදම් සම්බන්ධ සියළු ගෙවීම් කටයුතු සිදු කිරීම.

17. අමාත්‍යාංශ නිලධාරීන් සඳහා අග්‍රිම වෙන්කිරීම හා අත්තිකාරම් ප්‍රතිපූර්ණය කිරීම.
18. අමාත්‍යාංශ ගොඩනැගිලි කුලී, වාහන නැවැත්වීමේ ගාස්තු, ජල බිල්පත්, විදුලි බිල්පත්, පවිත්‍රතා බිල්පත්, ආරක්ෂක ගාස්තු සහ සංග්‍රහ වියදම් සම්බන්ධ සියළු ගෙවීම් කටයුතු සිදු කිරීම.
19. දුරකථන බිල්පත් පියවීම හා දුරකථන සම්බන්ධ අනෙකුත් සියළුම කටයුතු සිදු කිරීම.
20. දුරකථන නාමාවලි සකස් කිරීම හා යාවත්කාලීන කිරීම සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
21. ගරු අමාත්‍යතුමාගේ/ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ / ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ විදේශ නිවාඩු සම්බන්ධ කටයුතු සිදු කිරීම.
22. රාජකාරී විදේශ ගමන් බලපත්‍ර සකස් කිරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
23. අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින සියළුම ආයතනවල නිලධාරීන්ගේ රාජකාරී හා පෞද්ගලික විදේශ නිවාඩු සම්බන්ධ කටයුතු සිදු කිරීම.
24. අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල විධායක මට්ටමේ නිලධාරීන් සඳහා තීරු බදු සහනය සහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
25. අමාත්‍යාංශ නිලධාරීන්ගේ දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
26. අමාත්‍යාංශයේ සියළුම කාර්යය මණ්ඩලයේ ණය හා අත්තිකාරම් ගෙවීම් සම්බන්ධ කටයුතු සිදු කිරීම.
27. ගරු අමාත්‍යතුමාගේ/ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ / ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලවල අතිකාල හා ගමන් වියදම් සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
28. අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන්ගේ නිවාඩු දින වැටුප් සහ රාජකාරී ගමන් සඳහා දීමනා ගෙවීම හා අනෙකුත් අමාත්‍යාංශ නිලධාරීන්ගේ අතිකාල හා ගමන් වියදම් සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
29. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
30. අමාත්‍යාංශයට අයත් වාහන සම්බන්ධයෙන් සියළුම කටයුතු සිදු කිරීම.
31. සංචිත වාහන සඳහා ඉන්ධන ලබා ගැනීම සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
32. මැතිවරණ රාජකාරී සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
33. බලශක්ති සංරක්ෂණ සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
34. අමාත්‍යාංශයේ දෛනික තැපෑල පරිපාලන නිලධාරීගේ අධීක්ෂණය යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත යොමු කළ පසු බෙදා හැරීම.
35. අමාත්‍යාංශයෙන් පිටතට යැවෙන (සාමාන්‍ය තැපෑල, ලියාපදිංචි තැපෑල, අතින්) සියළුම ලිපි ලේඛනගත කර පණිවිඩකරු මගින් බෙදා හැරීමට කටයුතු කිරීම.
36. නිදහස් තැපැල් ප්‍රතිපාදන වෙන් කරගැනීම.
37. පුවත්පත් ලබාගැනීම, අදාල අංශ වෙත බෙදා හැරීම සහ මාසිකව පුවත්පත් බිල්පත් නිරවුල් කිරීම.

38. අමාත්‍යාංශයට අදාළව පුවත්පත්වල පළවන තොරතුරු ලේඛනගත කර, ලේකම්තුමා වෙත ඉදිරිපත් කිරීම හා අවශ්‍ය අවස්ථාවන් වලදී පුවත්පත් සම්බන්ධව කටයුතු කිරීම.
39. පුවත්පත් දැන්වීම් පළකිරීමට අදාළ සියළුම කටයුතු සිදු කිරීම.
40. ගරු අමාත්‍යතුමාගේ/ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ / ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ සහ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයේ කාර්යාලීය හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
41. කාර්යාලීය නාම පුවරු සකස් කිරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
42. අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ අග්‍රහාර රක්ෂණ ක්‍රමය සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
43. නිවාඩු හා නිදහස් දුම්රිය ගමන් බලපත්‍ර සහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
44. ජනාධිපති කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “ජනපතිට කියන්න” වැඩසටහන සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
45. ජනාධිපති කාර්යාලයෙන් හා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අමාත්‍යාංශය වෙත යොමු කරන අභියාචනා සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
46. ගරු අමාත්‍යතුමා/ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා/ ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන අභියාචනා සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
47. දේශපාලන ගැටළුවලට මුහුණ දුන් අයට සහන සැලසීම සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
48. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට තොරතුරු යැවීම සම්බන්ධ සියළුම කටයුතු සිදු කිරීම.
49. අමාත්‍යාංශ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම සම්බන්ධ කටයුතු සිදු කිරීම.
50. ආයතනවල සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම.
51. අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවත්නා ආයතනවල නෛතික කටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීම සහ සම්බන්ධීකරණ කටයුතු පවත්වාගෙන යාම.

2.2 සංවර්ධන හා සැලසුම් අංශය

2.2.1 හැඳින්වීම

සැලසුම් අංශය අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රතිඵල, කාර්යක්ෂමතාව සහ සඵලතාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම, විශ්ලේෂණය කිරීම, මෙහෙයවීම හා ඇගයීම සිදු කරනු ලැබේ. වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම, වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම සහ අනෙකුත් ප්‍රගති වාර්තාවන් සකස් කොට ඉහළ කළමනාකාරිත්වය, මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් ආයතන වෙත ඉදිරිපත් කිරීම කරනු ලැබේ.

2.2.2 සැලසුම් අංශයේ කාර්යයන් :

1. ආයතනික සැලසුම්, ක්‍රියාකාරී සැලසුම්, අයවැය දෙපාර්තමේන්තු ආදී දිගුකාලීන / කෙටි කාලීන සැලසුම් පිළියෙල කිරීම සඳහා අමාත්‍යාංශයේ විවිධ අංශ සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමග සම්බන්ධීකරණය.
2. අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන මගින් ඉටු කරනු ලබන ක්‍රියාකාරකම් මෙහෙයවීම සහ ඇගයීම.
3. වාර්ෂික ප්‍රගති වාර්තා පිළියෙල කිරීම සහ ඒවා අමාත්‍යාංශයේ ලේකම්, ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, ජාතික අය-වැය දෙපාර්තමේන්තුව සහ උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශවවලට ඉදිරිපත් කිරීම.
4. අමාත්‍යාංශයට අදාළව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කොට අයවැය සාකච්ඡාවන්හිදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
5. අංශයේ දත්ත පද්ධතිය පවත්වා ගෙන යාම, යාවත්කාලීන කිරීම සහ සංවර්ධනය කිරීම.
6. වාර්ෂික කාර්යසාධන වාර්තාව පිළියෙල කොට පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට හා විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම.
7. අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන් හි කාර්යාල ප්‍රගතිය සමාලෝචන කිරීම
8. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සම්බන්ධයෙන් කටයුතු කිරීම.

2.3 ගිණුම් අංශය

2.3.1 හැඳින්වීම

මෙම අංශය මගින් මූල්‍ය සේවා සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය සහ අදාළ අංශ සම්බන්ධීකරණය කිරීමෙන් අමාත්‍යාංශය සඳහා සාධනීය මූල්‍ය තොරතුරු සහ මූල්‍ය කළමනාකරණ පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබයි.

2.3.2 ගිණුම් අංශයේ කාර්යයන් :

1. ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යාංශයේ මූල්‍ය බැඳීම් ඉටුකරලීමට සහ පාර්ලිමේන්තුව වෙත වගවීම දැරීමට සහාය වීම.
2. රජයේ මූල්‍ය නීතිරීති සහ රෙගුලාසි සමග අනුකූලතාව සහතික කිරීම.
3. මුදල් කළමනාකරණය ඇතුළුව, යහපත් මූල්‍ය ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපනය කිරීම සහ පවත්වා ගෙන යාම.
4. මූල්‍ය වාර්තා සහ අයවැය අවශ්‍යතා පිළියෙල කිරීම / යාවත්කාලීන කිරීම / සමාලෝචනය කිරීම සහ ගිණුම් පියවීම සඳහා භාණ්ඩාගාරය සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සමඟ සම්බන්ධීකරණය.
5. මූල්‍ය සැලසුම්කරණය සහ අයවැයකරණය.
6. කාලීන සහ නිවැරදි මූල්‍ය වාර්තාකරණය සහතික කිරීම.
7. අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි මූල්‍ය කටයුතු මහා භාණ්ඩාගාරයත් සමඟ සම්බන්ධීකරණය හා නිගමනය.
8. අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හා ආශ්‍රිත කටයුතු.
9. මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ඉල්ලා සිටින ආයතනයන්හි අදාළ ඉල්ලීම් භාණ්ඩාගාරය වෙත යොමු කිරීම හා ඊට සම්බන්ධිත කාර්යයන්.
10. අමාත්‍යාංශ නිලධාරීන්ගේ වැටුප්, අතිකාල, ගමන් වියදම් ඇතුළු සියළුම දීමනා සකස් කිරීම, ගෙවීම සම්බන්ධ කාර්යයන්.
11. අමාත්‍යාංශයට සේවා සපයන ආයතන වලට අදාළ ගෙවීම් කටයුතු හා චෙක්පත් නිකුත් කිරීම හා ඊට අදාළ ලේඛණ පවත්වාගෙන යාම.
12. වැටුප් විස්තර නිකුත් කිරීම, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් “බී” ගිණුමට අදාළ ගෙවීම්, අය කිරීම්, ණය ලේඛණ පවත්වාගෙන යාම, ගිණුම පිළියෙල කිරීම ඇතුළු ඒ ආශ්‍රිත කටයුතු.
13. විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම හා ඊට අදාළ ලේඛණ පවත්වාගෙන යාම.
14. මහා භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීම් කරන වාර්තා ලබාදීම.

15. අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කටයුතු ඉටු කිරීම
16. අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි ප්‍රසම්පාදන කටයුතු, සම්බන්ධීකරණය, අදාළ කමිටු පත්කිරීම් හා අවශ්‍ය අනුමැතින් ලබාදීම.
17. එක් එක් ආයතන යටතේ සිදුවන එක් එක් ප්‍රසම්පාදන කාර්යයන්ට අදාළ වර්තමාන තත්වය ප්‍රසම්පාදන මෙහෙයුම් ඒකකය වෙත මාසිකව වාර්තා කිරීම.
18. අමාත්‍යාංශයේ ගබඩා කළමනාකරණයට අදාළ ලේඛණ පවත්වාගෙන යාම, භාණ්ඩ සමීක්ෂණ හා ඒ ආශ්‍රිත අනෙකුත් කටයුතු.
19. අමාත්‍යාංශයේ වත්කම් කළමනාකරණයට අදාළ සියලු කටයුතු කිරීම.
20. කොමිස්ට්‍රොලර් ජනරාල් කාර්යාලය විසින් ඉල්ලා සිටින වත්කම් කළමනාකරණයට අදාළ අමාත්‍යාංශයේ වාර්තා හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වල වාර්තා ආයතන වෙතින් ගෙන්වා ගැනීම හා ඒවා ඉදිරිපත් කිරීම.
21. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල වත්කම් කළමනාකරණයට අදාළ අපහරණ කමිටු පත් කිරීම හා අනුමැතින් ලබාදීම ආදී කටයුතු.
22. අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වල වාහන මිලදී ගැනීම් වලට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගැනීම ආශ්‍රිත කටයුතු.

2.4 අභ්‍යන්තර විගණන අංශය

2.4.1 හැඳින්වීම

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන වෙනත් ඉටු කෙරෙන සේවාවන් හා කාර්යයන් සම්බන්ධව අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්හි සාර්ථකත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීම මගින් ඉහළ කළමනාකරණයට සහාය වීම අභ්‍යන්තර විගණන අංශය මගින් සිදු කරයි.

2.4.2 අභ්‍යන්තර විගණන අංශයේ කාර්යයන්:

1. ගිණුම් හා වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සඳහා යොදාගෙන ඇති පිළිගත් ගිණුම්කරණ පිළිවෙත් අනුව මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කර තිබේදැයි සොයා බලා වාර්තා කිරීම.
2. වැරදි හා වංචා වැළැක්වීම සඳහා අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින ආයතන තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන්හි සාර්ථකත්වය ඇගයීම හා අභ්‍යන්තර පාලනය ශක්තිමත් කිරීම සඳහා නිර්දේශ ලබාදීම.
3. අමාත්‍යාංශයට අදාළ විගණන විමසුම් සම්බන්ධයෙන් අදාළ අංශ මගින් පිළිතුරු ලබා ගෙන විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව හා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවීම් සම්බන්ධව සම්බන්ධීකරණය කිරීම හා අදාළ වාර්තා වෙනුවෙන් අංශ හා නියමිත ආයතන සම්බන්ධීකරණය කරගනිමින් පිළිතුරු සැපයීම.
4. කාර්ය මණ්ඩලයට පවරා ඇති වගකීම් ඉටුකිරීමෙහිලා ඔවුන්ගේ කාර්යසාධනයේ ගුණාත්මක භාවය ඇගයීම.
5. අමාත්‍යාංශයේ වත්කම් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ක්‍රමවේදයන් ඇගයීම හා එම ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම.
6. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, භාණ්ඩාගාර චක්‍රලේඛ, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කරන චක්‍රලේඛ හා අභ්‍යන්තර චක්‍රලේඛ මගින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කරනු ලැබේ දැයි සොයා බලා වාර්තා කිරීම.
7. අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සම්බන්ධයෙන් ඉදිරිපත් වන ගැටලු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන පැවැත්වීම.
8. අමාත්‍යාංශයට අදාළ විගණන හා කළමනාකරණ කමිටු සම්බන්ධීකරණය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සඳහා නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගීවීම.

2.5 බැංකු හා මූල්‍ය අංශය

2.5.1 හැඳින්වීම

මෙම අංශය අමාත්‍යාංශය යටතේ ඇති එක් ප්‍රධාන අංශයක් වේ. රාජ්‍ය බැංකු 08 හා එහි පරිපාලිත සමාගම්හි පරිපාලන හා මූල්‍ය කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්වලදී අනුමැතිය ලබා දීම මෙම අංශය මගින් සිදු කෙරේ.

2.5.2 මෙම අංශයේ කාර්යයන් :

1. මහ බැංකු මහපෙන්වීම යටතේ අමාත්‍යාංශට අයත් රාජ්‍ය බැංකු සංවර්ධනය සඳහා ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදීම.
2. ආර්ථිකය සඳහා බැංකු මගින් ලැබෙන දායකත්වය වැඩිදියුණු කිරීම පිණිස රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදීම.
3. රාජ්‍ය බැංකුවල කාර්ය සාධනය ඇගයීම හා අධීක්ෂණය කිරීම.
4. බැංකුවල කාර්යසාධනය ඉහළ නැංවීම හා බැංකුවල ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.
5. රාජ්‍ය බැංකුවලට අදාළ ගැටළු සම්බන්ධයෙන් වෙනත් රාජ්‍ය ආයතන, නියාමන ආයතනය හා අනෙක් ආයතන සමඟ සම්බන්ධීකරණය සිදුකිරීම
6. කාලීන දත්ත රැස්කරමින් දත්ත පද්ධතියක් පවත්වා ගැනීම.
7. ඉහත ආයතනවලට අදාළ ජ්‍යාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීම. (උදා Basel iii ප්‍රාග්ධන අවශ්‍යතා.)

2.6 වැවිලි හා කෘෂිපාදක කර්මාන්ත අංශය

2.6.1 හැඳින්වීම

මෙම අංශය මගින් වතු අංශයට අදාළ වැවිලි සමාගම් 07ක් සහ කර්මාන්ත අංශයට අදාළ ආයතන 02ක මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී සහාය සේවා සැපයීමත්, අදාළ අනෙකුත් ආයතනයන් සමඟ සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමත්, පරිපාලන කටයුතු සඳහා සහාය ලබා දීමත් මෙම අංශය මගින් සිදුවේ.

2.6.2 මෙම අංශයේ කාර්යයන් :

1. අමාත්‍යාංශය යටතේ ඇති වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කිරීම.
2. අදාළ ආයතනයන් සඳහා ප්‍රතිපත්ති මාර්ගෝපදේශනයන් සැපයීම
3. අලාභ තත්වයන් යටතේ දිගින් දිගට මහා භාණ්ඩාගාරයට වැය බරක් වෙමින් පවතින ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
4. විවිධ මාධ්‍යයන්ගෙන් පැමිණෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම.
5. ඉහත ආයතනවල වත්කම් හා සම්පත් කළමනාකරණය සඳහා මඟ පෙන්වීම හා අධීක්ෂණය කිරීම.
6. වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අදාළ ආයතන සමඟ හා ජාතික මට්ටමේ වෙනත් ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.

2.7 රක්ෂණ, ගුවන් සේවා හා සත්කාරක සේවා අංශය

2.7.1 හැඳින්වීම

මෙම අංශය අමාත්‍යාංශය යටතේ ඇති එක් ප්‍රධාන අංශයක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි පරිපාලිත සමාගම්, ප්‍රධාන ගුවන් සමාගමක් හා හෝටෙල් ඩිවලපර්ස් ලංකා පුද්.සමාගම (PQ143) හි පරිපාලන හා මුල්ය කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්වලදී අනුමැතිය ලබා දීම මෙම අංශය මගින් සිදු කෙරේ.

2.7.2 මෙම අංශයේ කාර්යයන් :

1. රක්ෂණ, ගුවන් සේවා හා සත්කාරක ක්ෂේත්‍රය තුළ රාජ්‍ය ආයතන වශයෙන් සමාජ වගකීමද තහවුරු කරමින් වඩාත් තරඟකාරී හා සුවිශේෂ දායකත්වයන් ලබාදීම තහවුරු කිරීම
2. ඉහත ආයතනයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන මහජන පැමිණිලිවලට අදාළව විමර්ෂණය කිරීම
3. ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මහජන පැමිණිලි සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමසීම්වලට පිළිතුරු සැපයීම
4. අදාළ ආයතනයන්හි පැන නගින ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභා කමිටු සැසිවලට සහභාගී වීම
5. මෙම අංශයට අදාළව ලැබෙන මහජන පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම.
6. කැබිනට් පත්‍රිකා සහ ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටු පත්‍ර (CCEM Papers) සකස් කිරීම.

3. අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්

අමාත්‍යාංශය යටතේ පවතින ආයතන

➤ බැංකු සහ මූල්‍ය

- ලංකා බැංකුව සහ එහි පරිපාලිත සමාගම් 10 හා ආශ්‍රිත සමාගම් 04
- මහජන බැංකුව සහ එහි පරිපාලිත සමාගම් 03 (උප පරිපාලිත සමාගම් 05)
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ එහි පරිපාලිත සමාගම
- රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය බැංකුව
- ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව
- ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව

➤ රක්ෂණ, සිවිල් ගුවන්සේවා සහ සත්කාරක සේවා

- ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි පරිපාලිත සමාගම් 06 (උප පරිපාලිත සමාගම් 03)
- ශ්‍රී ලන්කන් ගුවන් සේවය
- හොටෙල් ඩිවිලපර්ස් ලංකා පුද්ගලික සමාගම (PQ143)

➤ වැවිලි හා කෘෂිපාදක

- ජනතා වතු සංවර්ධන මණ්ඩලය
- ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව
- සී/ස ඇල්කඩුව වැවිලි සමාගම
- සී/ස කුරුණෑගල වැවිලි සමාගම
- සී/ස හලාවත වැවිලි සමාගම
- සී/ස ගල්මිය වැවිලි සමාගම
- ශ්‍රී ලංකා කපු සංස්ථාව
- රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව

○ කර්මාන්ත

- ලංකා පිහන් සංස්ථාව (ගඩොල් හා උළු) අංශය
- බීසීසී සමාගම

අමාත්‍යාංශය යටතේ පවතින පරිපාලිත සමාගම් සහිත ආයතන

➤ ලංකා බැංකුව

- ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පීඑල්සී
- මර්චන්ට් බැන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයින්ෆැන්ස් පීඑල්සී
- සී/ස බීඕසී ට්‍රැවල්ස් (පුද්) සමාගම
- සී/ස බීඕසී මැනේජ්මන්ට් ඇන්ඩ් සපෝර්ට් සර්විසස් (පුද්) සමාගම
- සී/ස බීඕසී ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් (පුද්) සමාගම
- සී/ස හොටෙල් කළමනාකරණ (1963) සමාගම
- සී/ස සී බැන්ක් හොලිඩේ හෝම්ස් (පුද්) සමාගම
- සී/ස එම්බීඑස්එල් ඉන්ෂුරන්ස් සමාගම
- සී/ස කොළඹදෙණිය හයිඩ්‍රොපවර් (පුද්) සමාගම
- සී/ස ලංකා බැංකුව (යුනේ) සමාගම

ආශ්‍රිත සමාගම්

- සී/ස ලංකා සිකියර්ට්ස් (පුද්) සමාගම
- සී/ස ට්‍රාන්ස්නැෂනල් ලංකා රෙකෝඩ්ස් සොලියුෂන්ස් (පුද්) සමාගම
- සදර්න් ඩිවලොප්මන්ට් ෆයින්ෆැන්ස් සමාගම
- සී/ස සී බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම

➤ මහජන බැංකුව

- පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයින්ෆැන්ස් පීඑල්සී
 - * පීපල්ස් ඉන්ෂුරන්ස් පීඑල්සී
 - * පීපල්ස් මයික්‍රො ෆයින්ෆැන්ස් ලිමිටඩ්
 - * පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ්
 - * පීපල්ස් ෆීල්ඩ් මැනේජ්මන්ට් ලිමිටඩ්
 - * පීපල්ස් හැවිලොක් ප්‍රොපර්ටි ලිමිටඩ්
- පීපල්ස් මර්චන්ට් ෆයින්ෆැන්ස් පීඑල්සී
- පීපල්ස් ට්‍රැවල්ස් පෞද්ගලික සමාගම

➤ ජාතික ඉතිරිකිරීමේ බැංකුව

- එන්එස්බී ෆන්ඩ් මැනේජ්මන්ට් කමිෂනරී ලිමිටඩ්

➤ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

- මැනේජ්මන්ට් සර්විසස් රක්ෂණ පෞද්ගලික සමාගම
- ලිට්ටරො ගෑස් ලංකා (පුද්) සමාගම
- ලිට්ටරො ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගම
- ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී
 - * ලංකා හොස්පිටල් ඩයොග්නසිස්ට් පීඑල්සී
- කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පා
- කැන්විල් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම
 - * සිනෝලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා පෞද්ගලික සමාගම
 - * හෙලන්කො හොටෙල්ස් ඇන්ඩ් ස්පා පෞද්ගලික සමාගම

2011 අංක 43 දරණ පනත යටතේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු කර ඇති අංක 1933/13 හා 2015.09.21 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙහි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ඌන උපයෝජිත වත්කම්

I.	පිටකොටුවෙහි පිහිටි දේපළ - වාමර්ස් ධාන්‍යාගාරය	*
II.	පිටකොටුව හා නාරාහේන්පිට පිහිටි දේපළ - ලංකා ට්‍රැක්ටර්ස් ලිමිටඩ්	*
III.	කොල්ලුපිටියේ පිහිටි දේපළ - කපු සංස්ථාව කලින් පිහිටි ඉඩම	*
IV.	බත්තරමුල්ලේ පිහිටි දේපළ - සුවිඊ නෙබ් ප්‍රොපෙක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ්	*
V.	කොල්ලුපිටියේ පිහිටි දේපළ - සෙලින්කෝ ලෙෂර් ප්‍රොපර්ටිස් ලිමිටඩ්	*
VI.	සීමාසහිත පැල්වත්ත සීනි සමාගම	***
VII.	සීමාසහිත සෙවනගල සීනි සමාගම	***
VIII.	බදුල්ලේ පිහිටි දේපළ - කලමිඬු කොමර්ෂල් කම්පැණි	***
IX.	සිනෝටෙක්ස් (ලංකා) ලිමිටඩ්	**
X.	ජැක ලංකා ලිමිටඩ්	**
XI.	ප්ලයිමන් ඉන්ඩස්ට්‍රිස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XII.	කොස්මොස් මැකී ඉන්ඩස්ට්‍රිස්	**
XIII.	කාබුල් ලේස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XIV.	ඉන්ටර් ට්‍රේඩ් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්	*
XV.	සීතා පැෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්	**
XVI.	ඩී.සී.ඇපරල් ප්‍රයිවට් ලිමිටඩ්	**
XVII.	නීඩ්ල් ක්‍රාෆ්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XVIII.	හයි ෆැෂන් ගාමන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XIX.	කොලින්ස් ගාමන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XX.	රුහුණු පුතා ඇපරල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXI.	සන්ජය ගාමන්ට් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXII.	මැක්ලා ඇපරල් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXIII.	යොහිදා ඇසෝසියේට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXIV.	ඩයනමික් ක්ලෝතීන් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXV.	609 පොලිමර්ස් එක්ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXVI.	කොස්කෝ පොලිමර් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXVII.	ග්‍රේට් වෝල් ග්‍රෙඩ් මැනුමැක්වරින්(ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXVIII.	ආදම්ඵ් එක්ස්ට්‍රැක්ෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXIX.	ඩාටා ග්‍රූඩ් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXX.	ටෙන්ඩන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXXI.	රිකාන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXXII.	කොම්පොසිට් ටවර් සොලියුෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXXIII.	හෙල්ත් ග්‍රූඩ් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXXIV.	ශ්‍රී විරාග් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXXV.	රෝයලි එක්ස්පෝට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්	**
XXXVI.	කොන්ටිනෙන්ටල් වනස්පති (ප්‍රයිවට්) ලිමිටඩ්	**

* - නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇති ආයතන
 ** - ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය වෙත පවරා ඇති ආයතන
 *** - වෙනත්

4. අමාත්‍යාංශය යටතේ ඇති අංශවල ප්‍රගතිය

2017 වර්ෂයේ අමාත්‍යාංශය යටතේ ඇති අංශවල ප්‍රගතිය

1. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය

- ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව සහ බැංකු අංශය විසින් මුහුණ දෙන අනෙකුත් ගැටළු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත සිදු කරන ලදී.
- රාජ්‍ය බැංකු වල ප්‍රාග්ධන ප්‍රමාණාත්ම අවශ්‍යතා නිරීක්ෂණය කරමින් අදාළ බලධාරීන්ට අවදානම් පිළිබඳ සන්නිවේදනය කිරීම අමාත්‍යාංශය විසින් අඛණ්ඩව සිදු කරනු ලබයි.
- 2015 අයවැයේ දී ඉදිරිපත් කරන ලද යෝජනා අනුගමනය කරමින් කුඩා පරිමාණයේ රාජ්‍ය බැංකු සහේතුකරණය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවට සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර ඇත. ආර්ථික කළමනාකරණ පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේදී ගනු ලැබූ තීරණ මත එම ආයතන සහේතුකරණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය අදාළ ආයතන සමඟ එක්ව කටයුතු කරයි.

2. වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රය

පහත සඳහන් රජයට අයත් ව්‍යවසායන් වැවිලි හා කර්මාන්ත අංශය විසින් අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරනු ලබයි.

- ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB)
- ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC)
- ඇල්කඩුව වැවිලි සමාගම (EPL)
- කුරුණෑගල වැවිලි සමාගම (KPL)
- හලාවත වැවිලි සමාගම (CPL)
- ශ්‍රී ලංකා කපු සංස්ථාව (SLCC)
- ගල්ඹය වැවිලි සමාගම (GOPL)
- ලංකා පිහන් සංස්ථාව (CCC)
- බීසීසී ලංකා සමාගම (BCC)

2.1. වැවිලි උපදේශක කමිටුවක් පත් කිරීම :

2016 පෙබරවාරි මස දී මෙම අමාත්‍යාංශය විසින් පත් කරන ලද බහුවිධ දැනුමැති කණ්ඩායමක් සහිත වැවිලි උපදේශන කමිටුව විසින් වැවිලි සමාගම් වල පවතින ගැටළු අධ්‍යයනය කොට එම සමාගම් සතු සම්පත් වර්ගීකරණය කරමින් වැවිලි සමාගම් නගා සිටුවීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කරන ලදී. එම කමිටුව සිය වාර්තාව 2016 ජූලි මස දී ඉදිරිපත් කරන ලද අතර, වැවිලි සමාගම් පාඩු ලැබීමට අදාළව පහත සඳහන් ගැටළු හඳුනාගෙන ඇත.

- අත්‍යවශ්‍ය කෘෂිකාර්මික භාවිතයන් නොසලකා හැරීම. උදා. පොහොර
- පැරණි වතු නැවත වගා කිරීමට නොහැකි වීම
- සමාගම් සතු මුද්‍රිත ඉඩම් හෝ අත්හැර දැමුණු ආන්තික ඉඩම් සංවර්ධනය නොකිරීම.
- නිරවුල් නොවන ඉඩම් (ආරවුල් සහිත ඉඩම්)
- අවශ්‍ය අවස්ථාවල පුහුණු ශ්‍රමය හිඟ වීම (විශේෂයෙන් පොල් වගාව ආශ්‍රිත)
- මෙහෙයුම්, ප්‍රාග්ධන ආයෝජන සහ වැඩිදියුණු කිරීම් සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම
- හිඟ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල්
- වාණිජ්‍ය අරමුණින් වගා කරන ලද දැව හෙලීමේ ගැටලු

2.1.1. සම්පත් වර්ගීකරණය :

ඉහත අධ්‍යයනයෙන් වැවිලි සමාගම් සතු ඉඩම් පහත සඳහන් පරිදි ඉඩම් වර්ගීකරණයක් යටතේ හඳුනාගන්නා ලද අතර එම ඉඩම්වලින් උපරිම ප්‍රයෝජන ගැනී සඳහා උපාය මාර්ග ද ඔවුන් විසින් හඳුනා ගන්නා ලදී.

- A - වඩාත් ඵලදායී ඉඩම්
- B - ඵලදායී ඉඩම්
- C – ආන්තික ඉඩම්
- D – මුද්‍රිත ඉඩම්
- E - වානිජමය දැව වගා කළ ඉඩම්
- F - සංරක්ෂිත ඉඩම්

2.1.2. පවතින කෘෂිකාර්මික නොවන විභවයන් හඳුනා ගැනීම:

ඉහත කමිටුව මගින් වැවිලි සමාගම් නගා සිටුවීම සඳහා සංචාරක කර්මාන්තය, නිරිවානා කැණීම, කිරි නිෂ්පාදනය වැනි කෘෂිකාර්මික නොවන විභවයන් හඳුනාගෙන ඇත.

2.1.3. වත්කම්හි උපරිම භාවිතය:

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය (PPP) හෝ කල්බදු ක්‍රමය හරහා භාවිත නොකරන ලද සම්පත් හා උණු උපයෝජිත සම්පත් යොදා ගැනීම පිළිබඳ අවධාරණය කර ඇත. නාගරික දේපළ හඳුනාගෙන ඇති අතර රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය තුළින් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඒවා යොදා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

2.1.4. බෝග විවිධාංගීකරණය සහ යටි වගාව සඳහා වගා මෙහෙයුම් දියත් කිරීම:

තේ, රබර්, පොල් වැනි බෝග වලට අමතරව අන්තාසි, ගම්මිරිස්, කුරුඳු, කොකෝවා ආදී බෝග ව්‍යාප්ත කිරීම.

2.2. අමාත්‍යාංශ අධීක්ෂණය යටතේ පවතින වැවිලි ක්ෂේත්‍රයේ ව්‍යවසායන්හි ලාභදායීත්වය වැඩි කිරීම උදෙසා මහ පෙන්වීම :

ජාතික ප්‍රමිති මට්ටමට අස්වැන්න ගෙන එමින් වගාවන් පවත්වාගැනීම සඳහා A සහ B වර්ගයේ ඉඩම් නිසි පරිදි කළමනාකරණය කිරීමේ ක්‍රමෝපායන් සකස් කිරීමට අමාත්‍යාංශය මගින් වැවිලි සමාගම් වලට මහපෙන්වීම් කර ඇත.

එමෙන්ම, C සහ D වර්ගයේ ඉඩම් සඳහා සුදුසු ආයෝජයින් හඳුනාගැනීමට අභිලාශ ප්‍රකාශනයන් (EOI) කැඳවීමට ද මෙම ආයතන වලට උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව ලැබුණු අභිලාභ ප්‍රකාශනයන්ගෙන් තෝරාගත් සාර්ථක ආයෝජකයින්ට යෝජනා කැඳවීම් (RFP) නිකුත් කර ඇත. එකඟ වූ නිර්ණායකයන් සඳහන් කරගනිමින් අදාළ යෝජනා ඇගයීමට ලක් කර ඇත. අභිලාශ ප්‍රකාශනයන් (EOI) හා යෝජනා කැඳවීමේ (RFP) සමස්ථ ක්‍රියාවලය සඳහා අදාළ ආයතනයන්හි විධිවිධාන අනුව ක්‍රියාකිරීමට ආයතන මෙහෙයවන ලදී.

ඇල්කඩුව වැවිලි සමාගම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යන ආයතන විසින් ඉඩම් පරිහරණයේදී හානි වගාකරුවන් සඳහාත් වතු කම්කරුවන්ගේ නිවාස ව්‍යාපෘතිය සඳහාත් ඉඩම් වෙන් කර ඇත.

එක් එක් ආයතන වෙතින් ඉදිරිපත්වූ ව්‍යාපෘති යෝජනා ඇගයීමේදී පහත සඳහන් පරිදි එම ආයතන සතු බල අධිකාරිය යටතේ ක්‍රියාත්මක කළ හැකි කුඩා හෝ මධ්‍යම පරිමාණ ව්‍යාපෘති යෝජනාවන් මෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු මට්ටමේ මහා පරිමාණ ව්‍යාපෘති යෝජනාවන් ද ඉදිරිපත්වී තිබුණි.

	වැවිලි සමාගම	කුඩා පරිමාණ යෝජනා සංඛ්‍යාව	විශාල පරිමාණ යෝජනා සංඛ්‍යාව	මුළු යෝජනා සංඛ්‍යාව
1	ජනතා වතු සංවර්ධන මණ්ඩලය	127	29	156
2	ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව	43	4	47
3	ඇල්කඩුව වැවිලි සමාගම	50	4	54
	මුළු සංඛ්‍යාව	120	37	257

වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවට (CCEM) ඉදිරිපත් කළ අතර එම සැලසුමට අනුව ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා

2017.11.29 දින පැවති ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

මෙම වැඩපිළිවෙල සඳහා අනුමැතිය ලබා ගැනීමට 2017.11.23 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

එම යෝජනා වලට අමතරව වැවිලි හා කර්මාන්ත අංශයේ සම්බන්ධීකරණ හා මහපෙන්වීම් අනුව කෙටිකාලීන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාමාර්ග හරහා විවිධ පියවර තුළින් වැවිලි සමාගම් සිය අලාභය අඩුකර ගෙන සැලකිය යුතු දියුණුවක් අත්කරගෙන ඇත.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ මානව සම්පත් අවශ්‍යතා ඇගයීමට ලක්කොට අතිරික්ත කාර්ය මණ්ඩලය හඳුනා ගන්නා ලදුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛයට අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් සකස් කිරීම ද සිදුවෙමින් පවතී.

වැවිලි සමාගම් වල ලාභදායීත්වය ද වර්ධනය වී ඇති අතර එම සමාගම් 05 ට අයත් වතු 57 න් 22 ක් මේ වන විට ලාභ උපයමින් පවතී.

	වැවිලි සමාගම	වතු සංඛ්‍යාව	2015.12.31 දිනට ලාභදායී වතු සංඛ්‍යාව	2016.12.31 දිනට ලාභදායී වතු සංඛ්‍යාව	2017.12.31 දිනට ලාභදායී වතු සංඛ්‍යාව
1	ජනතා වතු සංවර්ධන මණ්ඩලය	20	-	-	02
2	ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව	13	-	-	03
3	ඇල්කඩුව වැවිලි සමාගම	10	02	02	03
4	කුරුණෑගල වැවිලි සමාගම	08	08	08	08
5	හලාවත වැවිලි සමාගම	06	06	06	06
	මුළු සංඛ්‍යාව	57	16	16	22

අදාළ ප්‍රතිව්‍යුහගතකරණ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් 2020 වන විට හෝ ඊට පෙර ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන ලාභදායී ව්‍යාපාර බවට පත් කිරීමට සැලසුම් කෙරේ.

2.3. වැවිලි සමාගම්වල පැවැත්ම සඳහා සහාය වීම

නියඟය සහ කළමනාකරණ ගැටළු හේතුවෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන සිය මුදල් ප්‍රවාහය සම්බන්ධ ගැටළු වලට මුහුණ දුන් අතර වතු කම්කරුවන්ගේ වැටුප්, සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවීමට ද නොහැකි විය. එබැවින්, මහා භාණ්ඩාගාරය හරහා මූල්‍ය ආධාර ලබා දීමෙන් අදාළ වැවිලි සමාගම් වලට සහාය ලබාදී තිබේ.

	වැවිලි සමාගම	මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇති මූල්‍ය ආධාර
1	ජනතා වතු සංවර්ධන මණ්ඩලය	374,300,000
2	ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව	130,000,000

3	ඇල්කඩුව වැවිලි සමාගම	66,300,000
	මුළු සංඛ්‍යාව	570,600,000

2.3.1. සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් හා වෙනත් ව්‍යවස්ථාපිත ගෙවීම් පියවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පහසුකම් සැලසීම

මෙම වැවිලි සමාගම් හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් ගෙවා අවසන් කිරීම සඳහා කටයුතු කරමින් සිටී. වර්තමාන කාල සීමාවට අදාළ සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් හා අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම් ඇල්කඩුව වැවිලි සමාගම මගින් 2016 ජූලි මස සිටත් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් 2017 ජනවාරි මස සිටත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය 2017 ජූනි මස සිටත් නිවැරදිව භිභයකින් තොරව ගෙවනු ලබයි. සේවක අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් පියවීම සඳහා එම ආයතන වල මුදල් ප්‍රවාහයන් ජනනය කිරීම වෙනුවෙන් දැව අස්වනු නෙලීමේ වැඩසටහන් කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ද අමාත්‍යාංශය මගින් සලසා දී ඇත.

තවද, හිඟ සේවක අර්ථසාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් හා අනෙකුත් ව්‍යවස්ථාපිත ගෙවීම් පියවීම සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම විසින් 2017 අගෝස්තු මස දී අමාත්‍යාංශයේ සහාය ඇතිව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඇත. එහි ප්‍රගතිය අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන අතර අමාත්‍යාංශයේ මැදිහත්වීම මත මේ සම්බන්ධයෙන් ඉහත ආයතනවලට විරුද්ධව ගොනු කර ඇති නඩු සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.

2.3.2. වතු කම්කරුවන්ගේ නිවාස වැඩසටහනට ඉඩමක් ලබාදීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පහසුකම් සැලසීම

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අංක 17/1323/39/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වතු කම්කරුවන්ගේ නිවාස වැඩසටහන වෙනුවෙන් එක් වතු කම්කරුවෙකුට පර්චස් 07 ක් බැගින් ලබාදීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම වැවිලි සමාගම් සම්බන්ධීකරණය කරමින් සකස් කර ඇත. එහිදී ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෙක්ටයාර 136.40 ක්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හෙක්ටයාර 129.88 ක් හා ඇල්කඩුව වැවිලි සමාගම හෙක්ටයාර 49.78 ක් වශයෙන් ඒ සඳහා ඉඩම් වෙන් කර ඇත.

2.3.3. බාහිර වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට පහසුකම් සැලසීම

වතු කම්කරුවන් සහ ගම්මුත් සඳහා දියත් වන බාහිර වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ සහාය ඇතිව ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම විසින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත. අදාළ කාර්යය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලය හෙක්ටයාර 1,102.78 ක්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හෙක්ටයාර 1,162 ක් හා ඇල්කඩුව වැවිලි සමාගම හෙක්ටයාර 646.62 ක් වශයෙන් ඉඩම් වෙන් කර ඇත.

2.3.4. කුරුණෑගල සහ හලාවත වැවිලි සමාගම් සඳහා ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ගෙවීම පිළිබඳ පොදු ක්‍රමවේදයක් සැකසීම.

කුරුණෑගල සහ හලාවත වැවිලි සමාගම් වල සේවකයින් සඳහා ප්‍රසාද දීමනා සහ දිරි දීමනා ගෙවීම සම්බන්ධයෙන් වන විෂමතා විසඳීමට ප්‍රසාද දීමනා සහ දිරි දීමනා පිළිබඳ පොදු ක්රමවේදයක් අදාළ පාර්ශවකරුවන්ගේ ද උපදෙස් ඇතිව සකස් කරන ලදුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කෙරෙමින් පවතී.

2.4. වැවිලි සමාගම්හි වනාන්තර කළමනාකරණ සැලසුම සඳහා පහසුකම් සැලසීම

ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම් වල වනාන්තර කළමනාකරණ සැලසුම් සකස් කිරීම සඳහා පහසුකම් සලසන ලදී. ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ අදාළ සැලසුම සඳහා අදාළ ආයතනවල අනුමැතිය ලබාගත් අතර අනෙක් සමාගම් ද්විත්වයෙහි සැලසුම් සකස් කෙරෙමින් පවතී. එම සැලසුම් සඳහා ද අනුමතිය ලද පසුව 2016 වසරේ දී අදාළ ආයතන 03 වෙනුවෙන් සකස් කරන ලද දැව අස්වනු නෙලීමේ වැඩසටහන සංශෝධනය කිරීම කළ යුතුය.

2.5. ඉඩම් හිමිකම් නිරවුල් කිරීම හා ඉඩම් ආරවුල් විසඳීම

ඉඩම් මැනුම් කටයුතු සිදුකර සිය වත්කම්හි වටිනාකම තක්සේරු කිරීම සඳහා රජයට අයත් ව්‍යවසායන් (SOEs) වෙත දන්වන ලදුව එම කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. උතුරු හා නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා කපු සංස්ථාවට අයත් ඉඩම් ක්‍රමවත්ව පවරා දී නොමැති අතර ගැටුම්කාරී කාල පරිච්ඡේදය තුළදී එම ඉඩම් වගාව සඳහා යොදා ගෙන නොමැත.

2.6. විලාවතුරෙර, කොන්ඩව්ව් ප්‍රදේශයේ උණ ගස් වගා කිරීමේ හවුල් ව්‍යාපාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ අනුමතිය ඇතිව උණ ගස් වගා කිරීමේ හවුල් ව්‍යාපාර වැඩසටහනක් මන්තාරම, කොණ්ඩව්ව් ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව අදාළ ආයෝජකයා විසින් වසර 23 ක කාලයක් සඳහා අක්කර 2,000 ක ඉඩම් ප්‍රමාණයක උණ ගස් වගාව සිදු කරනු ලබයි. කපු සංස්ථාවට එම ආයෝජකයා විසින් තවත් අක්කර 2,000 ක ඉඩම් ප්‍රමාණයක කපු වගාව සිදු කරනු ලබන අතර ඒ සඳහා වන ආයෝජනය රු. මිලියන 430 කි. වසර 05 කින් පසු එම ඉඩම් නැවත කපු සංස්ථාව වෙත භාරදීමට නියමිතය.

2.7. තාවකාලිකව ලෙලි කපු ආනයන හා අපනයන වැඩසටහන

දේශීය වෙළඳපොළේ කපු හිඟය පියවීම සහ නැවත අපනයනය වෙනුවෙන් “තාවකාලිකව ලෙලි කපු ආනයන හා අපනයන වැඩසටහන” සඳහා පහසුකම් සලසා දෙන ලදී. කෘෂිකර්ම අමාත්‍යාංශය හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ එකඟතාව සහිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සකස් කර ඇති අතර අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇත.

2.8. පවතින කපු සහනාධාර වැඩසටහන සංශෝධනය කිරීම

කපු වගාව කෙරේ වැඩි ගොවීන් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින ක්‍රමවේදය සංශෝධනය කිරීමට යෝජනා විය. 2001 දී සකස් කරන ලදුව යාවත්කාලීන නොවූ එම ක්‍රමවේදය වර්තමාන ආර්ථික හා සමාජ තත්වයන්ට ගැලපෙන ලෙස යාවත්කාලීන කර ඇත. 2018 අයවැයට

ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත නව ක්‍රමවේදය ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලදී.

2.9. ගල්ඔය වැවිලි සමාගමේ කටයුතු පිළිබඳ විශේෂ විගණනය

ගල්ඔය වැවිලි සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා එහි වත්මන් තත්ත්වය අවබෝධ කර ගැනීමට විශේෂිත විගණනයක් සිදු කරන ලදී.

2.10. ශ්‍රී ලංකා පිහන් සංස්ථාව සහ බීසීසී ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ විශේෂඥ කමිටුවේ උපදේශකයින් විසින් සිදුකරන ලද අධ්‍යයනයන් සමඟින් ශ්‍රී ලංකා පිහන් සංස්ථාව සහ බීසීසී ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා පිහන් සංස්ථාවේ කළමනාකරණ ප්‍රතිව්‍යුහගතකිරීම් හා බීසීසී ලංකා සමාගමේ ව්‍යාපාර කටයුතු ප්‍රතිව්‍යුහගතකිරීම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ද යෝජනා කර තිබේ.

3. රක්ෂණ, සිවිල් ගුවන් සේවා සහ සත්කාරක ක්ෂේත්‍රය

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම විසින් පසුගිය දශකය පුරා සැලකිය යුතු අලාභයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකොට එහි පාඩුව අවම කිරීම සඳහා සුදුසු උපායමාර්ගික සහකරුවෙකු තෝරා ගන්නා ලෙස අදාළ සමාගම වෙත අමාත්‍ය මණ්ඩලය විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා පත් කරන ලද කමිටුවක් විසින් අනාගත ආයෝජකයින්ගෙන් අහලාශ ප්‍රකාශයන් (EOI) කැඳවන ලදුව සාර්ථක ප්‍රතිචාර දැක්වූ ආයෝජකයා විසින් සමාගම පිළිබඳ නිසි කාර්ය ඇගයුමක් සිදු කරන ලදී. නමුත්, සුදුසු ආයෝජකයෙකු හඳුනාගැනීමට සමාගමට නොහැකි විය.

එබැවින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව (CCEM) විසින් නිලධාරී කමිටු හා අමාත්‍ය කමිටු පත් කරන ලදී. ගුවන් සමාගම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්මක් සකස් කිරීමට හා උපායමාර්ගික සහකරු තෝරා ගැනීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා අදාළ කමිටු විසින් ප්‍රධාන උපදේශකයෙකු පත් කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වේ.

තවද, මිහින් ලංකා ගුවන් සමාගම ඇවර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර, අධිකරණය විසින් ඇවරකරුවකු පත්කර ඇත. මිහින් ලංකා සමාගම ඇවරකිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

3.1. සත්කාරක ක්ෂේත්‍රය

කොළඹ හිල්ටන් හෝටලය (Hilton Hotel Colombo) අයත් හොටෙල් ඩිවලපර්ස් සමාගම (Hotel Developers (Lanka) PLC) හා කොළඹ ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt Colombo) ව්‍යාපෘති අයත් කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. රජයේ හිමිකම් අවම කරමින් පෞද්ගලික ආයෝජනය පිළිබඳ සලකා බැලිය හැකි උපායශීලී නොවන වත්කම් ලෙස මෙම ආයතන 2016 අයවැය කථාවේ දී හඳුනාගෙන ඇත.

කොළඹ හිල්ටන් හෝටලයේ (Hilton Hotel Colombo) හා කොළඹ ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt Colombo) හෝටලයේ හිමිකාරත්වය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව එම ආයතනවල රජයේ හිමිකාරත්වය බැහැර කිරීමේ කටයුතු ක්‍රියාත්මක වේ.

3.2. රජයට අයත් ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම

3.2.1. කුසලතා සංවර්ධනය හා යහපාලනය වැඩිදියුණු කිරීම

ආයතනික පාලනය, මූල්‍ය වාර්තාකරණය, හා කාර්ය සාධන කළමනාකරණය ආදී ක්ෂේත්‍රවල කටයුතු කරනු ලබන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, රජයට අයත් ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් හා අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය සඳහා ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව, හා ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය හා එක්ව පුහුණු විෂය නිර්දේශයක් සකස් කරන ලදී. “රජයට අයත් ව්‍යවසායන් සඳහා යහපාලනය” මැයෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රජයට අයත් ව්‍යවසායන්හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වෙනුවෙන් සංවිධානය කළ ප්‍රථම අදියරේ පුහුණු වැඩමුළුවල දී එහි පළමු පිටපත ගරු අමාත්‍යවරයා වෙත පිළිගැන්විණි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අධ්‍යක්ෂ මණ්ඩල සඳහා යහපාලනය පිළිබඳ වැඩමුළු හතරක් (04) පවත්වා ඇත.

- උපදේශකයින් පත් කිරීම:

ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ආයතන වලට සහායවීම සඳහා උපදේශක මණ්ඩලය පත් කෙරිණි.

- අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබීම - 2017 ජනවාරි
- උපදේශක මණ්ඩලය පත් කිරීම- 2017 ජූනි

• අධීක්ෂණ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම :

තිරසාර අධීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කිරීම සඳහා උපදේශන, රැස්වීම් සහ දැනුවත් කිරීම් මගින් උපදෙස් ලබාදෙන ලදී. 2017 දෙවන කාර්තුවේ සිට කාර්තුවේ ප්‍රගති සමාලෝචන ක්‍රමයක් හඳුන්වා දෙන ලදී.

3.2.2. යාවත්කාලීන ප්‍රසම්පාදනය

රජයට අයත් ව්‍යවසායන්හි ප්‍රසම්පාදන ශක්‍යතා දියුණු කිරීම සඳහා වැඩමුළු දෙකක් (02) පවත්වා ඇති අතර එමගින් ප්‍රසම්පාදන මූලධර්ම, ක්‍රියාපිළිවෙත් සහ මාර්ගෝපදේශ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල බල ගැන්වීම්. එක් වැඩමුළුවක් 2017 ජූලි මස 16 සහ 17 යන දිනවල පවත්වන ලද අතර අනෙක් වැඩමුළුව 2017 අගෝස්තු මස 31, සැප්තැම්බර් මස 07, 14, 11 සහ 21 යන දිනවලදී පවත්වන ලදී.

3.2.3. ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ කෙටුම්පත් ප්‍රතිපත්තියක් සකස් කොට ජාතික ආර්ථික සභාවේ අවධානය සඳහා ඉදිරිපත් කරන ලදී.

5. අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි ප්‍රගතිය

5.1 බැංකු හා මූල්‍ය

ලංකා බැංකුව

1. හැඳින්වීම

1.1. සංස්ථාගත කිරීම

ලංකා බැංකුව 1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ක්‍රියාත්මක වන, 1938 අංක 53 දරණ ලංකා බැංකු ආඥා පනත යටතේ, 1939 අගෝස්තු 1 දින සංස්ථාපිත කරන ලද බලපත්‍ර ලාභී වාණිජ බැංකුවකි. බැංකුවේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතුව වේ.

1.2. සමූහයේ ව්‍යුහය

ලංකා බැංකු සමූහය 2017 වර්ෂය අවසන් දී පරිපාලිත සමාගම් දහයකින් සහ ආශ්‍රිත සමාගම් හතරකින් සමන්විත විය. පරිපාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් හි ප්‍රධාන ක්‍රියාකාරකම් හි සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

නම	අයිතිය %
පරිපාලිත සමාගම්	
මර්වන්ට් බැන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆයිනෑන්ස් පී එල් සී	74.49
ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් පී එල් සී	95.55
බී ඔ සී ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගම	100
බී ඔ සී ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම	100
ලංකා බැංකු (යු කේ) සමාගම	100
හොටෙල්ස් කළමනාකරු (1963) සමාගම	99.99
සී බැන්ක් හොලිඩේ හෝම්ස් (පුද්ගලික) සමාගම	100
එම් බී එස් එල් ඉන්ෂුරන්ස් සමාගම	62.66
කොළඹදෙණිය හයිඩ්‍රොපවර් (පුද්ගලික) සමාගම	95.55
බී ඔ සී මැනේජ්මන්ට් ඇන්ඩ් සපෝර්ට් සර්විසස් (පුද්ගලික) සමාගම	100
ආශ්‍රිත සමාගම්	
සී බැන්ක් ඇසෙට් මැනේජ්මන්ට් (පුද්ගලික) සමාගම	43.36
ට්‍රාන්ස්නැෂනල් ලංකා රෙකෝඩ්ස් සොලියුෂන්ස් (පුද්ගලික) සමාගම	24.69
ලංකා සිකියුරිටිස් (පුද්ගලික) සමාගම	41.60
සදර්න් ඩිවලොප්මන්ට් ෆයිනෑන්ෂියල් සමාගම	41.67

1.3. සේවා මධ්‍යස්ථාන

සේවා සැපයුම් මධ්‍යස්ථාන 1,500 කට වැඩි දීප ව්‍යාප්ත සේවා ජාලයක් බැංකුව සතුවේ. ජාතියේ මහා පහන් ටැඹ ලෙස ලංකා බැංකුව රට පුරා විසිර සිටින සියළුම ගනුදෙනුකාර කොටස්වල අවශ්‍යතා සපුරාලීමේ අරමුණ ඇතිව නව ක්‍රියාමාර්ග රාශියක් දියත් කර ඇති අතර, තාක්ෂණය කේන්ද්‍රීය කරගත් පරපුරෙහි අවශ්‍යතා කෙරේ විශේෂ අවධානය යොමුකර ඇත.

පහත වගුව මගින් පසුගිය වසර පහ තුළ බැංකුවේ සේවා සැපයුම් මධ්‍යස්ථාන වල ව්‍යාප්තිය විදහා දැක්වේ.

	2013	2014	2015	2016	2017
ශාඛා	567	573	578	580	578
වෙනත් සේවා මධ්‍යස්ථාන	49	47	47	48	48
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර	523	540	549	678	764
මුදල් තැන්පතු යන්ත්‍ර (CDMs)	-	-	14	123	168
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඒකක	14	15	15	15	15
ප්‍රදේශීය ණය මධ්‍යස්ථාන (RLCs)	-	2	9	11	14

තවද ලංකා බැංකුව මගින් පාසල් ළමුන් අතර සකසුරුවම් බව වර්ධනය කිරීම උදෙසා 'පාසල් සංසද' 1,223 හා "ජංගම ඉතිරිකිරීමේ එකක" 152 ක් පාසල් මට්ටමින් පවත්වාගෙන යනු ලැබේ. දුෂ්කර ප්‍රදේශයන්හි ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම මූලිකවම එලක්ක කර ගනිමින් "ජංගම බැංකු රථ" භාවිතා කරමින් මූල්‍ය ඇතුලත්කරනය තවදුරටත් වසර තුළ පුළුල් කරන ලදී.

1.4. කාර්ය මණ්ඩලය



බැංකුවේ දැක්ම හා මෙහෙවරට අනුගතව අරමුණු ලඟා කර ගැනීමේ ප්‍රධාන ශක්තිය, ඕනෑම අභියෝගයක් භාරගැනීමට හැකියාව ඇති කාර්ය මණ්ඩලය වේ. ලංකා බැංකුවේ මානව සම්පත් දැක්ම වනුයේ ආයතනික විශිෂ්ටත්වය කරා දායක වන බව, ඉතා ඉහළ ඵලදායී හා බලය නිර්මාණය කිරීම සහ පවත්වා ගැනීම වේ.

2017 වර්ෂය අවසානයේ බැංකුවේ කාර්ය මණ්ඩල ව්‍යුහය ශක්තිය පහත සඳහන් පරිදි වේ.

	2017
මහා කළමනාකරු සහ ආයතනික කළමනාකාරිත්වය	19
විධායක කළමනාකාරිත්වය	48
ප්‍රධාන කළමනාකරුවන්	101
ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන්	184
ශාඛා කළමනාකරුවන් සහ සහකාර කළමනාකරුවන්	1,095
කළමනාකරණ පුහුණුවන්නන් සහ වෙනත් නිලධාරී ශ්‍රේණි	2,252
මාණ්ඩලික සහකාර හා සමාන්තර ශ්‍රේණි	3,349
කාර්යාල කාර්ය සහායක හා සමාන්තර ශ්‍රේණි	539
මුළු එකතුව	7,587

1.5. රජයට දක්වන ලද දායකත්වය

2017 දෙසැම්බර් මස අවසානයේ ලාභාංශ හා බදු වශයෙන් රජයට ගෙවන ලද වටිනාකම රු. බිලියන 28.3 කි.



2. මූල්‍ය කාර්යසාධනය

2016 වසරේ දී ශක්තිමත් කාර්යසාධනකින් පසු, ලංකා බැංකුවට එම වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව 2017 වසරේ දී ද පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇත. 2017 වසරේ දී රු. බිලියන 30.4 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් විය.

මූල්‍ය සේවා සැපයීමේ ප්‍රමුඛයා ලෙස ශක්තිමත් සහ සුවිශේෂී තත්ත්වයක් ලංකා බැංකුව සතුවේ. 2017 දෙසැම්බර් මස අවසානය වන විට බැංකුවට, රු. ට්‍රිලියන 1.9 කට වැඩි වත්කම් ප්‍රමාණයක්, රු. ට්‍රිලියන 1.5 කට වැඩි තැන්පතු පදනමක් හා රු. ට්‍රිලියනය 1.2 කට ආසන්න ණය හා අත්තිකාරම් ප්‍රමාණයක් සහිත ශක්තිමත් ශේෂ පත්‍රයකට හිමිකම් කීමට හැකිවී ඇත.

වසර තුළ ප්‍රධාන අභියෝගයක් වූයේ අක්‍රීය ණය පහතට ගෙන ඒම විය. කෙසේ නමුත් දිගින් දිගටම අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2017 වසරේ අවසානයේ දී අක්‍රීය ණය අනුපාතය 2.9% ක් දක්වා වසර අවසාන වන විට පහතට ගෙන ඒමට හැකි විය. කෙසේ නමුත් එය 2017 වසර සඳහා වූ ඉලක්ක ගත අක්‍රීය ණය අනුපාතයට වඩා ඒකක 50 ක වැඩිවීමකි.

පහත වගුව බැංකුවේ ප්‍රධාන කාර්යසාධන දර්ශකයන් සාරාංශ ගත කර දක්වයි.

රු. මිලියන


	දෙසැම්බර් 2013	දෙසැම්බර් 2014	දෙසැම්බර් 2015	දෙසැම්බර් 2016	දෙසැම්බර් *2017	වර්ධනය * %
මුළු ආදායම	127,464	126,546	131,502	154,121	188,224	22%
මෙහෙයුම් ආදායම	49,024	56,513	64,012	71,873	73,353	2%
VAT සහ NBT වලට					37,627	
පෙර මෙහෙයුම් ලාභය	18,420	24,343	30,095	37,454		2%
බදු පෙර ලාභය	15,709	20,291	25,279	31,189	30,363	(3%)
බදු පසු ලාභය	12,087	13,574	17,357	24,791	21,632	(13%)
මුළු තැන්පතු	842,070	933,966	1,082,337	1,256,589	1,546,832	23%
මුළු අත්තිකාරම්	755,385	777,505	869,316	1,047,190	1,221,727	17%
මුළු වත්කම්	1,193,581	1,329,020	1,568,289	1,669,291	1,951,634	17%

කොටස්කරුවන්ගේ ස්කන්ධය	57,700	74,806	81,485	92,850	111,900	21%
ප්‍රධාන අනුපාත						
වත්කම්හි සාමාන්‍ය මත ප්‍රතිලාභය (බදු පෙර)	1.4%	1.6%	1.7%	1.9%	1.7%	
ස්කන්ධයෙහි සාමාන්‍ය මත ප්‍රතිලාභය (බදු පසු)	22.2%	20.5%	22.2%	28.4%	21.1%	
ආදායමට වියදම් අනුපාතය	49.1%	44.0%	44.7%	43.0%	38.7%	
ප්‍රාග්ධන						
ප්‍රමාණාත්මකතා අනුපාතය	12.1%	13.6%	13.1%	12.3%	13.1%	
මුළු අත්තිකාරම් වලට අක්‍රීය ණය	4.3%	3.8%	4.3%	2.9%	2.9%	
අරමුදල් පිරිවැය	13.7%	11.0%	10.2%	10.3%	12.2%	
ද්‍රවශීලතා අනුපාතය (දේශීය)	27.7%	30.8%	28.2%	21.6%	27.2%	
ලාභය / සේවක සංඛ්‍යාව (රු.000)	1,768	2,366	3,168	4,121	4,002	
ව්‍යාපාර / සේවක සංඛ්‍යාව(රු.000)	179,833	199,542	244,568	304,370	364,908	

* 2017 දත්ත කොළඹ කොටස් හුවමාරුවට (CSE) අනුකූලව විගණනය නොකළ මූල්‍ය ප්‍රකාශ මගින් උපුටා ගෙන ඇත. 2013 – 2016 දත්ත ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (ශ්‍රී. මු. වා. ප්‍ර.) වලට අනුකූලව ප්‍රසිද්ධ කරන ලද විගණන මූල්‍ය ප්‍රකාශ මගින් උපුටා ගෙන ඇත.


2.1. ප්‍රධාන කාර්යසාධන දර්ශක

2.1.1. මුළු තැන්පතු



2017 වසරේ අවසානය වන විට රු. ට්‍රිලියන 1.5 ක් ලෙස සටහන් වූ ලංකා බැංකුවේ මුළු තැන්පතු ප්‍රමාණයෙන්, 78% ක් දේශීය මුදල් තැන්පතු වන අතර 22% ක් විදේශීය මුදල් තැන්පතු වේ. පසුගිය වසර මුළුල්ලේම පැවති ඉහල පොලී අනුපාතය හේතුවෙන් බැංකුවේ ජංගම හා ඉතිරි කිරීම් අනුපාතය පහල අගයක් වාර්තා කරන ලදී. 2017.11.30 දින වන විට ලංකා බැංකුව 22% ක් වූ තැන්පතු වෙළඳපොල අනුපාතයකට හිමිකම් කියනු ලැබේ.

2.1.2. දළ ණය සහ අත්තිකාරම්




ණය සහ අත්තිකාරම් වෙළඳපොල කොටසේ ප්‍රමුඛත්වය පවත්වා ගනිමින් 2017 නොවැම්බර් මස අවසාන වන විට 20% ක වෙළඳපොල කොටසකට හිමිකම් පෑමට ලංකා බැංකුවේ සමත් විය. පුද්ගලික අංශයේ ණය, අත්තිකාරම් හා කාලීන ණය මූලිකව ලංකා බැංකුවේ දළ ණය කලඹ නියෝජනය කරනු ලැබේ. 2016.12.31 දිනට සාපේක්ෂව, 2017.12.31 දින වන විට ලංකා බැංකුවේ දළ ණය කලඹ 17% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

2.1.3. වත්කම්

නොවැම්බර් මස අවසාන වන විට ලංකා බැංකුවේ වත්කම් මත 21% ක වෙළඳපොල අනුපාතයකට හිමිකම් කියා ඇත. අපගේ වත්කම් සංයුතිය අනුව වත්කම් වලින් 91% ක් පොළී ඉපයීමේ වත්කම් (ගනුදෙනුකරුවන් සඳහා ලබා දුන් ණය සහ අත්තිකාරම් - 62%, මූල්‍ය ආයෝජන - 29%) වලින් සංයුක්ත වීම මගින් අපගේ වත්කම් සංයුතියේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වේ.

2.1.4. ආදායම් සහ වියදම්



සැලසුම් කරන ලද ක්‍රියාවලී වර්ධනයන් සහ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමෙන් හා හඳුන්වා දෙනු ලැබූ නව ආදායම් ජනිත කිරීමේ මාර්ගයන් හේතුවෙන් ආදායම් කළඹ විවිධාංගීකරණය කරනු ලැබූ අතර ඒමගින් ආදායමට පිරිවැය අනුපාතය වාර්ෂිකව අඩුකිරීමට සමත් විය. ලංකා බැංකුවේ අදායමට වියදම් අනුපාතය අනිකුත් තරගකාරී බැංකු හා සැසඳීමේදී ඉතා අවම අගයක පැවතීම මගින් අපගේ ව්‍යාපාර වල කාර්යක්ෂමතාව පැහැදිලි වේ.

3. වසර තුළ සිදුකල විශේෂ කටයුතු

2017 වසර තුළ අත්පත් කරගත් වැදගත් මූල්‍ය සංධිස්ථානයන්ට අමතරව, බැංකුව 2017 තුළ සිදු කල කටයුතු වලින් තෝරාගත් විශේෂ කටයුතු කිහිපයක විස්තර පහත ඉදිරිපත් කර ඇත.

3.1. ඩිජිටල් මූලපිරීම්

2017 වසර තුළ, බැංකුව "BEST beyond 75 with digital touch" යන ආයතනික උද්‍යෝග පාඨය සහිතව 2017 - 2019 වර්ෂයන් සඳහා පිලියෙල කල ආයතනික සැලැස්මේ අරමුණු ළඟා කරගැනීමට කටයුතු කරන ලදී.

ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ 2017 වර්ෂයේ දී බැංකුව අත්පත් කරගත් ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වේ.

- HCM පද්ධතිය සඳහා නව ඒකක එක් කිරීම (නිවාඩු වාර්තා කිරීම හා සේවක පැමිණීම් හා පිටවීම් සටහන් කිරීම).
- ලිපිගොනු පාලන ක්‍රියාවලියක් හඳුන්වා දීම මගින් ප්‍රමුඛ ගනුදෙනුකාර සේවා රැසක් ස්වයංක්‍රීය කිරීම (උදා: නිවාස ණය, පුද්ගලික ණය, ව්‍යාපාර ණය, ගිණුම් විවෘත කිරීම, ස්ථාවර නියෝග ක්‍රියාවලිය, ගනුදෙනුකරුවන්ගේ පැමිණිලි විගලේෂණය සහ ප්‍රතිචාර දැක්වීම)
- Multi-Currency ට්‍රැවල් කාඩ්පත හඳුන්වා දීම
- B-app ජංගම බැංකුකරණ යෙදවුම හඳුන්වා දීම
- අන්තර්ජාල බැංකුකරණ සේවාව නව පහසුකම් සහිතව නැවත හඳුන්ව දීම
- බී.ඕ.සී ස්මාර්ට් පාස්බුක් (BOC Smart pass Book) යෙදවුම හඳුන්වා දීම
- සජීවී දසුන් සහිත සාකච්ඡා මෙහයවීමේ පහසුකම් (vedio conferencing) තවදුරටත් වර්ධනය කිරීම (සියළු පළාත් කාර්යාල සහ තෝරාගත් අංශ සහ ශාඛා වෙත)
- ලංකා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (Core banking system) Signature 10.1 තත්වයට උසස් කිරීම විදේශීය ශාඛාවන්ටද හඳුන්වාදීම
- නව ස්වයංක්‍රීය මුදල් ගැනුම් යන්ත්‍ර / ස්වයංක්‍රීය මුදල් තැන්පතු යන්ත්‍ර (ATM/CDM) 168 ක් වසර තුළ ස්ථාපනය කිරීම
- EMV විජ් කාර්ඩ් නිකුත් කිරීමේ පහසුකම හඳුන්වාදීම
- EMV විජ් කාර්ඩ් භාවිතා කිරීමේ පහසුකම 500 කට අධික ප්‍රමාණයකට හඳුන්වාදීම

- ලියාපදිංචි නොකරන ලද බිල්පත් ගෙවීමේ පහසුකම සහ ජංගම දුරකථන කාඩ්පත් සඳහා මුදල් දැමීමේ පහසුකම ස්වංක්‍රීය මුදල් ගැනුම් යන්ත්‍ර (ATM) 500 කට අධික ප්‍රමාණයකට හඳුන්වාදීම
- ලියාපදිංචි නොකරන ලද බිල්පත් ගෙවීමේ පහසුකම සහ ජංගම දුරකථන කාඩ්පත් සඳහා මුදල් දැමීමේ පහසුකම සහ මුදල් කිරීමේ පහසුකම ස්වංක්‍රීය මුදල් තැන්පතු යන්ත්‍ර (CDM) 13 කට අධික ප්‍රමාණයකට හඳුන්වාදීම

3.2. මානව ප්‍රශ්න සංවර්ධනය

අපගේ සේවක සේවිකාවන් සඳහා වඩාත් සුදුසු පුහුණු කිරීම් සිදු කිරීම සඳහා පුහුණු වැඩසටහන් ඇගයීමට ලක්කිරීම හා නැවත සැලසුම් කිරීම සඳහා 2017 වර්ෂය තුළ වැඩි අවදානයක් යොමු කරන ලදී.

සේවකයින් අතර ධනාත්මක පරිසරයක් ගොඩනැගීම මෙම ක්‍රියාවලිය සඳහා පදනම විය. ශාඛාවල අනාගත කළමනාකරුවන් ගොඩනැගීම සඳහා සේවකයන්ගේ කුසලතාවන් සහ දුර්වලතාවන් හඳුනාගෙන එම අවශ්‍ය හැකියාවන් ගොඩනැගීමට මෙම ක්‍රියාවලිය මගින් හැකිවිය.

2017 වසර තුළ දී, විදේශීය පුහුණු වැඩසටහන් 120 ක් ඇතුළුව පුහුණු වැඩසටහන් 871 ක් පුහුණු පැය 11,884 ක් පුරා පැවැත් විය.

3.3. හරිත බැංකුකරණය

තම පාරිසරික කාර්යසාධනය වර්ධනය කිරීම උදෙසා පසුගිය වසර තුළදී ද බැංකුව විසින් විවිධ වූ හරිත බැංකුකරණ ක්‍රියාවලි රැසක් ක්‍රියාත්මක කරන ලදී. කැකිරාව ශාඛාව හරිත ගොඩනැගිලි සංකල්පයට අනුකූලව වැඩිදියුණු කිරීම මේ අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතර, ඒ සඳහා ලංකා බැංකුවට ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලය මගින් ප්‍රදානය කරන ලද රන් සම්මානයද හිමිවිය. මෙම සංකල්පය අන් ශාඛා වලටද ව්‍යාප්ත කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. එමෙන්ම සුර්ය බල ජනල ශාඛාවන්හි ස්ථාපනය මගින් 2017 වසර අවසානය වන විට ලංකා බැංකුව තම සම්පූර්ණ විදුලි අවශ්‍යතාවයෙන් 2% ක් (මේ.වොට් 479) සුර්ය බලශක්තිය මගින් සපුරාගනිමින්, පොසිල ඉන්ධන මගින් සපුරාගන්නා තම විදුලි බල අවශ්‍යතාවය ක්‍රමිකව අඩු කරගනිමින් සිටී. වසර 2017 තුළදී ශාඛා 14 ක් පූර්ණ ලෙස සුර්ය බලය මගින් ක්‍රියාත්මක වන ශාඛා බවට පරිවර්තනය කර ඇත. තවද 2017 වසර තුළ ප්‍රතිවක්‍රීකරණය කරන ලද කඩදාසි ප්‍රමාණය කි.ග්‍රෑම්. 16,930 වන අතර, විද්‍යුත් ගිණුම් වාර්තා, පාස් පොත් රහිත ගිණුම්, ජංගම බැංකුකරණ ආදී ක්‍රියාවලි ප්‍රවලිත කිරීම හා අභ්‍යන්තර ක්‍රියාවලි රැසක් ස්වංක්‍රීය ක්‍රියාවලි බවට පරිවර්තනය කිරීම මගින්ද බැංකුව අඛණ්ඩව තම කාබන් පියසටහන තවදුරටත් අවම කරගැනීම සඳහා උනන්දු වී ඇත.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද 'සුර්ය බල සංග්‍රාමය' ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සුවිශේෂී වූ දායකත්වයක් දක්වමින් සම්මානයට පාත්‍ර වීම ඇතුළුව, පුනර්ජනනීය විදුලිබල උත්පාදනය සඳහා විවිධ වූ ණය ප්‍රධානයන්ද වසර 2017 තුළදී ක්‍රියාත්මක කරමින් පරිසර හිතකාමී ආර්ථික වර්ධනයක් සඳහා අපගේ කැපවීම සනාථ කරන ලදී.

3.4. ගෞරව සහ සම්මාන

2017 වසර තුළදී ලංකා බැංකුවේ අංක 01 කේ කිරුළ තවදුරටත් තහවුරු කරමින් ගෞරව සම්මාන රාශියකින් පිදුම් ලැබීය.

- සන්නාම නාමය සඳහා වූ සම්මාන

- ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නම් නාමය - ඉන්ටර් බ්‍රැන්ඩ් ආයතනය 2017
- “Global Master Brand” සම්මානය -ආසියානු කලාපීය ප්‍රග්ධන අලවිකරන නිලධාරීන්ගේ සංගමය (CMO Council - Asia)
- ශ්‍රී ලංකාවේ අංක එකේ සන්නම් නාමය - “බ්‍රැන්ඩ් ඇනුවල්ස් 2017”

- සේවා විශිෂ්ටතාව සඳහා වූ සම්මාන

- එංගලන්තයේ "ද බැන්කර්"(The Banker) සභරාව මගින් අඛණ්ඩව 2017 වසර තුළදීදී ලෝකයේ හොඳම බැංකු 1000 අතරට
- ආසියානු සංවර්ධන බැංකුව මගින් “Leading Partner Bank” ලෙස කරන ලද නාමකරණය
- රාජ්‍ය අංශයේ හොඳම බැංකුව - BFSI සම්මාන

- වාර්ෂික වාර්තාව 2016 සඳහා ලැබූ සම්මාන

- රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තාවට හිමි රන් සම්මානය-2016 ශ්‍රී ලංකා ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සම්මාන ප්‍රධානෝත්සවය
- දකුණු ආසියානු කලාපයේ 2016 වර්ෂය සඳහා හොඳම රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තාවට හිමි සම්මානය: දෙවන ස්ථානය-2016 දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මාන ප්‍රධානෝත්සවය
- Vision සම්මාන (LACP) –“Best in-house Report” - රන් සම්මානය / “Best Sector Annual Report” - ජ්‍යෙෂ්ඨ සම්මානය
- 31 වන ARC සම්මාන - මූල්‍ය වාර්තා: අන්තර්ජාතික බැංකු - රන් සම්මානය / සම්ප්‍රදායික වාර්ෂික වාර්තා අන්තර්ජාතික බැංකු: රිදී සම්මානය

- මානව සම්පත් කළමනාකරණ සඳහා ලැබූ සම්මාන

- ආසියානු කලාපයේ හොඳම සේවා යෝජකයා - "Employer Band Institute- ඉන්දියා"
- ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයා - "Employer Band Institute- ඉන්දියා 3. මානව සම්පත් සංවර්ධනය සඳහා වූ රිදී සම්මානය - SLITAD

- ඩිජිටල්කරණය සඳහා ලැබූ සම්මාන

- Technovation Award:s අන්තර් බැංකු ගනුදෙනු - රන් සම්මානය / ගනුදෙනුකරුවන් සඳහා වූ පහසුකම් (Customer convenience) - රන් සම්මානය / මූල්‍ය ඇතුළත්කරණය - රන් සම්මානය

- නිරසාර භාවිතාවන් / ආයතනික සමාජීය වගකීම්
 1. හරිත බැංකුකරණය සඳහා වූ රන් සම්මානය: කැකිරාව ශාඛාව- ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි මණ්ඩලය
 2. “Best Corporate Citizen” නිරසාරත්වය සඳහා වූ විශිෂ්ටතා සම්මාන 2017 (ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය) - ආර්ථික නිරසාරත්වය (ලාභය) සඳහා වූ සම්මානය / සමාජයට දක්වන ලද ආර්ථික දායකත්වය සඳහා වූ සම්මානය
 3. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලද 'සූර්ය බල සංග්‍රාමය' ප්‍රවර්ධනය සඳහා ලැබූ සම්මාන

4. සමාජයට දක්වන ලද දායකත්වය

ඉතා සාර්ථක වසරක් අවසන් කල ලංකා බැංකුව ජාතියේ මහා පහන්ටැඹ ලෙස රටේ ජනතාවගේ අධ්‍යාපනය හා සමාජ තත්ත්වය ඉහළ නැංවීමත් ජාතික උරුමයන් සහ පරිසරය ආරක්ෂා කිරීමටත් සැමවිටම කටයුතු කරයි.

4.1. ජාතික උරුමයන් ආරක්ෂා කිරීම:

- ජාතික සංස්කෘතික සිදුවීම් සඳහා අනුග්‍රහය දැක්වීම සහ ජාතික උරුමයන් රැක ගැනීම (බෞද්ධාලෝක වෙසක් උත්සවය, බුද්ධ රශ්මි 2017, කැලණිය දුරුතු පෙරහැර, නවම් පෙරහැර, මිහින්තලේ ආලෝක පූජාව, ජය ශ්‍රී මහා බෝධි මළුවේ වැලි ඇතිරවීමේ උත්සවය සහ අනෙකුත් විවිධ ආගමික උත්සව).

4.2. සමාජ සංවර්ධනය:

- ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද තරුණ කඳවුර හා වකුගඩු රෝග නිවාරණය සඳහා හේතු වන පානීය ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා සමාජ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුග්‍රහය දැක්වීම සහ කාර්ය මණ්ඩල ස්වේච්ඡා සේවය මගින් ගංවතුරට ගොදුරුවූවන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය - මැයි 2017

4.3. අධ්‍යාපනය:

- හපනා - පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව
මෙම වැඩසටහන් පැවැත්වූ ප්‍රදේශයට අනුගත වන අයුරින් සිංහල සහ දමිළ යන භාෂා දෙවර්ගයෙන්ම පවත්වන ලදී. වසර තුළ දී මෙම වැඩසටහන් මගින් බැංකුවට දරුවන් 24,024 කට සහ දෙමාපියන් 18,000 කට පමණ දැනුම බෙදා දීමට හැකියාව ලැබුණි.
- 5 වසර සිසුන් සඳහා ශිෂ්‍යත්ව
වසර 2017 තුළදී රු. 15,000/- බැගින් වටිනා ශිෂ්‍යත්ව 2000 ක්, පහ වසර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් ඉහල සාමාර්ථයන් වාර්තා කරන ලද සිසුන් සඳහා පරිත්‍යාග කරන ලදී. මේ සඳහා වසර තුළ වැයවූ මුළු මුදල රු. මිලියන 30 ක් වේ.
- 18+ (උ. පෙළ) සිසුන් සඳහා ශිෂ්‍යත්ව
වසර 2014 සහ 2015 උ.පෙළ කඩඉම් විභාග සඳහා පෙනී සිටිමින් විශිෂ්ට සමාර්ථ ලබා ගෙන විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන් වෙනුවෙන් 2017 වසර තුළදී රු. මිලියන 6.2 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

මහජන බැංකුව

1. හැඳින්වීම


මහජන බැංකුව 1961 අංක 29 දරණ මහජන බැංකු පනත 1961 ජූලි 1 වැනි දින රජය සතු බැංකුවක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලදී. බැංකු ශාඛා 737ක් තුළින් ගනුදෙනුකරුවන්ගේ මිලියන 18.6ක් ඉක්ම වූ ගිණුම් වල ගනුදෙනු කටයුතු සිදු කරන මහජන බැංකුව සතු සේවයට කැපවූ කාර්ය මණ්ඩලය 8454 ක් පමණ වේ. බැංකුව විසින් මුළු දිවයින පුරා පිහිටුවා ඇති ස්වයංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍ර සංඛ්‍යාව 572කි. මහජන බැංකුව පරිපාලිත සමාගම් තුනකින් සමන්විත වේ. පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆයිනෑන්ස් පී. ඒල්. සී ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම සහ පීපල්ස් මර්චන්ට් ෆයිනෑන්ස් පී.එල්. සී එම පරිපාලිත සමාගම්ය.

2017 වසර සඳහා රුපියල් බිලියන 25.9 බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 18.2 ක බදු පසු ලාභයක්ද, බැංකුව විසින් වාර්ථා කර ඇත. 2016 වසරට වඩා 15% වර්ධනයක් පෙන්නුම් කරමින් මුළු තැන්පතු පදනම රුපියල් ට්‍රිලියන 1.2 පසුකර යාමට 2017 වසරේදී සමත් විය. 2017 වසර අවසන් වන විට මුළු ණය හා අත්තිකාරම් 2016 වසරට සාපේක්ෂව 13% ක වර්ධනයක් පෙන්නුම් කරන ලදී. අයකිරීම් වර්ධනය කර ගැනීමට යෙදවූ සාර්ථක උත්සාහය තුළින් අක්‍රමික ණය අනුපාතය 1.9% ලෙස අවම අගයකට ළඟාවීමට හැකි විය.


2. ප්‍රධාන මූල්‍ය කාර්ය සාධක දර්ශක පිළිබඳ සංසන්දනය. (සියළුම අගයන් රුපියල් මිලියන වලිනි.)

	2017.12.31 (විගණනය නොකල)	2016.12.31 (විගණනය කල)
ශුද්ධ පොළී ආදායම	50,466	43,124
අනෙකුත් ආදායම්	12,720	11,935
මුළු මෙහෙයුම් ආදායම්	63,186	55,060
බදු පෙර ලාභය	25,913	20,814
බදු පසු ලාභය	18,250	14,995
දළ ණය සහ අත්තිකාරම්	1,074,248	950,824
මුළු වත්කම්	1,467,099	1,302,048
මුළු තැන්පතු	1,244,003	1,077,812
ප්‍රාග්ධනය හා සංචිත	77,457	59,649
මුළු වගකීම්	1,389,642	1,242,400
වත්කම් මත ප්‍රතිලාභය (බදු පෙර) %	1.9%	1.70%
හිමිකම් මත ප්‍රතිලාභය %	26.6%	27.50%
අක්‍රමික ණය අනුපාතය %	1.90%	1.90%
ණය/ තැන්පතු අනුපාතය %	86.4%	88.20%
අඩු පිරිවැය තැන්පතු/ මුළු තැන්පතු %	42.10%	44.80%
අරමුදල් නොවන ආදායම්/ ශුද්ධ ආදායම් %	20.1%	21.70%
මෙහෙයුම් පිරිවැය/ ශුද්ධ ආදායම %	54.8%	59.90%
ශුද්ධ පොළී ආන්තිකය %	3.6%	3.50%


2.1. ලාභදායීත්වය




2.2. මුළු තැන්පතු



2.3. මුළු දළ ණය සහ අත්තිකාරම්



2.4. අක්‍රමික ණය සහ අනුපාතය



3. 2017 වසරේදී සිදු කළ ප්‍රධාන ක්‍රියාකාරකම්

කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, නිවාස සහ ඉදිකිරීම් සහ වෙළඳ මූල්‍ය ඇතුළත් ක්ෂේත්‍ර ගණනාවකදී ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබා දෙමින්, 2017 වසර තුළදී මහජන බැංකුව අඛණ්ඩව ආදර්ශමත් කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබේ.

3.1. ආයෝජන

බැංකුවේ ආයෝජන එහි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් කළමනාකරනය කරනු ලබන අතර භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කිරීම මගින් බැංකුව රජයේ සංවර්ධන මූලාරම්භයක් සඳහා දායක වී තිබේ. 2017 දෙසැම්බර් 31 වන දින වන විට මහජන බැංකුවේ මුළු ආයෝජනය රුපියල් බිලියන 270 ඉක්මවයි.

3.2. ණය ප්‍රසාරණය

ණය ප්‍රසාරණය සඳහා බැංකුවේ නිපුණතා ඇති සම්බන්ධතා අලෙවිකරණ සේවකයින්ගේ ගණුදෙනු

3.3. සුළු හා මධ්‍ය ව්‍යවසාය බැංකු කටයුතු

බැංකුවේ සුළු හා මධ්‍ය ව්‍යවසාය යෝජනාව වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 15 ත් රුපියල් මිලියන 750 ත් අතර ව්‍යාපාර ඉලක්ක කරන ලදී. සුළු හා මධ්‍ය ව්‍යවසාය මධ්‍යස්ථාන 23 ක් සුළු හා මධ්‍ය ව්‍යවසාය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා කැපවූ කේන්ද්‍රස්ථාන ලෙස කටයුතු කරයි. මෙම මධ්‍යස්ථාන ප්‍රාදේශීය වාණිජ ණය ඒකක 3ක් විසින් වෙන් කරන ලද ඉලක්ක හරහා පාලනය කරනු ලබයි. වර්ෂය තුළදී ණය නිලධාරීන්ගේ පුහුණුව (ණය ඇගයීම, අවධානම් කළමනාකරනය, අයකිරීම යන පරාසය තුළ) සඳහා වෙනමම අංශයක් පිහිටුවන ලදී.

3.4. ක්ෂුද්‍ර මූල්‍යකරණය

ක්ෂුද්‍ර මූල්‍යකරණයේදී දැරිය හැකි අනුපාත මත මූල්‍ය සැපයීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඉලක්ක කරයි. මෙම අංශය සාමාන්‍යයෙන් මූල්‍ය ආයතන වල අවධානම් රුපිය ඉක්මවීම සහ සාධාරණ මිලකට විධිමත් ණය අනුපාත නොමැතිවීම මත වැටී පවතී. රටේ ප්‍රමුඛතම බැංකුවක් ලෙස ක්ෂුද්‍ර මූල්‍යකරණයේ නිරතවීමට මහජන බැංකුව කෘෂිකාර්මික, කාර්මික හා ගෘහකර්මාන්ත ඇතුළු බහු කාර්යයන් සඳහා මූල්‍ය පහසුකම් සපයනු ලැබේ.

3.5. රාජ්‍ය ආයතන කෙරෙහි දැක්වූ දායකත්වය

2016 වසර අවසාන වන විට මහජන බැංකුව සිය ණය කළඹෙන් 34% ප්‍රමාණයක් ලබා දී ඇත්තේ රාජ්‍ය ආයතනලටය. ප්‍රධාන ලෙසම ලංකා බණිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා පොහොර සංස්ථාව, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒ අතර වේ. මේ අතරින් බහුතරයක් ණය ලබාදී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඇප මතය.

3.6. රජයේ ආදායම සඳහා දායකත්වය

2017 වසර තුළදී බදු, ලාභාංශ සහ අයබදු රුපියල් බිලියන 20.5 ක දායකත්වයක් ලබා දී ඇත.

3.7. සමුපකාර අංශයට සහයවීම

බැංකුව සමුපකාර සමිති සාමාජිකයින්ට කෘෂිකර්මය, සත්ව පාලනය, පාරිභෝගික වෙළඳාම, ධීවර සහ විශේෂ ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට සමුපකාර අංශය සමඟ අත්වැල් බැඳගෙන සිටී.

3.8. නව ප්‍රාග්ධන රැස් කිරීම

ශ්‍රී ලංකා රජයෙන් රුපියල් බිලියන 5 ක නව ප්‍රාග්ධනයක් ලබා ගැනීමට සමත් විය. බාසල් III සම්මුතීන් අනුව නව ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට අප බැංකුවට මෙය මහත් රුකුලක් වනු ඇත.

3.9. මූල්‍ය නොවන ඉස්මතු කිරීම්

3.9.1. ලංකාවේ ප්‍රථම ඩිජිටල් බැංකු ශාඛාව විවෘත කිරීම

ශ්‍රී ලංකීය බැංකු ක්ෂේත්‍රයේ සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කරමින් මහජන බැංකුවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් මධ්‍යස්ථානය කොළඹ 01, යෝක් විදියේ විවෘත කෙරිණි.

2020 වසර වන විට දිවයිනේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වෙමින් සිය ගනුදෙනුකරුවන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කර දීම සඳහා මහජන බැංකුව යන ගමනේ සුවිශේෂී මංසලකුණක් ලෙස මෙය හැඳින්විය හැක.



3.9.2. පැය 24 පුරා ක්‍රියාත්මක දිවයිනේ ප්‍රථම ඇමතුම් මධ්‍යස්ථානය විවෘත කිරීම

බැංකුකරණයේ වන මංපෙත් විවර කරමින්, වඩාත් සුවපහසු බැංකුකරණ සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත තිළිණ කිරීම උදෙසා කවදත් කටයුතු කරන මහජන බැංකුව දිවයිනේ ප්‍රථම හා එකම 24 පැය පුරා ක්‍රියාත්මක වන ඉලක්කම් හතරේ ඇමතුම් මධ්‍යස්ථානය විවෘත තරන්තට පසුගියදා පියවර ගත්තේය.

මහජන බැංකුවේ දිගුකාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කරමින් පසුගියදා විවෘත වූ මෙම නවතම 24 පැයේ ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය හරහා මිලියන 16කට අධික සිය වටිනා ගනුදෙනුකාර ප්‍රජාව වෙත වඩාත් අර්ථවත් බැංකුකරණ සේවයක් සැලසීම බැංකුවේ අපේක්ෂාවයි.



3.9.3. මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය විවෘත කෙරේ

සුවභසක් ශ්‍රී ලාංකීය පොදුජන ප්‍රජාවගේ විශ්වාසනීය බැංකුකරුවා ලෙස පුරා වසර 56ක් මුළුල්ලේ මහජන බැංකුව මෙතෙක දුර පැමිණි ගමන් මඟ ඩිජිටල් යුගයක් වෙත දිශානුගතකරණය මහජන බැංකුවේ නව්‍යතා මධ්‍යස්ථානය බැංකුවේ සභාපති භේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ 01 යෝක් විදියේ විවෘත කෙරිණි.

ශ්‍රී ලාංකීය බැංකුකරණ ඉතිහාසයේ සුවිශේෂී මංසලකුණක් සනිටුහන් කරමින් මහජන බැංකුව හඳුන්වා දී ඇති ඩිජිටල්කරණ ක්‍රියාදාමයට සමගාමීව තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම නව්‍යතා මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.



3.9.4. ISO/IEC 27001: 2013 ලොව විශිෂ්ටතම තොරතුරු ආරක්ෂණ කළමනාකරණ තත්ත්ව සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම රාජ්‍ය බැංකුව ලෙස මහජන බැංකුව අභිෂේක ලබයි

තොරතුරු ආරක්ෂණ හා කළමනාකරණ නව මානයක් කරා යොමු කරමින් ISO/IEC 27001: 2013 ලොව විශිෂ්ටතම තොරතුරු ආරක්ෂණ කළමනාකරණ තත්ත්ව සහතිකය හිමිකර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම රාජ්‍ය බැංකුව බවට පත්වීමට පසුගියදා මහජන බැංකුවට හැකි විය.

මහජන බැංකුව සමඟ විශ්වාසයෙන් යුතුව බැංකුකරණයේ නියලෙන ගණුදෙනුකාරභවතුන්ගේ දත්ත/ තොරතුරු සහ ඉතා වැදගත් ස්පර්ශ කළ නොහැකි වත්කම් (Intangible Assets) වල ඉහළම ආරක්ෂාව තහවුරු කිරීම අරඹයා, තොරතුරු ආරක්ෂණය සහ කළමනාකරණයෙහිලා බැංකුව සතු උනන්දුව සහ කැපවීම විදහා දක්වන හොඳම නිදසුනක් ලෙස මෙම සහතිකකරණය හැඳින්විය හැකිය.



ජාතික ඉතිරිකිරීමේ බැංකුව

1. හැඳින්වීම

මීට වසර 45 කට පෙර 1972 දී පාර්ලිමේන්තු පනතක් මගින් එවකට මෙරට ක්‍රියාත්මක වූ ඉතිරිකිරීමේ ව්‍යාපාර කිහිපයක් එක් ආයතනයක් බවට පත් කිරීමෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපිත කෙරිණ. ඒ අනුව, බැංකුව සියවසකට වැඩි ඉතිරිකිරීමේ උරුමයකට හිමිකම් කියන බව පැහැදිලිය. මූල්‍ය අන්තර්ග්‍රහණය නැතහොත් ජනතාවට මූල්‍ය පහසුකම් වෙත ළඟාවීමේ හැකියාව ඉහළ නැංවීම (Financial Inclusion) බැංකුවේ ආරම්භක ප්‍රතිපත්තියක් වූ අතර පන්තිය, ස්ත්‍රී පුරුෂභාවය හෝ සමාජ තත්ත්වය නොසලකා සියළු ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලන දිවයිනේ ප්‍රමුඛතම ඉතිරිකිරීමේ ආයතනය බවට බැංකුව පත්කිරීම එමගින් අපේක්ෂා කෙරිණ. එදා මෙදා තුර ජාතික ඉතිරිකිරීමේ බැංකුව නව මුදල් හා බහුවිධ මූල්‍ය විසඳුම් සපයන දැවැන්ත මූල්‍ය ආයතනයක් බවට පත්ව තිබේ.


බැංකුවේ සේවා හා නිමැවුම් මෙරට සියලු ජනතාව වෙත සමීප කිරීම අරමුණු කරගෙන 2017 වර්ෂයේදී නව ශාඛා තුනක් විවෘත කරමින් එහි ශාඛා ජාලය ශාඛා 253 ක් දක්වා ඉහළ නංවන ලද අතර, තිස්සමහරාම ශාඛාව වඩාත් උපාය මාර්ගික ස්ථානයක නැවත ස්ථාපනය කෙරිණ. වසර තුළදී නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 07 ක් ස්ථාපිත කිරීම මගින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය 286 ක් දක්වා වර්ධනය විය. 4062 ක් වූ තැපැල් හා උප තැපැල් කාර්යාල ජාලය හා දැනට ක්‍රියාත්මක 28 ක් වූ පාසැල් බැංකු ඒකක ඔසසේද ජනතාවට බැංකුවේ සේවා හා නිමැවුම් වෙත ළඟාවීමේ පහසුකම් සලසා ඇත. 2017 වර්ෂයේදී NSB i - saver සේවාව හඳුන්වාදීමත් සමග 16,000 කට අධික මොබිටෙල් නියෝජිතවරුන් වෙතින් සිය ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමේ හැකියාව උදාවී ඇත. ඒ අනුව 2017 වර්ෂය අවසාන වන විට දිවයින පුරා පිහිටි සේවා කවුළු 20,629 ක් ඔසසේ බැංකුවේ සේවා හා නිමැවුම් වෙත ප්‍රවේශවීමේ පහසුකම් සලසා තිබේ. ඒ බැංකුව විසින් විදේශ ප්‍රේෂණ සබඳතා පවත්වනු ලබන 33 ක් වූ මුදල් හුවමාරු මධ්‍යස්ථාන හා අනෙකුත් බැංකු 12 කට අමතරවය.

2. මූල්‍ය කාර්යසාධන සමාලෝචනය


2017 වසර ජාතික ඉතිරිකිරීමේ බැංකු ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කළ වසරකි. බැංකුව රුපියල් ට්‍රිලියනයක වත්කම් පදනමක් හිමිකරගත් ප්‍රථම බලපත්‍රලාභී විශේෂිත බැංකුව බවට පත්වූ අතර එහි ආරම්භයේ සිට වසර 45 ක් වූ අවම කාල පරාසයක් තුළ ලබාගත් ජයග්‍රහණයක් ලෙස හඳුන්වාදිය යුතුය.

බැංකුව මෙතෙක් වසරක් තුළ සංවලනය කරන ලද ඉහළම තැන්පතු ප්‍රමාණය 2017 වර්ෂයේදී වාර්තා කරන ලද අතර, එය රුපියල් බිලියන 75 ක් ලෙස සටහන් විය. බැංකුවේ තැන්පතු පදනම 12% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 737 ක් බවට පත්විය. එසේම 2016 වසරේ 1.80 ක් ලෙස සටහන් වූ බැංකුවේ ආමුඛ ප්‍රේෂණ වෙළඳපොළ කොටස 2017 වර්ෂයේදී 2.74% දක්වා ඉහළ ගියේය.

බැංකුවේ ණය කළඹ 20% කට අධික ප්‍රමාණයකින් වර්ධනය වූ අතර එය ක්ෂේත්‍රයේ සාමාන්‍යවූ 16% මට්ටමට ඉහළ අගයකි. අක්‍රීය ණය අනුපාතයද ක්ෂේත්‍රයේ සාමාන්‍යවූ 2.5% ට පහළ මට්ටමක පැවති අතර එය 1.34% ක් විය. පසුගිය වසරට සාපේක්ෂව ආයතනික ණය කළඹ රුපියල් බිලියන 28.3 කින් ඉහළ ගිය අතර රජයේ යටිතල පහසුකම් ව්‍යාපෘති වෙත ලබාදුන් ණය ඊට ප්‍රධාන වශයෙන් හේතු විය.



පසුගිය වසරට සාපේක්ෂව 5.5% ක වර්ධනයක් සමග 2017 වර්ෂයේදී බැංකුව මෙතෙක් වාර්තා කරන ලද ඉහළම බදු පෙර ලාභය වාර්තා කරන ලද අතර, එය රුපියල් බිලියන 14 ක් ලෙස සටහන් විය. මෙම අගය වාර්තා කරන ලද්දේ ඉහළ ගිය වෙළඳපොළ පොළී අනුපාත සහ වැට් ප්‍රතිශතය 11% සිට 15% දක්වා ඉහළයාම විසින් ඇති කරන ලද පොළී අනුපාත පීඩනය හේතුකොට ඇතිවූ අඩු අගයක් ගත් ශුද්ධ පොළී ආදායම මධ්‍යයේය. සලකා බැලෙන වර්ෂය තුළ බැංකුවේ පොළී ආදායම 20% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 103 ක් බවට පත්විය.



එසේම වසරකට අඩු කාලසීමාවලදී කල් පිරෙන ණය උපකරණ හා සම්බන්ධයෙන් පැවති වත්කම් හා වගකීම් නොගැලපීම් හේතුවෙන් ඇතිවූ පොළී අනුපාත සම්පීනයන් පාදක කරගෙන පොළී වියදමද 29% ක් දක්වා ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස කෙටි කාලීන තැනැපතු පදනම ඉහළ අගයකින් ප්‍රතිමිලකරණය වූ අතර, එය ණය හා ආයෝජන කළඹ ප්‍රතිමිලකරණයට, විශේෂයෙන් දිගු කාලයේදී වඩා ඉහළ අගයක් වාර්තා කළේය. ඒ අතර පොළී නොවන ආදායම 395% ක වර්ධනයක් සමගින් රුපියල් බිලියන 3.4% ක් බවට පත්වූ අතර ශුද්ධ සේවා ආදායම, වෙළඳ හා මූල්‍ය උපකරණ මගින් ලද ශුද්ධ ලැබීම් සහ වෙනත් මෙහෙයුම් ආදායම ඊට හේතු සාධක විය. රාජ්‍ය සුරැකුම්හි සිදු කරන ලද වෙළඳ කටයුතුවලින් ලද රුපියල් මිලියන 973 ක් වූ ප්‍රාග්ධන ලැබීම් බැංකුව විසින් මෙතෙක් වාර්තා කරන ලද ඉහළම ප්‍රාග්ධන ලැබීම් අගය වේ. බදු, විශේෂ ගාස්තු, ලාභාංශ සහ ජාතික භාරකාර අරමුදලට දක්වන දායකත්වය යනාදී වශයෙන් 2017 වර්ෂය තුළදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් රජයට දක්වන ලද දායකත්වය රු.බිලියන 13.4 කි.

දිගු කාලයක් මුළුල්ලේ පැවති සේවක මණ්ඩල ගැටළු විසඳීම සඳහා මෙන්ම කාර්මික සාමය පවත්වාගැනීම සඳහා පසුගිය වසරට සාපේක්ෂව සේවක මණ්ඩල වියදම් 10.4% න් ඉහළ ගියේය. එසේම ණය කළඹෙහි ඇතිවූ 20% ක වර්ධනය සමග බද්ධවූ අක්‍රීය ණය අනුපාතයේ පහළයාම සහ අනාපේක්ෂිත අලාභ සඳහා වූ අවරෝධනයක් ලෙස බැංකුව විසින් අනුගමනය කරන ලද දුරදර්ශී වත්කම් කළමනාකරණ ප්‍රවේශය මත පදනම්ව බැංකුවේ හානිකරණ ප්‍රතිපාදන ආවරණ අනුපාතිකය ද 46% ක් දක්වා ඉහළ ගියේය.

භාණ්ඩාගාරයට ගෙවන ලද විශේෂ ගාස්තුව හැර වෙනත් මෙහෙයුම් වියදම් 2016 වසරට සාපේක්ෂව 7.5% න් ඉහළ ගිය අතර එය මෙරට වාර්ෂික සාමාන්‍ය උද්ධමන අනුපාතිකය වූ 7.7% ට වඩා අඩු අගයකි.

මේ අතර ප්‍රධාන වශයෙන් ප්‍රත්‍යාගණන අතිරික්තය සහ රඳවාගත් ලාභ පිළිවෙලින් රුපියල් බිලියන 4.5 ක් සහ රුපියල් බිලියන 3.9 ක් ලෙස ඉහළයාම හේතුවෙන් බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධනය සහ සංචිත 24.7% ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව, බැංකුවේ ප්‍රාග්ධන අනුපාතිකය 2016දී වාර්තාවූ 13.84% ට සාපේක්ෂව 15.24% දක්වා ඉහළ යාම සිදුවිය.

2.1. මූල්‍ය තොරතුරු සහ ප්‍රධාන කාර්යසාධන දර්ශක

	2016 (විගණනය කළ)	2017 (විගණනය නොකළ)
මෙහෙයුම් ප්‍රතිඵල (රු.මිලියන)		
සමස්ත අදායම	87,399	107,817
ඉද්ධ පොලී අදායම	25,467	24,955
වැට් හා බදු පෙර ලාභය	16,094	17,522
බදු පෙර ලාභය	13,303	14,029
බදු පසු ලාභය	9,498	9,610
රජයට දායකවීම	19,251	13,440
මූල්‍ය තත්ත්වය (රු.මිලියන)		
සමස්ත සම කොටස්	32,246	40,222
සමස්ත තැන්පතු	657,280	737,213
සමස්ත ණය ගැනුම්	213,162	224,143
සමස්ත වත්කම්	911,704	1,012,103
ඉද්ධ ණය හා ලැබිය යුතු දෑ	323,811	388,024
සමස්ත ආයෝජන	554,235	582,138
අනුපාතිකය (%)		
ඉද්ධ පොලී ආන්තිකය (%)	2.9	2.6
වත්කම් මත ප්‍රතිලාභ (%)	1.5	1.5
කොටස්කරුවන්ගේ හිමිකම් හි සාමාන්‍ය ප්‍රතිලාභය	29.4	26.5
වියදම / අදායම (වැට් රහිතව)	39.6	38.0
ප්‍රතිපාදන ආවරණය	36.1	46.0
අක්‍රීය ණය / දළ ණය (ශ්‍රී ලංකා මහා බැංකු මාර්ගෝපදේශ අනුව)	1.6	1.3
බාසල් III - ස්තර I (අවමය 7.75 %)	11.3	11.9
බාසල් III - සමස්ත ප්‍රාග්ධනය (අවමය 11.75 %)	13.8	15.2
ද්‍රවශීලතා ආවරණ අනුපාතිකය (අවමය 80 %)	394.0	376.2
වෙනත් තොරතුරු		
ශාඛා සංඛ්‍යාව	250	253
තැපැල් කාර්යාල / උප තැපැල් කාර්යාල	4,061	4,062
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (සංඛ්‍යාව)	279	286
කාර්ය මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව	4,384	4,469
ණය ශ්‍රේණිගත කිරීම (රිච් රේටින්ග් ශ්‍රී ලංකා)	AAA	AAA

3. 2017 වර්ෂයට අදාළ වෙනත් කැපීපෙනෙන මූලපිරීම්/ජයග්‍රහණ

- 2017 වර්ෂයේදී බැංකුව, දිවයිනේ සුරක්ෂිතම බැංකුව ලෙස ග්ලෝබල් ෆයින්ෂන්ස් ආයතනය වෙතින් දෙවන වරටත් ගෞරවයට පාත්‍ර විය. අඛණ්ඩව 15 වන වරටත් 2017 වර්ෂයේදී බැංකුව ෆිච් රේටිංග්ස් ලංකා ආයතනයේ ත්‍රිත්ව A ණය ශ්‍රේණිගත කිරීම හිමි කර ගැනීමට බැංකුවට හැකියාව ලැබුණු අතර ෆිච් රේටිංග්ස් ලංකා ආයතනයේ ත්‍රිත්ව A ණය ශ්‍රේණිගත කිරීම හිමිකරගත් මෙරට එකම සහ ප්‍රථම බැංකුවද ජාතික ඉතිරිකිරීමේ බැංකුවයි.
- සූර්ය බලශක්ති උත්පාදක පැනල මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල සමාගමේ (LankaElectricity Company) (LECO)ගනුදෙනුකරුවන් සඳහා විශේෂ ණය ක්රමයක් හඳුන්වාදෙන ලදී. විවෘත තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමෙන් බැංකුව විසින් මෙම ණය ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල සමාගම තෝරාගන්නා ලදී.
- 2017 ජාතික අයවැය මගින් යෝජිත ‘සොදුරු පියස’ විශේෂ ණය ක්‍රමය හඳුන්වාදෙන ලදී.

➤ මෙරට ජනතාවට මූල්‍ය හා බැංකු පහසුකම් වෙත ළඟාවීමේ හැකියාව නැතහොත් ආර්ථික අන්තර්ග්‍රහණය ඉහළ නැංවීම සඳහා වන ඩිජිටල් මූලපිරීමක් ලෙස 2017 වර්ෂයේ අගෝස්තු මාසයේදී බැංකුව විසින් SLTමොබිටෙල් ආයතනය සමග එක්ව NSB i Saver සේවාව හඳුන්වාදෙන ලදී.



- දිවයින පුරා විසිරී සිටින 16,000 කට අධික මොබිටෙල් අලෙවි නියෝජිතවරුන් වෙතින් සතියේ දින සතේම පැය 24 පුරා NSB i Saver සේවාව ලබාගැනීමේ හැකියාව ඇත.
- ලංකා ජේ සබඳතාවය (Lanka Pat Connection) පුළුල් කිරීම - පොදු ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුව(Common Electronic Fund Transfer Switch)
- ජපන් යෙන් මුදල් ඒකකය භාවිතයෙන් නේවාසික/අනේවාසික ගිණුම් ආශ්‍රිත ගනුදෙනු සිදුකිරීමේ හැකියාව.
- ශාඛාවල පිටත පෙනුම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිටි ප්ලස් ශාඛාව විවෘත කිරීමත් සමග ප්‍රථම කියෝස්ක් කවුළුව විවෘත කිරීම.
- ශාඛාවල බාහිර පෙනුම සංවර්ධනය කිරීම සඳහා බොරලැස්ගමුව ශාඛාව නවීකරණය කිරීමත් සමග වසර තුළදී ආදර්ශ ශාඛා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
- වසර තුළදී ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවල S5 සංකල්පය ක්‍රියාත්මක කිරීම.

➤ මධ්‍ය ශාඛා පද්ධතිය (Core banking solution) ප්‍රසම්පාදනයට අමතරව බැංකුව විසින් කාඩ්පත් මෙහෙයුම්, තොරතුරු තාක්ෂණ ආරක්ෂාව, තොරතුරු තාක්ෂණික ජාල සහ භාණ්ඩාගාර මෙහෙයුම් ආදී තොරතුරු තාක්ෂණයට අදාළ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදී.

➤ 93 වැනි ලෝක සකසුරැකුම් දිනය සමරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව එහි සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස NSB කෘෂි වන වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අතර 2020 වන විට පැළ මිලියනයක් බෙදාහැරීමට එමගින් අපේක්ෂිතය. 2017 වර්ෂයේදී බැංකුව විසින් එහි දිවයින පුරා විසිරී ගොඩනැගිලි 25,000 කට ආසන්න ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කරන ලදී.



- 2016 වාර්ෂික වාර්තාවට පහත සඳහන් සම්මාන හිමිවිය.
 - වරලත් ගණකාධිකරණ ආයතනය මගින් සංවිධානය කරන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රාජ්‍ය බැංකු අංශයේ රජත සම්මානය
 - 2017 වර්ෂයේ ආර්ක් (Arc) සම්මාන උළෙලේදී රන් සම්මානයක් සහ ලෝකඩ සම්මාන දෙකක්
 - දකුණු ආසියාතික බැංකුකරුවන්ගේ ආයතනය මගින් පිරිනමනු ලබන වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රාජ්‍ය බැංකු අංශයේ සම තුන්වන ස්ථානය

4. 2018 වර්ෂය සඳහා වන දැක්ම

බැංකුව විසින් 2018 - 2020 කාලපරිච්ඡේදය සඳහා උපායමාර්ගික ව්‍යාපාර සැලසුමක් සකස් කරන ලද අතර, එය 2020 වන විට බැංකුව මෙරට හොඳම ඉතිරිකිරීමේ සහ පාරිභෝගික බැංකුව බවට පත්වීමේ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමෙහිලා බැංකුව මෙහෙයවන ප්‍රධානතම ලේඛනය වේ.

උපායමාර්ගික ව්‍යාපාර සැලසුම මගින් ඉදිරි වර්ෂ තුනක කාලපරිච්ඡේදය සඳහා හඳුනාගන්නා ලද ප්‍රධාන ව්‍යාපාරික ඉලක්ක ආශ්‍රිතව බැංකුවේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ඉලක්ක සකස්කර තිබේ. එම ඉලක්ක 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කෙරේ.

මධ්‍ය ශාඛා පද්ධතිය ප්‍රසම්පාදනය(Core banking solution) සහ ක්‍රියාත්මක කිරීම ඇතුළු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් රැසක් වැඩිදියුණු කිරීම සඳහා බැංකුව තවදුරටත් ආයෝජනය කරනු ඇත. එසේම ගනුදෙනුකරුවන්ට පහසුව හා නව අත්දැකීම් තිළිණ කිරීම සඳහා 2018 වර්ෂයේදී නව තාක්ෂණික තට්වල පහසුකම් සමගින් බැංකුවේ හරපත් මෙහෙයුම්ද නවීකරණය කෙරිණ. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව අත්පත් කර ගැනීමෙන් පසු බැංකුව නව ව්‍යාපාරික ක්ෂේත්‍ර කරා පිවිසෙනු ඇත.

බැංකුවට අයත් ශාඛා ගොඩනැගිලිවල ආදර්ශ ශාඛා සංකල්පය ක්‍රියාත්මක කිරීම 2018 වර්ෂයේදී ආරම්භ කෙරෙන අතර එම ගොඩනැගිලිවල තෝරාගත් ප්‍රදේශ නව තාක්ෂණික බැංකුකරණ අත්දැකීමක් ලබාදෙන ස්මාර්ට් බැංකුකරණ ප්‍රදේශ (Smart Banking Areas) සංවර්ධනය කෙරෙනු ඇත. මේ අතර ශාඛා ජාලය පුළුල් කිරීම 2018 වර්ෂයේදී තවදුරටත් සිදු කෙරෙනු ඇත.

එසේම, පුනර්ජනනීය බලශක්තිය භාවිතය දිරිමත් කිරීම සඳහා 2018 වර්ෂයේදී සහ ඉන් ඉදිරියටත් බැංකුවේ හරිත ණය ක්‍රමය වන ECO ණය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරේ.

එමෙන්ම බැංකුවේ සමස්ත ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන 2018 වර්ෂයේදී ප්‍රධාන කාර්යසාධක දර්ශක පදනම් කරගත් ඇගයීම් ක්‍රමයක් හඳුන්වාදීමට නියමිතය.

බැංකුවේ තිරසාර සංවර්ධනය උදෙසා NSB ඉතුරු මිතුරු ගිණුම සමගින් තරුණ පරපුර බැංකුව වෙත ආකර්ශණය කර ගැනීම සහ ඔවුන්ගේ ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීම 2018 වර්ෂය තුළදී බැංකුව වෙත යොමු කරන ප්‍රධාන කරුණක් වේ. ඒ අනුව, තරුණ පරපුර සඳහා බැංකුව නව නිමැවුමක් හඳුන්වාදීමට නියමිත අතර තරුණ පරපුර බැංකුව වෙත ආකර්ශණය කර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක නිමැවුම් නැවත හඳුන්වාදීම සිදු කෙරේ.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

1. හැඳින්වීම

ලංකාවේ පැරණිතම රාජ්‍ය බැංකුව වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව 1975 අංක 13 දරණ පනත මගින් පිහිටුවනු ලැබුවේ 1931 අංක 16 දරණ පනත මගින් පිහිටුවන ලද ලංකා රජයේ උකස් බැංකුව හා 1943 දී පිහිටුවන ලද කෘෂිකාර්මික හා ණයදෙන සංස්ථාව යන ආයතන දෙක ඒකාබද්ධ කිරීමෙනි. ඒ අනුව 1979 ජනවාරි මස බැංකුව සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන ලදී. එසේම 1988 අංක 30 දරණ බැංකු පනතේ විධිවිධාන වලට අනුව මහ බැංකුව විසින් 1998.04.27 දින සිට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් ලෙස ලියාපදිංචි කරන ලදී.

එතැන් පටන් ජාතියේ නිවාස අවශ්‍යතාවයන්ට මුල්තැන ලබාදෙමින් නව ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන ලදී. එසේම පසුගිය වර්ෂ 75 පුරා ජාතියේ නිවාස බැංකුව විමේ මූලික අභිප්‍රායෙන් යුක්තව බැංකුව විසින් සිය ව්‍යාපාරික කටයුතු සිදුකරන ලදී.

බැංකුවේ මෙහෙයුම් කටයුතු ප්‍රවර්ධනයට සමගාමීව බැංකුවෙහි වත්කම් පදනම වඩාත් ශක්තිමත් කිරීම අරභයා බැංකුව විවිධ අංශයන් සඳහා යොමු වූ අතර එහි එක් අංශයක් ලෙස 1991 වර්ෂයේ සිට බැංකුවම විසින් කාලීන තැන්පත් ලබාගැනීම ආරම්භ කරන ලදී. එසේම එම වර්ෂයේදීම ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා හා ණය ප්‍රවර්ධනය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික් නියෝජිතයන් පත්කරන ලදී. තවද, 2001 ඔක්තෝබර් මස සිට බැංකුව විසින් ඉතුරුම් තැන්පතු බාරගැනීම ආරම්භ කරන ලදී. එසේම 1990 වර්ෂයේ සිට බැංකුව සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීම ආරම්භ කරන ලදී.

1.1. බලයලත් ව්‍යාපාර කටයුතු

- යම් කෘෂිකාර්මික හෝ කාර්මික කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගෙන තිබෙන හෝ ප්‍රයෝජනයට ගැනීමට තිබෙන යම් ඉඩමක් මිලදී ගැනීමේ හෝ බදු ගැනීමේ හෝ ඒ ඉඩම වගා කිරීමේ, සංවර්ධනය කිරීමේ හෝ දියුණු කිරීමේ ;
- යම් කෘෂිකාර්මික හෝ කාර්මික කාර්යයකට සම්බන්ධව ප්‍රයෝජනයට ගෙන තිබෙන හෝ ප්‍රයෝජනයට ගෙන තිබෙන හෝ ප්‍රයෝජනයට ගැනීමට තිබෙන යම් ගොඩනැගිල්ලක්, කර්මාන්ත ශාලාවක්, මෝලක් , පතලක් යන්ත්‍රයක් හෝ උපකරණයක් මිලදී ගැනීමේ හෝ බදු ගැනීමේ හෝ තැනීමේ හෝ අලුත්වැඩියා කිරීමේ හෝ අලුත් කිරීමේ ;
- වාසස්ථානයක් ගොඩ නැගීම සඳහා යම් ඉඩමක් මිලදී ගැනීමේ හෝ බදු ගැනීමේ ;
- වාසස්ථානයක් ගොඩ නැගීමේ, අලුත්වැඩියා කිරීමේ, අලුත් කිරීමේ හෝ විශාල කිරීමේ ;
- වාසස්ථානයක් මිලදී ගැනීමේ හෝ බදු ගැනීමේ ;
- වෙළඳ පොළෙහි විකිණීම සඳහා යම් කෘෂිකාර්මික හෝ කාර්මික නිෂ්පාදනයක් හෝ වෙළෙඳ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ හෝ පිළියෙළ කිරීමේ ;
- ඉහත සඳහන් අනුවච්ඡේද අතරින් යම් අනුවච්ඡේදයක සඳහන් යම් කාර්යයකට ආනුෂංගික, අනුබද්ධ හෝ අනුයාත යම් කාර්යයක් කිරීමේ ;
- ඉහත සඳහන් අනුවච්ඡේද අතුරින් යම් අනුවච්ඡේදයක සඳහන් යම් කාර්යයක දී එවකටත් දරා ඇති යම් ණයක් ගෙවා අවසන් කිරීමේකාර්යය සඳහා යම් තැනැත්තකුට පොලියට යටත් කොට ණය දීම;

2. කාර්ය සාධනය

2.1. මූල්‍ය කාර්ය සාධනය - පෙර වර්ෂයන් සමඟ 2017 වර්ෂය සැසඳීම

රුපියල්
(000)

ආදායම් ප්‍රකාශනය								
	2015	2014 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2016	2015 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2017	2016 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2017 අයවැය අඥාප්තවීමට අනුව	2017 ඉලක්ක සපුරාගැනීම
දළ ආදායම	3,999	6.8%	4,372	9.3%	4,917	12.4%	5,251	93.6%
පොළී ආදායම	3,879	6.8%	4,241	9.3%	4,746	11.9%	5,119	92.7%
පොළී වියදම	2,057	-7.1%	2,425	17.9%	3,102	27.9%	3,058	101.4%
ශුද්ධ පොළී ආදායම	1,822	28.4%	1,815	-0.3%	1,644	-9.5%	2,061	79.7%
වෙනත් ආදායම්	120	6.1%	131	9.6%	171	30.5%	132	129.6%
මුළු මෙහෙයුම් ආදායම	1,941	26.7%	1,947	0.3%	1,815	-6.8%	2,193	82.8%
හානිකරණය සඳහා වෙන් කිරීම	107	220.4%	35	-66.9%	159	350.7%	55	288.1%
ශුද්ධ මෙහෙයුම් ආදායම	1,835	22.4%	1,911	4.2%	1,656	-13.4%	2,138	77.5%
කාර්ය මණ්ඩල පිරිවැය	699	21.6%	698	-0.1%	725	3.8%	765	94.7%
වෙනත් වියදම්	293	-5.1%	287	-19.5%	295	3.0%	324	91.0%
වැට් හා ජ.ගො. බදු පෙර ලාභය	843	57.2%	927	9.9%	636	-31.4%	1,048	60.6%
වැට් බදු	137	29.5%	190	38.5%	167	-11.7%	232	72.1%
ජාතිය ගොඩනැගීමේ බද්ද	25	41.3%	31	23.8%	22	-27.6%	31	72.1%
බදු පෙර ලාභය	681	65.0%	706	3.7%	446	-36.8%	785	56.8%
බදු පසු ලාභය	410	50.0%	436	6.4%	224	-48.7%	492	45.5%
රජයට ලබා දුන් දායකත්වය	611	74.8%	674	10.3%	544	-19.3%	679	80.1%
රැඳවුම් ලාභය	2,449	9.9%	2,707	10.5%	2,760	2.7%	3,057	90.3%

2.2. කාර්යසාධන

රුපියල්
(000)

විස්තරය	2015	2014 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2016	2015 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2017	2016 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2017 අයවැය ඇස්තමේන්තුවට අනුව
වත්කම් මත ඉපයීම	2.1%	2.0%	-3.8%	1.22%	-40.0%	2.0%	59.8%
හිමිකම් මත ප්‍රතිලාභ	9.9%	9.5%	-4.0%	5.02%	-47.2%	9.66%	51.9%
ශුද්ධ පොලී ආන්තිකය	5.6%	5.2%	-7.6%	4.20%	-19.5%	5.3%	78.5%
ආදායමට පිරිවැය අනුපාතය	51.1%	50.6%	-1.0%	62.5%	23.5%	49.7%	125.8%
තැන්පතු මත ණය	95.3%	97.6%	2.5%	98.4%	0.8%	90.5%	108.7%
දළ අක්‍රීය අනුපාතය	29.4%	25.2%	-14.4%	22.93%	-8.9%	22.0%	104.2%
දළ ණය සහ අත්තිකාරම් භානිකරණ අනුපාතය	1.2%	1.3%	4.1%	1.5%	14.4%	1.5%	95.3%
ණය හිමිකම්	22.5%	10.2%	-54.6%	49.7%	385.6%	22.0%	226.0%
සාමාන්‍ය පොලී ඉපැයීම	13.50 %	12.66%	-5.03%	12.82%	1.26%	14.28%	90%
සාමාන්‍ය වියදම් අනුපාතය	7.81%	8.48%	25.73%	9.82%	15.8%	9.48%	104%

2.3. මූල්‍ය තත්ත්වයේ උපුටා ගැනීම්

රුපියල්
(000)

විස්තරය	2015	2014 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2016	2015 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2017	2016 වර්ෂයට අනුරූපව වැඩිවීම/ අඩුවීම	2017 අයවැය ඇස්තමේන්තුවට අනුව
මුළු වත්කම්	34,232	35,347	3.3%	42,090	19.0%	41,753	100.9%
දළ ණය සහ අත්තිකාරම්	26,855	28,163	6.2%	33,577	17.7%	31,765	105.7%
මුළු තැන්පතු	27,836	28,845	3.6%	33,621	16.5%	34,552	97.3%
මුළු වගකීම්	29,968	30,429	1.5%	37,102	21.8%	36,490	101.7%
මුළු හිමිකම් ප්‍රාග්ධනය	4,263	4,918	15.4 %	4,987	1.7%	5,263	95.4%

2.4. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය

	2015	2016	2017 සත	2017 අයවැය ඇස්තමේන්තුවට අනුව
ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය				
Tier 1	22.2%	23.0%	24.1%	20% වැඩිවීම
Tier 1 & 11	22.7%	23.5%	24.6%	20% වැඩිවීම
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම්	23.6%	22.8%	22.1%	20%


2.5. අක්‍රීය ණය පිළිබඳ තත්ත්වය

	2013	2014	2015	2016	2017.12.31
සේ.අ.අ. ණය	57.54%	54.63%	55.70%	57.90%	66.03%
උකස් ණය	12.69%	11.25%	8.47%	6.347%	8.53%
අරමුදල් ණය	0.32%	7.18%	8.77%	8.52%	14.83%
වාහන ණය	4.27%	8.65%	18.01%	6.24%	-
පුද්ගල ණය	18.79%	15.63%	5.83%	3.48%	4.35%
දේපල මත ණය	-	-	3.09%	2.68%	6.63%
ප්‍රතිමූල්‍ය ණය	3.51%	5.79%	6.07%	6.00%	5.02%
ගුදු මූල්‍ය ණය					2.66%

බැංකුව විසින් ක්‍රමවත් ණය අයකර ගැනීමේ ක්‍රම වේදයක් අනුගමනය කළද අර්ථ සාධක අරමුදල් මත අක්‍රීය ණය ඉහල අගයක් ලෙසට ගැනීමට මූලික හේතුව වන්නේ ගනුදෙනුකරුවන් විසින් ඔවුන්ගේ අර්ථ සාධක අරමුදල් ශේෂයෙන් අදාළ ණය වාරික අයකර ගැනීමට ඉඩ සලසා ඇති බැවිනි. කෙසේ වෙතත් මෙම අක්‍රීය ණය ප්‍රමාණයන් වාර්ෂිකව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.


3. වර්ධන අනුපාතය

3.1. වත්කම්, තැන්පතු, ආයෝජන සහ ණය අත්තිකාරම් (මූල්‍ය කාර්යසාධනය)



ඉහත දක්වා ඇති පරිදි මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට සමගාමීව තැන්පතු, ආයෝජන හා මුළු වත්කම් වල වර්ධනයක් 2017 මුල්මාස 06 අවසානයේදී අත්පත්කර ගෙන ඇති අතර මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ගනුදෙනුකරුවන්ගේ අර්ථසාධක අරමුදල් ශේෂයෙන් 30% ක් ණය ගනුදෙනුකරුවන් හට ප්‍රතිපූර්ණය කිරීමේ වැඩ පිළිවෙල නිසා අර්ථ සාධක අරමුදල් මත ලබාදෙනු ලබන ණය වර්ධනයේ පසුබෑම සමස්ථ ණය වර්ධනයේ අඩුවීමට බලපාන ලදී.

3.2. හිමිකම් ප්‍රාග්ධනය මත මුළු ලාභය



2012 සහ 2013 යන වර්ෂවල පැවති ඉහල පොළී අනුපාතිකයන් නිසා හිමිකම් ප්‍රාග්ධනය මත මුළු ලාභ අනුපාතය 17% සිට 2013 වසරේදී 6% දක්වා අඩුවිය. නමුත් 2014 වර්ෂයේ සිට මෙම අනුපාතිකයේ වර්ධනයක් සිදුවූ අතර 2016 වසරේදී එය 10.03% ක් දක්වා වර්ධනය විය. එනමුත් 2017 වර්ෂය තුළදී සිදුවූ අධික පොළී වියදම නිසා හිමිකම් ප්‍රාග්ධනය මත මුළු ලාභය 2017 වසරේදී 5.2% දක්වා අඩුවිය.

4. 2017 වර්ෂය තුළදී කරන ලද ප්‍රධාන කාර්ය භාරයන්

- කුඩා හා මධ්‍යම ව්‍යාපාරික හා ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම.
- අඩු ආදායම්ලාභීන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම.
- ණය ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් තක්සේරු, නීතිමය හා අනෙකුත් ලියකියවිලි බැංකුවේ මුලිකත්වයෙන් පිළියෙල කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීම.
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල (සෞඛ්‍ය, පොලීසිය, අධ්‍යාපන) යන ආයතනවල සෑමට නිවාස ණය සහ සෑමට ගිණුමක් යන සංකල්පය තේමාකොටගෙන අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම.
- ගනුදෙනුකරුවන්ගේ ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා වර්ෂය තුළදී සුර්ය මංගල්‍ය අළුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන ආකර්ශනීය තැගි ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම.
- දිගු කාලීන තැන්පතු ප්‍රවර්ධනය කිරීම සඳහා ආකර්ශනීය තැගි සමඟ පස් අවුරුදු තැන්පතු ක්‍රමවේදයක් හඳුන්වාදීම.
- ස්වාභාවික විපත් වලින් හානියට පත් ජනතාව නැවත නඟා සිටුවීමේ පරමාර්ථයෙන් මහ බැංකුවේ අනුග්‍රාහය මත අත්වැල යන සහන පොලී මත ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීම
- කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයන් දිරි ගැන්වීම සඳහා සහන කොන්දේසි මත සෞභාග්‍ය, ණය යෝජනා ක්‍රමය හඳුන්වාදීම.

5. ආයතනික සමාජ වගකීම

- ගනුදෙනුකරුවන්ට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා බත්තරමුල්ල ශාඛාව වෙනත් ස්ථානයකට ගෙන යාම.
- වර්ෂය තුළදී රු.මි. 02 වන සමාජ සුභ සාධනය ක්‍රියා සඳහා දායක මුදල් විවිධ සමාජ සුභ සාධන ආයතන වෙත ලබා දීම.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

1. හැඳින්වීම

2008 අංක 41 දරණ ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ ස්ථාපිත කරන ලද ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ ආරම්භක දිනය වනුයේ 2010.05.01 දාය. මෙහි සේවයට කැප වූ කාර්යක්ෂම හා වෘත්තීය සේවක මණ්ඩලයක් මඟින් නවාතැන්ගෙවීමේ යුත් බැංකු සේවාවක් සැපයීම තුළින්, ප්‍රාදේශීය සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීම අරමුණ කරගත් ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත්විය. එමෙන්ම මෙහි ඉදිරි සේවාව ලෙස සෞභාග්‍යමත් වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ප්‍රාදේශීය සංවර්ධනය මඟින් ජනතාව ශක්තිමත් කිරීමයි.

1.1. දැක්ම

ශ්‍රී ලංකාවේ සමාජීය ආර්ථික සමෘද්ධිමත්භාවය උදෙසා උරුම ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම.

1.2. මෙහෙවර

වඩාත් කැපවූ වෘත්තීය කණ්ඩායමක් ලෙස මූල්‍ය හා මාර්ගෝපදේශයන් සැපයීම තුළින්, ප්‍රාදේශීය සමාජීය, ආර්ථික සමෘද්ධිමත්භාවය ඇති කිරීම.

1.3. වෙනත් තොරතුරු

- ශාඛා ගණන - 265
- ස්වයංක්‍රීය ටෙලර්ස්න්තු සංඛ්‍යාව - 24
- කාර්යය මණ්ඩල සේවක සංඛ්‍යාව - 2395
- බැංකුව සතු ඉඩම් හා ගොඩනැගිලි ගණන - 33

1.4. කොටස් හිමිකම

- මහා භාණ්ඩාගාරය - 3,377,446,711 (87.25%)
- ලංකා බැංකුව - 164,484,480 (4.25%)
- මහජන බැංකුව - 164,484,480 (4.25%)
- ජාතික ඉතිරිකිරීමේ බැංකුව - 164,521,260 (4.25%)

2. ප්‍රධාන ක්‍රියාකාරකම් හා කැපී පෙනෙන මූල්‍ය කාර්යඵල

2.1. ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රදේශීය ආර්ථික සංවර්ධනය උදෙසා කෘෂිකර්මය, කර්මාන්ත, වෙළඳාම, වාණිජ, සත්ත්ව පාලනය, ධීවර කටයුතු වල සංවර්ධනය ඉහළ නැංවීම හා කාන්තාවන් සවිබල ගැන්වීම පිණිස ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත මූල්‍ය අනුග්‍රහය ලබාදීම.

2.2. මූල්‍ය කාර්යඵල

	2017	2016	2015
	රු. මිලියන		
මෙහෙයුම් ලාභය	3,288.88	2,130.57	1,484.06
බදු පසු ලාභය	1,199.00	541.29	529.15
මුළු තැන්පතු	139,843.93	107,031.72	87,753.70
ඉතිරිකිරීම්	48,987.98	42,000.15	36,912.85
ස්ථාවර තැන්පතු	90,855.95	65,031.57	50,840.85
තැන්පතු වර්ධනය	31%	21%	19%
අක්‍රීය ණය	4,190.88	3,050.00	3,537.51
මුළු ණය ශේෂය	130,324.85	108,102.76	89,469.40
ආයෝජන	36,430.80	20,926.31	16,385.29
කොටස්කරුවන්ගේ ප්‍රාග්ධනය	9,461.68	5,998.95	5,617.43
ප්‍රාග්ධනය	3,870.94	1,370.94	1,370.94
මුළු වත්කම්	171,186.32	131,381.81	107,028.09
වත්කම් වර්ධනය	30%	23%	16%
වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය (ROA)	1.45%	1.76%	1.49%
ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතිකය (ROE)	15.5%	11.04%	9.80%
ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතිකය (CAR)			
Tier 1	7.53%	6.50%	7.56%
Tier 2	11.27%	9.27%	10.53%
ද්‍රවශීල වත්කම් අනුපාතිකය	26.27%	21.25%	21.77%
අක්‍රීය ණය අනුපාතිකය	3.27%	2.86%	4%

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව

1. හැඳින්වීම

නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව මූලින්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරී පනත යටතේ ගොඩනැගිලි සමිතියක් වශයෙන් 1983 දී සංස්ථාපනය වන ලදී.

1997 අංක 07 දරණ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා පනත යටතේ ගොඩනැගිලි සමිතිය රාජ්‍ය සංස්ථාවක් බවට 2000 වර්ෂයේදී පරිවර්තනය විය.

2003 අංක 15 දරණ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු (සංශෝධිත) පනත යටතේ, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව විශේෂිත බැංකුවක් බවට 2003 වර්ෂයේදී පරිවර්තනය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් විශේෂිත බැංකුකරණ බලපත්‍රය නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව වෙත නිකුත් කරන ලදී.

2005 වර්ෂයේදී නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව මහජනතාව වෙත නව කොටස් නිකුත් කරන ලදුව සියලුම කොටස් කොළඹ ව්‍යාපාරවස්තු හුවමාරුවේ ලැයිස්තුගත වූ අතර ඒවා දෛනික කොටස් වෙළඳපොළ තුළ ගනුදෙනු වේ.

2011 අංක 45 දරණ සංශෝධිත නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ නි.ස.මු.ස. බැංකුව වෙත, 1988 අංක 30 දරණ බැංකු පනතේ අංක 04 උපලේඛනයේ සඳහන් ව්‍යාපාරික කාර්යයන් සිදුකිරීමට බලය ලැබුණි. ඒ අනුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව වෙත නිවාස මූල්‍ය කටයුතු වලට අමතරව කල්බදු පහසුකම් ප්‍රදානය කිරීමට, රන් භාණ්ඩ උකස් ණය, ව්‍යාපාරික ණය ආදිය සඳහා අනුමැතිය ලැබුණි.

1.1. දැක්ම

සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ හිසට වහලක් නැමැති සුබ සිහිනය මැනවින් සාක්ෂාත් කරගැනීමට නිවාස කටයුතු සම්බන්ධව මූල්‍ය ප්‍රසම්පාදනයන් ඉටු කිරීම තුළ අවිවාදාත්මක අලෙවිකරණ ප්‍රමුඛයා බවට පත්වීම, වෙළඳපල අර්ථයෙන් (සෑම වසරකම වැයවීම් කොටස හා සමස්ථ ආයෝජන කොටස්) අවිවාදාත්මක අලෙවිකරණ ප්‍රමුඛයා, ගනුදෙනුකාර වරණය, (සාමූහිකව කටයුතු කරන මූල්‍ය සේවා ආයතන හෝ සුවිශේෂිත බැංකු) හා ගනුදෙනුකරුවන්ට ඉටු කරනු ලබන සේවාවේ මුදුන් තලයෙහි රැඳී සිටීම අපගේ දැක්මයි. නිවාස කටයුතු මූල්‍ය සම්පාදනය යනුවෙන් අදහස් කරනු ලබන්නේ මූලික ස්ථම්භයක් ලෙස නිවාස කටයුතු හා අදාළ වන අංග සම්පූර්ණ අලෙවිකරණ නිමැවුම් පෙළ ගැස්මක්

1.2. මෙහෙවර

අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සම්බන්ධව සුභවාදී ආකල්පයක් සහිතව සැලකිලිමත් වූ සේවාවක් සැපයීම හා ඔවුන්ගේ අභිලාශයන් ඉක්මවා යන තරමට නව්‍යතාවයකින් ඔවුන්ව තෘප්තිමත් කිරීම.

- අපි අපගේ කාර්ය මණ්ඩලයේ බහුවිධ කුසලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය, අභිප්‍රේරණය, වටහා ගැනීම හා ආයතනික හා ජාතික නිවාස කටයුතු දැක්ම සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගෙන ඔවුන්ව ඵලදායී බවට පත් කිරීම.
- ජාතික ආර්ථිකයට හා අපගේ කර්මාන්තයේ නියාමකයින්ගේ මෙහෙයවීමට ප්‍රමුඛත්වය දෙමින් ජාතික නිවාස ප්‍රතිපත්තියට අවශ්‍ය මූල්‍ය සම්පාදනය ඉටු කරන හා එය මනාලෙස හැඩගන්වන සංකල්පීය නායකයා බවට පත්වීම.
- අපි අපගේ කොටස්කරුවන් වෙතට ප්‍රශස්ත ප්‍රතිලාභ ගලා එන්නට අරමුණු කිරීම.
- අපි අපගේ ස්වභාවික පරිසරය උදෙසා අපගේ ක්‍රියාකාරකම් මගින් තිරසාර භාවිතයන් බලගැන්වීම.


1.3. ආයතනික වටිනාකම්



අවංකබව, ගතිකත්වය, සුභදතාවය සහ කාර්යක්ෂමතාවය අප නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ වටිනාකම් වන අතර එය අපගේ සංකේත නාමයෙන් පිළිබිඹු වෙයි.

2. ප්‍රධාන කාර්යසාධන දර්ශක

	2016	2017	වර්ධනය මිලියන	වර්ධනය %
මුළු වත්කම් රු. මිලිය.	45,622	49,878	4,256	9.33
ණය පොත රු. මිලිය.	31,052	35,752	4,700	15.14
ආයෝජන (ද්‍රවශීල වත්කම් සහ වෙනත්) රු. මිලිය.	13,622	12,829	-794	-5.83
තැන්පතු රු. මිලිය.	32,123	36,655	4,532	14.11
කොටස්කරුවන්ගේ අරමුදල් රු. මිලිය.	3,728	3,986	259	6.94
අනුමත ණය සංඛ්‍යාව	24,272	29,752	5,480	22.58
අනුමත කළ ණය වටිනාකම රු. මිලිය.	11,887	12,514	627	5.27
මුළු අදායම රු. මිලිය.	5,928	6,966	1,038	17.51
බදු පෙර ලාභය	848	502	-346	-40.83

	2017	2016
සේවකයින් සංඛ්‍යාව	567	570
ශාඛා සංඛ්‍යාව	39	38
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව	4,350	3,000





3. කාර්ය සාධනය

- 9.33% ක වර්ධනයක් පෙන්නුම් කරමින් 2017 වර්ෂය තුළ බැංකුවේ මුළු වත්කම් රු. මිලියන 4,256 කින් වැඩිවී ඇත.
- අදාළ කාලය තුළ නිවාස මූල්‍ය ණය පොත 15.14% ක වර්ධනයක් වාර්තා කර ඇත.
- 14.11% ක් වර්ධනයක් පෙන්නුම් කරමින් බැංකුවේ තැන්පතු කළඹ රු මිලියන 4,532 කින් වැඩිවී ඇති අතර ණය කළඹේ මන්දගාමී වර්ධනය නිසා තැන්පතු මගින් රැස්කරගත් අරමුදල් බොහොමයක් කෙටි කාලීන ආයෝජන සඳහා යොදවා ඇත.
- 2016 වසරේ අදාළ කාලසීමාව තුළ ප්‍රදානය කළ ණය වලට සාපේක්ෂව මෙම වසරේදී 5,480 කට වඩා වැඩි ණය ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත. ඒ අනුව 2017 වසරේ එම කාලය තුළ වටිනාකමින් රු. මිලියන 627 ක් වූ වැඩි ණය ප්‍රමාණයක් බැංකුව විසින් අනුමත කර තිබේ.
- බැංකුවේ නියාමන ප්‍රාග්ධන පදනම රු. මිලියන 5,000 දක්වා වර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
- Basal III අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා පියවර ගැනීම ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත - 9 (IFRS-9) ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම.
- ණය පැහැර හැරීමේ අනුපාතය අඩු කරගැනීම සඳහා ණය අය කරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම.

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව

1. හැඳින්වීම

1988 අංක 30 දරණ බැංකු පනත යටතේ ස්ථාපනය කරන ලද හා 1982 අංක 17 දරණ සමාගම් පනතේ විධිවිධාන යටතේ නියමිත පරිදි ව්‍යාප්තවීය බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම මූලික දැක්ම ඇතිව 2006 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

2. 2017 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා සිදු කළ ප්‍රධාන ක්‍රියාකාරකම්

2.1. මූල්‍ය කාර්යසාධනය

	විගණනය නොකරන ලද සත්‍ය වියදම
	2017.12.31 දිනට
මුළු ආදායම (රු. මිලිය.)	855
පොලී ආදායම	834
පොලී වියදම	(74)
ශුද්ධ පොලී ආදායම (රු. මිලිය.)	760
වෙනත් ආදායම්	20
මුළු මෙහෙයුම් වියදම් (රු. මිලිය.)	282
පුද්ගලික වියදම්	174
වෙනත් වියදම්	108
බදු පෙර ලාභය	302
ප්‍රධාන කාර්ය සාධන දර්ශක	
ආයෝජන (රු. මිලිය.)	5,533
තැන්පතු (රු. මිලිය.)	375
ණය හා අත්තිකාරම් (රු. මිලිය.)	4103
අක්‍රීය අත්තිකාරම් (රු. මිලිය.)	1,502
වත්කම්හි සාමාන්‍ය මත ප්‍රතිලාභය (%)	4.3%
ස්කන්ධයෙහි සාමාන්‍ය මත ප්‍රතිලාභය (%)	6.0%
අක්‍රීය ණය අනුපාතය (%)	36.61%

2.2. ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs)

	2017.12.31 දිනට විගණනය නොකරන ලද
ශුද්ධ පොලී ආන්තිකය	8.4%
පොලී ව්‍යාප්තිය	ආසන්න වශයෙන් 4.6%
ණය / තැන්පතු අනුපාතය	1094.13%
වත්කම්හි සාමාන්‍ය මත ප්‍රතිලාභය (බදු පෙර)	4.3%
ස්කන්ධයෙහි සාමාන්‍ය මත ප්‍රතිලාභය (බදු පසු)	6.0%
ආදායමට වියදම් අනුපාතය	37.1%
දළ අක්‍රීය වත්කම් අනුපාතය	36.6%
ශුද්ධ අක්‍රීය වත්කම් අනුපාතය	15.7%
ද්‍රවශීල වත්කම් අනුපාතය	1429.62%
මූලික ප්‍රාග්ධන අනුපාතය	86.40%
මුළු ප්‍රාග්ධන අනුපාතය	87.10%
ශාඛා සංඛ්‍යාව	8

2.3. අංශ වශයෙන් ණය සංයුතිය

අංශය	2017.12.31 දිනට	
	රු. මිලියන	ප්‍රතිශතය
කෘෂිකර්මාන්ත හා ධීවර	658.37	16.05%
නිෂ්පාදන	1354.64	33.02%
සංචාරක	267.06	6.51%
ප්‍රවාහන	3.4	0.08%
නිවාස	0.00	0.00%
වෙළඳ	155.65	4.00%
මූල්‍ය හා ව්‍යාපාර සේවා	117.3	3.00%
යටිතල පහසුකම්	2.1	0.00%
ඉදිකිරීම්	186.4	5.00%
ණය කාඩ්පත්	0.00	0.00%
උකස්	33.4	1.00%
වෙනත්		
නව ආර්ථික	15.8	0.00%
වෙනත් සේවාවන්	137.78	3.00%
සෘජු රාජ්‍ය	0.00	0.00%
වෙනත්	1170.83	29.00%
මුළු එකතුව	4102.73	100.00%

3. 2017 මූල්‍ය වර්ෂය තුළ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව විසින් සිදු කරන ලද ප්‍රධාන ක්‍රියාකාරකම්

1. බැංකුවේ සේවාවන් ජනතාව අතරට ගෙනයාම සඳහා ශාඛා මට්ටමින් දොරින් දොර ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.



2. බැංකුවේ ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා ශාඛා මට්ටමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
3. බැංකුවේ තැන්පතු පරිමාව වැඩි කිරීම සඳහා සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ ත්‍යාග ක්‍රමයක් හඳුන්වාදීම.



4. අධ්‍යාපනික ණය යෝජනා ක්‍රමය (ශාස්ත්‍රී) ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් අධ්‍යාපන ආයතන සමඟ සබඳතාවක් ගොඩනගා ඇති අතර මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලය, SLITT ආයතනය හා එන්. අයි. බී. එම්. ආයතනය සමඟ සාකච්ඡා කොට ඇත. තවද, තරුණ ව්‍යවසායකයින් උනන්දු කිරීම සඳහා මොරටුව විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද වැඩමුළුවකට සහභාගී වෙන ලදී.

LDB Shasthree
Education Loan

| Call us to get your career to a flying start. |

- Graduate • Post Graduate Studies • Professional Studies
- Skilled Trade Categories

Technical . Construction Trades & Equipment Operations . Carpentry . Electrical Work .
Plumbing . Welding Technology . Trade Personal . Hotel Management .
Quantity Survey or Any other recognized courses

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව
லங்காபுத்ர அபிவிருத்தி வங்கி
LANKAPUTHRA DEVELOPMENT BANK

No. 80, Nawala Road, Nugegoda. Tel : 0112821030/35 Fax : 0112821020

5. “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ කාන්තා ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා “දැයක් දිනවන දිරිය දැනට අත්වැලක්” මැයෙන් වැඩිමුළුවක් පවත්වනු ලැබූ අතර එහි ප්‍රධාන අරමුණ වූයේ ස්වයං රැකියාහි නිරතවන කාන්තාවන් අතර ඕනෑම වගාව ප්‍රවර්ධනය කිරීමයි.



6. ණය අයකරගැනීමේ අංශය හා නීති අංශය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තුළින් ණය අය කරගැනීම වේගවත් කිරීමට කටයුතු කළ අතර ඒ යටතේ විශාල පරිමාණ ණය ගිණුම් සඳහා පරාවේ බලය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

7. ගනුදෙනුකරුවන් සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීම.



8. කාර්ය මණ්ඩලයේ කුසලතා වර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම
9. පාරිභෝගික සේවා, ණය ඇගයීම, ශාඛා මෙහෙයුම්, කල්බදු සහ උකස් යන ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් ඒ පිළිබඳව කාර්ය මණ්ඩලයේ කුසලතා වර්ධනය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම

10. බැංකු කටයුතු වඩාත් පහසුවෙන් පවත්වාගෙන යාම සඳහා පහත සඳහන් මුද්‍රා වැඩසටහන් ආරම්භ කරන ලදී,
 - ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලැස්ම.
 - හදිසි අවස්ථාවලට මුහුණ දීම සඳහා ඇති සැලැස්ම.
 - CCTV කැමරා පද්ධති සවිකිරීම.
 - අත්සන් පර්යාලෝකනය (Scanning) මධ්‍යගත කිරීම.
 - ණය නොගෙවන්නන් සඳහා ලිපි යොමු කිරීම මධ්‍යගත කිරීම.
 - ණය ලබාදීමේ ක්‍රමවේදය වෙනවත් කිරීම.

11. කල්බදු අංශය සඳහා මෘදුකාංගයක් හඳුන්වාදීමට කටයුතු කිරීම.

12. ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් සැපයීම සඳහා ප්‍රධාන කාර්යාලය තුළ පාරිභෝගික සේවා කවුළුවක් ස්ථාපනය කිරීම.

13. පහත සඳහන් සමාජ සුභ සාධන සේවා ක්‍රියාත්මක කර ඇත.



*අකුරැස්ස ගංවතුරින් ආපදාවට පත්වූවන් සඳහා සහන සැපයීම

*වෙසක් දන්සැලක් සහ නුගේගොඩ වෙළඳ සංගමයේ සහයෝගය ඇතිව 2017 මැයි 10 දින සිට 14 දින දක්වා බැංකුව විසින් නුගේගොඩදී (ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සිට නාවල හන්දිය දක්වා) වෙසක් කලාපයක් සංවිධානය කරන ලදී.



*බැංකු ශාඛා ජාලය හරහා ගනුදෙනුකරුවන්ට අඹ පැළ ලබාදෙමින් බැංකුව විසින් ජගත් පරිසර දිනය සමරන ලදී.



14. නුගේගොඩ වෙළඳුන්ගේ සංගමය සඳහා ව්‍යාපාරික සමුළුවක් සංවිධානය කරන ලදී.



ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව

1. හැඳින්වීම

සී/ස ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව 2006 වර්ෂයේ ජූලි මස බැංකු පනත යටතේ පිහිටුවන ලද සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද බලපත්‍රලාභී විශේෂිත පූර්ණ රාජ්‍ය බැංකුවක් ලෙස 2008 මාර්තු 10 දින ව්‍යාපාර කටයුතු ආරම්භ කරන ලදී.

බැංකුවේ ව්‍යාපාර කටයුතු කොළඹ, මාතර, අනුරාධපුර, මන්නාරම යන ප්‍රධාන ශාඛා 04ක් යටතේ සහ හික්කඩුව සුළු හා මධ්‍ය පරිමාණ ඒකකය යටතේ දැනට සිදු කරනු ලබයි.

තැන්පතු රැස්කිරීම, ණය ප්‍රදානය (ක්ෂුද්‍ර මූල්‍ය, සුලු හා මධ්‍ය පරිමාණ, වාණිජ සහ පාරිභෝගික) කල්බදු හා කුලී සින්තක්කර ණය, රන් හාණ්ඩ උකස් ණය, වසා දමන ලද ප්‍රමුඛ බැංකුවේ අක්‍රීය ණය අය කිරීම හා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් යෝජනා කරන ලද වැඩසටහනට අනුව ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ගේ වගකීම් පියවීම ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රමුඛතම කාර්යයන් වේ.

2. 2017 වර්ෂය සඳහා ප්‍රධාන මූලිකාංග

2.1. ප්‍රමුඛ තැන්පත්කරුවන්ගේ වගකීම් පියවීම

2002 වර්ෂයේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ව්‍යාපාර කටයුතු අත්හිටුවන ලද ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන්ගේ තැන්පතු ආපසු ගෙවීමේ වගකීම් පියවීම බැංකුවේ මූලික කාර්යය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් අනුමත තැන්පතු මුදල් ආපසු ගෙවීමේ ක්‍රමවේදය අනුව එම තැන්පත්කරුවන්ට විශේෂ සහනයක් ලෙස එම ක්‍රියාවලිය සඳහා බැංකුව මූලිකත්වය ලබා දී ඇත. 2017.12.31 දිනට රු. මිලියන 1205 මුදලක් තනි පුද්ගල තැන්පත්කරුවන් වෙත නිදහස් කර ඇති අතර, ණයකර බවට පරිවර්තනය කර ඇති ආයතනික තැන්පත්කරුවන්ගේ වගකීම් වන රු. මිලියන 1819 (මූලික මුදල රු. මිලියන 1299 සහ පොලිය රු. මිලියන 520) මුදලින් රු. මිලියන 1044ක් 2017.12.31 දිනට ගෙවා නිම කර ඇත.

2.2. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියමයන්ට අනුකූලව රු. බිලියන 05ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය


බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව රු. බිලියන 05ක අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය 2017 වර්ෂය තුළ සපුරා ගන්නා ලදී.

3. 2017 වසර සඳහා කාර්ය සාධනය

3.1. ණය හා අත්තිකාරම්

මූලික කාර්ය සාධන නිර්ණායක 01. - ණය ප්‍රදානයන්

විස්තරය	2017 වර්ෂය රු.මිලියන		
	අයවැය ගත	සත්‍ය	සාධනය %
ක්ෂුද්‍ර මූල්‍ය ණය	1,500	1,392.8	93%
සුළු හා මධ්‍ය පරිමාණ ණය	528	268.3	51%
වාණිජ සහ පාරිභෝගික ණය	242	235.6	97%
ලිසිං හා කල් බදු ණය	600	255.0	43%
එකතුව	2,870	2,151.70	75%




3.2. ණය කළඹ

2017.12.31 දිනට බැංකුවේ මුළු ණය කළඹ රු.මිලියන 4280කි. එම ශේෂයෙන් රු.මි.1499 ක් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල සුළු ව්‍යවසායකයින්ගේ ආදායම් උත්පාදන ක්‍රියාවලීන් සඳහා ලබා දුන් ණය වේ.

2017.12.31 දින වන විට ක්ෂුද්‍ර ව්‍යවසායකයින් වෙත ණය සැපයීම සඳහා 250කට ආසන්න ප්‍රජා මූල සංවිධාන හරහා සුළු ව්‍යවසායකයින් 5000කට අධික ප්‍රමාණයකට හීන වන ශේෂය මත රු. මිලියන 1392.8ක් නිදහස් කර ඇත.

මෙම ණය කුඩා කෘෂි ව්‍යාපෘති, සත්ව පාලනය, ගෘහ කර්මාන්ත සහ සුළු ව්‍යාපාර ආදිය වෙනුවෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය නංවාලීම සඳහා ප්‍රදානය කර ඇත. බැංකුව අළුතින් ආරම්භ කල සුළු හා මධ්‍ය පරිමාණ ඒකකයට අදාල ණය ශේෂය රු.මි.748ක් වන අතර රු.මි.943ක් වාණිජ හා පාරිභෝගික ලිසිං හා කුලී සින්තක්කර ණය නියෝජනය කරයි.

බැංකුවේ මුද්‍ර දළ ණය ශේෂයෙන් 24% ක් එනම් රු.මි. 1025ක් වසා දමන ලද ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ පූර්ණ ලෙස වෙන්කිරීම් කර, මාරු කරන ලද අක්‍රීය ණය ශේෂය වේ.




3.3. තැන්පතු

මූලික කාර්ය සාධන නිර්ණායක 02 - තැන්පතු

විස්තරය	2017 වර්ෂය රු.මිලියන		
	අයවැය ගත	සත්‍ය	ලගා කර ගත් ප්‍රතිශතය (අයවැයෙන්)
ඉතුරුම්	409.92	603	147%
ස්ථාවර තැන්පතු	475.58	475	100%
එකතුව	885.5	1078	122%

2017.12.31 දිනට බැංකුව සතු සමස්ත තැන්පතු ප්‍රමාණය රු.මි.1078 කි. 2016 වර්ෂය අවසානයේ තැන්පතු ප්‍රමාණය රු.මි.917ක් වන අතර එම තැන්පතු ප්‍රමාණයෙන් 18% ක වර්ධනයක් 2017 වර්ෂය තුළ පෙන්නුම් කර ඇත.

ග්‍රාමීය හා අර්ධ නාගරික, පහළ සහ මධ්‍යම ආදායම් උපයන්තන් බැංකුවේ ඉලක්ක වෙළඳපොළ ලෙස තෝරා ගෙන ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විවිධ තැන්පතු වර්ග හඳුන්වා දී ඇත.



4. 2017.12.31 දිනට මාස 12ක කාල පරිච්ඡේදය සඳහා කාර්ය සාධනය (විගණනය නොකළ මූල්‍ය වාර්තා ඇසුරිනි.)


(රු.මිලි.)	2016	අයවැය ගත 2017	සත්‍ය 2017	ලගා කර ගත් ප්‍රතිශතය (අයවැයෙන්)
ශුද්ධ පොළී ආදායම	784.20	894.20	960.50	107%
මුලු මෙහෙයුම් ආදායම	821.10	982.50	1,002.8	102%
ශුද්ධ මෙහෙයුම් ආදායම	886.6	952.50	1,008.40	106%
මුලු මෙහෙයුම් වියදම	(195.7)	(279.0)	(210.50)	75%
බදු පෙර ලාභය	690.90	673.50	797.90	118%

4.1. 2017.12.31 කාල පරිච්ඡේදය සඳහා බැංකුවේ බදු පෙර ලාභය

බදු පෙර ලාභය රු.මිලියන 797.90කි. අදාල වර්ෂය සඳහා ඉලක්ක ගත බදු පෙර ලාභය රු.මිලියන 673.5 වන අතර ලාභය 118% ප්‍රතිශතයකින් සපුරා ඇත.

බැංකුවේ මුලු දළ ආදායම රු.මිලියන 1165 වන අතර එයින් රු. මිලියන 1008.40 ශුද්ධ මෙහෙයුම් ආදායම වේ. ශුද්ධ පොළී ආදායම රු. මිලියන 960.5 වන අතර එය මුළු ශුද්ධ ආදායමෙන් 95%කි. වෙනත් ආදායම් රු. මිලියන 47.9කි.

2017.12.31 දිනට පොළී වියදම් හා අනෙකුත් මෙහෙයුම් වියදම් පිළිවෙලින් රු.මිලියන 143.8 සහ රු. මිලියන 210.5කි. ඉලක්ක ගත මෙහෙයුම් වියදම් රු.මිලියන 279 වන අතර වර්ෂයට අදාල වියදමින් 75% සපුරා ඇත.



4.2. වත්කම්

2017.12.31 දිනට බැංකුවේ මුළු වත්කම් රු.මිලියන 9824කි. එම කාල පරිච්ඡේදය සඳහා මුළු ද්‍රවශීල වත්කම් රු.මිලියන 5618 වන අතර එය මුළු වත්කම් වලින් 65% කි. 2017 වර්ෂය තුළ ප්‍රමුඛ තැන්පත්කරුවන්ට ගෙවීම් සිදු කරන බැවින් වත්කම් ප්‍රමාණය රු.මිලියන 8279 දක්වා ඉලක්ක ගත කොට ඇත. බැංකුවේ ලාභය සහ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ලද මුදල් මත වත්කම් ප්‍රමාණය 119% ප්‍රතිශත වර්ධනයක් පෙන්නුම් කර ඇත.

4.3. වගකීම්

2017 වර්ෂයේ ප්‍රමුඛ තැන්පත්කරුවන්ගේ වගකීම් රු.මිලියන 1800 පියවීමට නියමිතව තිබූ බැවින් බැංකුවේ වගකීම් 2016 වසර සඳහා වූ රු.මිලියන 4915ට සාපේක්ෂව 2017 වසර සඳහා රු.මිලියන 3247 ඉලක්ක කර ඇත.

(රු.මිලි)	2016	අයවැය ගත 2017	සත්‍ය 2017	ලගා කර ගත් ප්‍රතිශතය (අයවැයෙන්)
මුලු වත්කම්	9,683	8,279	9,824	119%
මුලු වගකීම්	4,915	3,247	4,027	124%

4.3.1. ණය ගැනීම්

2017.12.31 දිනට මුළු ණය ගැනීම් රු. මිලියන 1344.7කි. ඉන් රු.මිලියන 1339.6 ජාතික සංවර්ධන භාරකාර අරමුදල විසින් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය නියෝජනය කරන අතර ඉතිරි රු. මිලියන 4.9 මහ බැංකුවේ ප්‍රති මූල්‍ය ණය නියෝජනය කරයි.

5. සේවක සංඛ්‍යාව සහ වර්ගීකරණය

2017.12.31 දිනට බැංකුවේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව 116කි. එහි සංයුතිය පහත පරිදි වේ

ශ්‍රේණිය	සේවක සංඛ්‍යාව
විධායක (සාමාන්‍යාධිකාරී සිට අභ්‍යාසලාභී ශ්‍රේණිය දක්වා)	49
විධායක නොවන (ජ්‍යෙෂ්ඨ බැංකු සහායක සහ සමාන්තර ශ්‍රේණි සිට පුහුණු බැංකු සහායකයින් දක්වා)	51
කණිෂ්ඨ සේවක	16
මුලු සේවක සංඛ්‍යාව	116

5.2 රක්ෂණ, සිවිල් ගුවන් සේවා සහ සත්කාරක සේවා

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව

1. හැඳින්වීම

රාජ්‍ය හිමිකාරීත්වය සහිත සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වසර 56 ක කාලය පුරාවට ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ඒකාබද්ධ රක්ෂණ සැපයුම්කරු වන අතර ජාතියේ ආඩම්බරය සමගින් අප තවදුරටත් කටයුතු කරමු.

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 1962 අංක 2 දරන රක්ෂණ සංස්ථා පනතේ විධිවිධාන යටතේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සංස්ථාවක් වශයෙන් ස්ථාපිත කරන ලදී. වර්ෂ 1993 දී සංස්ථාව, රාජ්‍ය සංස්ථා හෝ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යාපාර 1987 අංක 23 දරන රාජ්‍ය සමාගම් පනත යටතට පවරාගැනීම යටතේ මහාභාන්ඩාගාර ලේකම් වෙත 100% කේවල කොටස් හිමිකාරීත්වය හිමි පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ඇපයෙන් සීමිත සමාගමක් ලෙසට පරිවර්තනය විය. වර්ෂ 2003 දී, රජයේ පෞද්ගලිකරණ වැඩසටහන යටතේ සමාගම පෞද්ගලිකරණය කරන ලද අතර වසර හයක කෙටිකාලයක් පෞද්ගලික කළමනාකරණය යටතේ පැවතුණි. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාව නැවත ලියාපදිංචි කරන ලදී. 2009 ජුනි 4 දිනැති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පෞද්ගලිකරණය අහෝසි කරමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහාභාන්ඩාගාර ලේකම් වෙත 99.97% කොටස් හිමිකාරීත්වය පවරන ලදී. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සතු අනුබද්ධ සමාගම් හයකි. එනම්, මැනේජ්මන්ට් සවිසස් රක්ෂණ (ප්‍රයිවට්) ලිමිටඩ්, ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී, ලිටරෝ ගැස් ලංකා ලිමිටඩ්, ලිටරෝ ගැස් ටමින්ල් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්, කැන්විල් හෝල්ඩින්ග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ කැනොවින් හොටෙල්ස් ඇන්ඩ් ස්පාස් (ප්‍රයිවට්) ලිමිටඩ් වශයෙනි.

රුපියල් බිලියන 190.5කට ආසන්න වත්කම් පදනමක්, රුපියල් බිලියන 100.8කට ආසන්න ජීවිත රක්ෂණ අරමුදලකින් සහ රුපියල් බිලියන 6කට ආසන්න කොටස් ප්‍රාග්ධනයක් තුළින් එය ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2017 වසර තුළ අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන ගොස් ඇත. එනම් ජීවිත රක්ෂණ සඳහා 434% ක් සහ ජීවිත නොවන රක්ෂණ සඳහා 187.81% ක් වශයෙනි.

2017 නොවැම්බර් මසට ෆිච් රේටින්ග්ස් වෙතින් ලබාදෙන ලද සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම පහත පරිදි වේ.

ණය ශ්‍රේණිගත කිරීම	ශ්‍රේණිගත කිරීමේ ප්‍රමිතීන්
AA+(lka)	- ජාතික දිගුකලීන ශ්‍රේණිගත කිරීම - තත්වය: ස්ථාවර
AA+(lka)	- ජාතික රක්ෂක මූල්‍ය ශක්‍යතා ශ්‍රේණිගත කිරීම - තත්වය: ස්ථාවර

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, එහි ප්‍රධාන කාර්යාලය සහ සියලු ශාඛා සඳහා ISO 9001:2008 තත්ව කළමනාකරණ සහතිකය ලබා ඇත. තත්ව සහතිකරණ විෂය පථයට ජීවිත සහ පොදු ප්‍රතිරක්ෂණය, හිමිකම් බේරුම්කරණය සහ ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවලින් ලබාදෙන සහය සේවා අදාළ වේ. සමාගමේ සමූහ පරමාර්ථවල දක්වා ඇති පරිදි සෑම දෙපාර්තමේන්තුවක් වෙතම ඒකීය අරමුණු පවතින අතර, එම අරමුණු සාක්ෂාත් කරගැනීමට ඔවුන් බැඳී සිටියි. සෑම දෙපාර්තමේන්තුවක් තුළම සහ ISO ක්‍රියාත්මක සියලුම ශාඛා තුළ පැහැදිලිව ප්‍රදර්ශනය කර ඇති තත්ව ප්‍රතිපත්තිය තුළ සමාගමේ ප්‍රතිපත්තිය පැහැදිලිව පිළිබිඹු කර ඇත. සමස්ත කාර්ය මණ්ඩලය තම රාජකාරි කටයුතු තත්ව ප්‍රතිපත්ති රාමුව තුළ සිදුකරගෙන යනු ලබන බවට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් සහතික කරනු ලැබේ.


2. 2017 වර්ෂය තුළ ආදායම් කාර්යසාධනය

සමාගම විසින් 2017 වර්ෂය තුළ ඇස්තමේන්තුගත රුපියල් මිලියන 33,842 ට එරෙහිව රුපියල් මිලියන 31,448 ක දළ ලිඛිත වාරිකයක් අත්පත් කරගෙන ඇත. ජීවිත රක්ෂණය තුළින් රුපියල් මිලියන 12,517 ක් සහ ජීවිත නොවන රක්ෂණය තුළින් රුපියල් මිලියන 18,931 ක් මෙයට අන්තර්ගත වේ.


වගු අංක 1: දළ ලියාහරින ලද වාරික සංසන්දනය

වර්ගය	වර්ධනය (%)	වැඩිවීම රු.මි.	2017 වර්ෂය රු.මි.	2016 වර්ෂය රු.මි.
ජීවිත රක්ෂණය	5.2%	624	12,517	11,893
ජීවිත නොවන රක්ෂණය	20.4%	3,210	18,931	15,720
සමස්ත දළ ලියාහරින ලද වාරික	13.9%	3,834	31,448	27,614


සටහන් අංක 1: දළ ලියාහරින ලද වාරිකය -සමාගම



සටහන් අංක 2: දළ ලියාහරින ලද වාරිකය - ජීවිත රක්ෂණය




සටහන් අංක 3: දළ ලියාහරින ලද වාරිකය - ජීවිත නොවන රක්ෂණය




2.1 බදුපෙර ලාභය තුළ කාර්යසාධනය

2017 වර්ෂය තුළ සමාගම රු.මි. 3,465 ක වටිනාමින් යුත් බදුපෙර ලාභයක් වාර්තා කර ඇත.


සටහන් අංක 4: සමාගමේ බදු පෙර ලාභය



සටහන් අංක 5: බදුපෙර ලාභය - ජීවිත රක්ෂණය



සටහන් අංක 6: බදුපෙර ලාභය - ජීවිත නොවන රක්ෂණය




අනුබද්ධ සමාගම් වෙතින්, විශේෂයෙන් ලිට්ටෝ සමාගම් සමූහයෙන් ලද ලාභාංශ ආදායම අඩුවීම ලාභය අඩුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත.

2.2 ආයෝජන ආදායම් පිළිබඳ කාර්යසාධනය

2.2.1 ආයෝජන උපායමාර්ගය

ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ආයෝජන උපායමාර්ගය ආරක්ෂාව, ආදායම සහ වත්කම් වර්ධනය අතර ප්‍රශස්ථ සමතුලිතතාවය ඇතිකිරීමට හේතු වී ඇත. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ (IBSL) අදාළ රෙගුලාසි ඇතුළත වූ දුරදර්ශී ආයෝජන කළමනාකරණ මූලධර්ම තුළින්, අරමුදලේ බැඳීම් සපුරාලීම කෙරෙහි ඉලක්කගත වීම සමාගමේ උපායමාර්ගය වේ.

2.2.2 පොළී අනුපාත පරිසරය



මුදල් මණ්ඩලය විසින් 2017 මාර්තු මස 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය (SDFR) සහ ස්ථාවර ණයදීමේ පහසුකම් අනුපාතය (SDFR) පිළිවෙලින් 25 පදනමේ සිට 7.25% කින් සහ 8.75% කින් මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොළී අනුපාත ඉහළදැම්මට තීරණය කරන ලදී. 2016 වර්ෂය තුළ අපේක්ෂිත මට්ටමින් අඩු වූ සමස්ත අයවැය හිඟයේ ප්‍රතිඵල හේතුවෙන් වූ මූල්‍ය මෙහෙයුම් හි සැලකිය යුතු ප්‍රගතිය මත මෙම තීරණය පදනම් විය. වෙළෙඳපොළ පොළී අනුපාත තුළ දැනටමත් නිරීක්ෂණය කර ඇති සැලකිය යුතු තරමේ ඉහළයාම් සමඟ මෙම ප්‍රගතීන්, ප්‍රතිපත්ති පොළී අනුපාත සම්බන්ධ ගැලපීම් අඩුකර ඇති බව මණ්ඩලයේ මතයයි. රාජ්‍ය ව්‍යාපෘතීන් මෙන්ම විශ්වාසය ශක්තිමත් කිරීම හේතුවෙන් වූ ඉහළ ඩොලර් ලැබීම් මත 2017 මූල්‍ය වර්ෂයේ අපර කොටස තුළ පොළී අනුපාත පහළ යාමේ ප්‍රවණතාවයක් දක්වා ඇත.

2.2.3 කොටස් වෙළෙඳපොළ


තෝරාගත් ප්‍රධාන කවුළුවල අගයකිරීම් ආකර්ෂණය වීම හේතුවෙන් 2017 වර්ෂය අවසාන වන විට සමස්ත කොටස් මිල දර්ශකය 2.26% කින් ඉහළ ගොස් ඇත. විදේශීය ආයෝජකයින් කොටස් කෙරෙහි ආකර්ෂණය කරගනු ලබන ක්ෂය වූ මුදල් මෙම තත්ත්වයට තවදුරටත් උපකාරී වේ.

දේශීය/විදේශීය ආයෝජන ගලාපීම හේතුවෙන් මූලික වශයෙන් ශක්තිමත් කවුළුව, විශේෂයෙන් ප්‍රමුඛ පෙළේ සමාගම් කවුළුව පිළිබඳ කැමැත්ත තවදුරටත් ඉහළ යමින් පවතියි.

2.2.4 වත්කම් ප්‍රතිපාදනය


ජීවිත රක්ෂණය:

අරමුදලේ අන්තර්ගතය:



ජීවිත නොවන (සාමාන්‍ය) අරමුදල:

අරමුදලේ අන්තර්ගතය:



2.2.5 ආයෝජන කාර්යසාධනය

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2017 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 12,124 ක සමස්ත ආයෝජන ආදායමක් වාර්තා කර ඇත.

ජීවිත අරමුදල 2017 මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 10,261 ක ආයෝජන ආදායමක් වාර්තා කර ඇති අතර, එම කාලපරිච්ඡේදය තුළ ජීවිත නොවන අරමුදලේ වාර්තාගත ආයෝජන ආදායම රුපියල් මිලියන 1862 කි.

ආයෝජන ආදායම (සාරාංශය)

රු.මි.

	2017 මු.ව. සත්‍ය අගය		2016 මු.ව. සත්‍ය අගය	
	ජීවිත අරමුදල	සාමාන්‍ය අරමුදල	ජීවිත අරමුදල	සාමාන්‍ය අරමුදල
මුදල් වෙළඳපොල	247	109	202	87
ස්ථාවර ආදායම				
පොළීය	7,868	1,065	9,490	1,279
ප්‍රාග්ධන ලාභය	3	-	11	
ස්කන්ධය				
ලාභාංශ	757	8,124	836	423
ප්‍රාග්ධන ලාභය	(922)	(583)	(277)	73
එකතුව	8,715		10,261	1,863

ලයිස්තුවක ආයෝජන සමූහයේ ප්‍රතිලාභය - 2017 මූල්‍ය වර්ෂය

	සමූහයේ ප්‍රතිලාභය	ප්‍රතිලාභය
ජීවිත	-3.06%	2.26%
සාමාන්‍ය	9.10%	2.26%
එකතුව	6.04%	2.26%

* උපලබ්ධි වූ ලාභ/පාඩු සහ උපලබ්ධි නොවූ ලාභ/පාඩු හා ලාභාංශ ඇතුළුව

* ආශ්‍රිත සමාගමක් වූ ලංකා හොස්පිටල්ස් හැර

2.2.6 බෙදාහැරීම් ව්‍යාප්තකරණය

භූගෝලීය වශයෙන් කලාප 18 ක් තුළ ශාඛා 115 කින් සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 16 කින් යුතුව ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2017 වර්ෂය ආරම්භ කරන ලදී. විනිවිදයාම ඉහළ නැංවීම සහ වඩා ඵලදායී සහ පහසු පාරිභෝගික සේවා සැපයීමේ කළමනාකරණ තීරණවලට අනුව පවතින කලාප 06 ක් තුළ නව ශාඛා 7 ක් ආරම්භ කරන ලද අතර එම නව ශාඛා නම් අතුරුගිරිය, අරලගන්විල, බකමුණ, මාවතගම, පදවිපරාක්‍රමපුර, පල්ලෙබැද්ද සහ රාගම වේ.

වඩාත් යහපත් පාරිභෝගික සේවාවක් සැපයීමේ අරමුණින් බේරුවල (අළුත්ගම), බොරැල්ල, ඇහැළියගොඩ, කුරුණෑගල නගර ශාඛාව, මාරවිල, නුගේගොඩ සහ තම්බුත්තේගම ශාඛා අමතර පහසුකම් සහිතව ප්‍රතිස්ථාපනය කරන ලදී. තව ද, කැගල්ල ශාඛාව පුළුල් කරන ලද පහසුකම්වලින් සමන්විතව අළුතින් ඉදිකරන ලද ආකර්ශණීය ගොඩනැගිල්ලක් තුළ ප්‍රතිස්ථාපනය කරන ලදී. එසේම අලව්ව සහ පන්නල ප්‍රදේශවල අළුතින් විවෘත කරන ලද පාරිභෝගික සේවා මධ්‍යස්ථාන ද්විත්වය එම ප්‍රදේශවල මහජනතාව වෙත විශිෂ්ඨ සේවාවක් ලබාදෙමින් සාර්ථකව ක්‍රියාත්මක වේ. වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ භූගෝලීය ව්‍යාප්තිය දිවයින පුරා ස්ථාන 131 සිට 140 දක්වා ඉහළ නංවන ලද අතර, එය ප්‍රධාන කාර්යාල අලෙවි ඒකකයන්ට අමතර වශයෙනි. තව ද, 2018 වර්ෂය තුළ තවත් ශාඛා 20 ක් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලබයි.

2.3 ඒකාබද්ධ සමාජ වගකීම

සුභ පැතුම් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩ සටහන ශ්‍රී ලංකා ඉන්ජිනේරුන්ගේ විද්‍යාලයේ වැදගත් ඒකාබද්ධ සමාජ වගකීමක් සහ පාරිභෝගික ලද ව්‍යාපෘතියකි. අධ්‍යාපනික සහ ශාරීරික වශයෙන් යහපත් ශ්‍රී ලාංකික පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ ඇතිව මෙරට තරුණ පරපුර පෝෂණය කිරීම සමාගමේ විශ්වාසය බැවින් මෙම ව්‍යාපෘතිය පෙරමුණ ගනු ලබයි. 2013 වර්ෂයේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දින සිට වාර්ෂිකව දිස්ත්‍රික් 25 ක විශිෂ්ටයින් වෙත රුපියල් මිලියන 18 කට වඩා වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව 300 කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත. එක් එක් දිස්ත්‍රික්කයකින්, පහ වසර ශිෂ්‍යත්වයේ දී සහ අ.පො.ස. (සා.පෙ.) විශිෂ්ට දක්ෂතා දැක්වූ ප්‍රමුඛතම අයදුම්කරුවන් සිව්දෙනා සහ අ.පො.ස. (උ.පෙ.) විභාගයේ දී ජාතික මට්ටමින් විශිෂ්ටතා දැක් වූ ප්‍රමුඛතම ශිෂ්‍යයින් 100 දෙනාට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ. මෙම යෝජනා ක්‍රමය කර්මාන්තය තුළ වූ ඵලදායී යෝජනා ක්‍රම අතර වඩාත් ප්‍රයෝජනවත් ක්‍රමයකි. 2016 වර්ෂයේ මෙන් ම 2017 වර්ෂයේ ප්‍රමුඛතම විශිෂ්ටයින් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය 2018 වර්ෂය තුළ දී සිදු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විසින් 2017 නොවැම්බර් මස දී දියත් කරන ලද පුළුල් D+ රක්ෂණ ක්‍රමය මෙතෙක් රක්ෂකයින් විසින් නොසලකා හරින ලද කොටසක් වූ දියවැඩියා රෝගීන් වෙත මානසික සහනයක් ලබාදීමට සමත් විය. මෙම යෝජනා ක්‍රමය මගින් D+ යෝජනා ක්‍රමය සහිත දියවැඩියා රෝගීන් පුද්ගලික රෝහල්වලට ඇතුළත් වී ප්‍රතිකාර ලැබීමේ දී, ඔවුන්ගේ රෝහල්ගත වීමේ සමස්ත වියදම පූර්වයෙන් නිශ්චය කරන ලද සීමාව දක්වා ප්‍රතිපූරණය කිරීමේ පහසුවම ඇතිකරවයි. රෝහල් කාමර ගාස්තුව, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක ගාස්තු, වෛද්‍ය විශේෂඥ සහ හෙද සේවා ගාස්තු මෙම ක්‍රමයෙන් ආවරණය කරනු ලබයි.

රජය විසින්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වයස අවු: 5 සහ 19 අතර වූ සියලු පාසල් දරුවන් සඳහා සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය නොමිලේ හඳුන්වාදෙන ලදී. ජාතියේ දරුවන් සදාකල් සුරැකීම තේමාව යටතේ ශ්‍රී ලාංකික දරුවන්ගේ කායික සහ මානසික යහපැවැත්ම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යනු ලබන බවට මෙම යෝජනා ක්‍රමය විසින් සහතික කරනු ලබයි. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම ඉදිරිපත් වී ඇත. දරුවන් පාසල තුළ දී හා ඉන්පිටත දී අසනීප වීමක දී, අනතුරකට ලක්වීමක දී සහ ආබාධිත තත්ත්වයකට පත්වීමේ දී දෙමාපියන් විසින් දැරියයුතු මූල්‍ය බරට මින් සහන සැලසේ.

දරුවන් මුහුණපාන සෞඛ්‍ය ආශ්‍රිත බාධාවන් පරයමින් තම අධ්‍යයන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට මෙය දරුවන්ට උපකාර වේ.

මාර්ග අනතුරු අවම කිරීම සහ එහි ප්‍රතිඵල වශයෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් දියත් කරන ලද "පරිස්සමින් ගිහින් එන්න" ජාතික මාර්ග ආරක්ෂණ වැඩසටහනට අඛණ්ඩව දායක වෙමින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2017 වර්ෂය තුළදී ද මාර්ග ආරක්ෂාව පිළිබඳ තම අවධානය නොකඩවා යොමු කරන ලදී.

තව ද, බීමත්ව රිය පැදවීමේ අවධානම අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සමාගම විසින් 2017 වර්ෂ අවසාන උත්සව සමය තුළ දී වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ අනෙකුත් ආකාරයේ ඩිජිටල් මාධ්‍ය මගින් ක්‍රියාත්මක කරන ලද අතර, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඉහළ උනන්දුවක් ඇතිකර විය.

දිවයිනේ සාරවත් සංස්කෘතියක් සහ සාම්ප්‍රදායන් පවත්වාගෙන යාමේ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ ප්‍රයත්නය තුළ පෙරහැර කාලසීමාව සහ නල්ලුර් උත්සව සමඟ සඳහා එහි සහාය මේ වසරේ දී ද අඛණ්ඩව ලබාදෙන ලදී.

2.4 කාර්ය මණ්ඩල සුභසාධනය

කාර්ය මණ්ඩලය, රාජකාරි කාලය පමණක් නොව ඔවුන්ගේ විවේක කාලය සහ පවුල් සමඟ ගතකරන කාලය ද භොදිත ගතකරන බව සහතික කරනු සඳහා ඔවුන් වෙත පහසුකම් දාමයක් ලබාදෙනු ලැබේ. නිවාඩු නිකේතන පහසුකම්, සමාගම විසින් ලබාදෙන ප්‍රවාහන පහසුකම්, අවම-ගලායාධාර යෝජනාක්‍රම සහ සේවක පවුල්වල දරුවන් සහ අනෙකුත් සාමාජිකයින් සඳහා වූ වැඩසටහන් මේ තුළ අන්තර්ගත වේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය

1. හැඳින්වීම

ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි සේවා, සුවපහසුව, ආරක්ෂාව, විශ්වසනීයත්වය සහ කාලනුගතීකත්වය සඳහා ගෞරවයට පාත්‍ර වූ සම්මානනීය ගුවන් සේවයකි. ගුවන් සේවය, සමාගම පනත යටතේ එහි පාලක කොටස්හිමියා වන ශ්‍රී ලංකා රජයේ බහුතර හිමිකාරීත්වයක් ඇති සීමිත වගකීම් සහිත සමාගමක් ලෙස සංස්ථාගත කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූලික කාර්යභාරය වන්නේ ගුවන් මගීන්, ගුවන් භාණ්ඩ සහ ගුවන් තැපැල් රැගෙන යාම සඳහා ජාත්‍යන්තර වශයෙන් කාලසටහන් සහිත ගුවන් ගමන් මෙහෙයුම් සිදුකිරීමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවා කේන්ද්‍රස්ථානය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ රටවල් 47 ගමනාන්ත 104 වෙත ගුවන් සමාගම පහසු ගුවන් සබඳතා පවත්වනු ලබයි.

ගුවන් සමාගම විසින් ලබාදෙන උපයෝගී සේවා පහත සඳහන් කර ඇත.;

- බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් සේවා
- ගුවනේ දී තීරු බදු රහිත භාණ්ඩ විකුණුම්
- තුන්වන පාර්ශවීය ගුවන් සේවා සඳහා ගුවන් යානා මූලික සහ කොටස් නඩත්තු සේවා
- ගුවන් සේවාවන්ට අදාළ පුහුණුවීම් (වෘත්තීය / තාක්ෂණික / මෙහෙයුම්)
- රට අභ්‍යන්තර සහ රටින් බැහැර (විදේශ) නිවාඩු පැකේජ අලෙවි කිරීම
- සී/ස ශ්‍රී ලංකන් කේටරින් පුද්. සමාගම හරහා ගුවන් යානා අභ්‍යන්තර ආහාර පාන සේවා සැපයීම. (ගුවන්තොටුපළ ආහාර පාන සේවා සැපයුම් අතුළුව)

වර්තමානයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර්බස් ගුවන් යානා 27 ක් මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර ඊට පටු බඳ සහිත ගුවන් යානා මෙන්ම පුළුල් බඳ සහිත ගුවන් යානා ඇතුළත් ය.

2. 2017 ප්‍රධාන ක්‍රියාකාරකම්

2.1. මූල්‍ය

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් මූල්‍ය වර්ෂය අප්‍රේල් මස 1 සිට මාර්තු මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, එබැවින් මෙම වාර්තාවේ සාකච්ඡා කර ඇති මූල්‍යමය කාර්ය සාධනය පළමු මාස නවය සඳහා 2017/18 මූල්‍ය වර්ෂයට (අප්‍රේල් - දෙසැම්බර් 2017) අදාළ වේ. (විගණනය නොවූ කළමනාකරණ ගිණුම් මත පදනම් වේ.)

අප්‍රේල් - දෙසැම්බර් කාලය සඳහා වූ ගුවන් ගමන් ආදායම ඩොලර් මිලියන 693.6 ක් වන අතර (රුපියල් බිලියන 105.8) එය 2.5% ක් ඇස්තමේන්තු ගත අය වැය ඉක්මවුණි. මෙම වසරේ ආදායම පසුගිය වසරේ මෙම කාලසීමාවේ වාර්තා වූ ආදායමට වඩා ඩොලරයේ අගයෙන් 15.0% ක් (රුපියලේ අගයෙන් 20.1% කින්) වැඩියෙන් වාර්තා වී ඇත. සාර්ථක ජාල ව්‍යාප්තිය හේතු කොට ගෙන කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා මගී හා භාණ්ඩ ප්‍රවාහන ආදායම ධනාත්මක ලෙස දායක විය.

ආසන කිලෝමීටරයකට ලැබෙන ආදායම ලෙස ගණන් ගැනෙන ගුවන් සේවයේ ඒකක ආදායම ඇමරිකානු සහ 5.18 ක් වන අතර එය පසුගිය වසරට වඩා 2.2% කින් ඉහළ ගොස් ඇත.

ගුවන් ප්‍රවාහන ව්‍යාපාරයේ සමස්ත මෙහෙයුම් වියදම ඇස්තමේන්තු ගත අගයට වඩා 3.5% කින් ඉහළ ය. මූලික වශයෙන් ඊට හේතුව වී ඇත්තේ ඉන්ධන වියදම ඇස්තමේන්තු ගත අගය ඉක්මවා යෑමය. අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා මුළු ඉන්ධන පිරිවැය ඩොලර් 8.8% කින් ඉහළ ගොස් ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන 17 කට අධික අතිරේක පිරිවැයක් දැරීමට සිදුවිය.

ඇස්තමේන්තු ගත වියදමට වඩා ගුවන්යානා කල්බදු වියදම් පිරිවැය 10.6% ක ඉහළ මට්ටමක පවති අතර තෙවන පාර්ශවයකට උප බදු දීමට සැලසුම් කර තිබූ එයාර්බස් A330-300 ගුවන් යානා තුනක් ද රඳවා තබා ගන්නා ලදී.

ස්ථාවර වියදම්, ගුවන් යානා නඩත්තු සහ ප්‍රචාරණය යන අනෙකුත් අංශවල පිරිවැය ඉතිරිකිරීම් සිදු කලත් , ඉහත සඳහන් කළ සමස්ත පිරිවැය අවම කිරීමට එය ප්‍රමාණවත් නොවීය. මෙම පිරිවැය වෙනස කළමනාකාරිත්වයෙන් පාලනයෙන් ඔබ්බට ගියා වූ කටයුත්තක් විය.

2017/18 මාස නවය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගුවන් ප්‍රවාහනය සඳහා රුපියල් බිලියන 13.85 ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති අතර එය රුපියල් බිලියන 11.9 ක ඇස්තමේන්තු ගත අලාභයට වඩා 16% ක ඉහළ යාමකි. අනෙකුත් ව්‍යාපාර අංශ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමෙහි ලාභාංශ ඇතුළුව සමාගම් මට්ටමේදී වාර්තා කරන ලද අලාභය රුපියල් බිලියන 3.1 විය (ඇස්තමේන්තු ගත අලාභය - රුපියල් බිලියන 1.4). (මෙම කාල සීමාව සඳහා අදාල මුල්ය වියදම් මීට ඇතුළත් නොවේ. - එම අගය රුපියල් බිලියන 6.5 කි)

මෙම කාලය තුළ සමාගමට මුදල් ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 15.7 ක් වූ අතර එය ඇස්තමේන්තු ගත ඉලක්කයට වඩා ඉහළ අගයක් ගන්නා ලදී. ආයතනය වෙතින් මුදල් පිටතට ගලා යෑම ඇස්තමේන්තු ගත අගයට වඩා ඩොලර් මිලියන 47.1 ක් අඩු වූ අතර, එය මුදල් සංසරණයේ ස්ථාවරභාවයට හේතු විය.

ඔක්තෝබර් - දෙසැම්බර් කාර්තුවේදී කොමර්ෂල් බැන්ක් ඔන් සිලෝන් පීඑල්සී වෙතින් ලබාගත් එක් කාලීන ණයක් පියවීමට කටයුතු කළ අතර කැබිනට් තීරණයක් මගින් ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙතින් ලබාගත් ඩොලර් මිලියන 65 ක ණය මුදල පියවීමට කාලය දීර්ඝ කර ගැනීමට හැකිවිය. ඒ අනුව එම කාලසීමාව 2017 දෙසැම්බර් 31 දින සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ විය.

මෙම කාලය තුළ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධන නොවෙනස්ව පැවති අතර ක්රෙඩිට් සුවිස් හරහා ලබාගත් ඩොලර් මිලියන 125 ක ණය හේතුවෙන් දිගුකාලීන පොලී දරන බැරකම් රුපියල් බිලියන 12 කින් වැඩි විය. එහි වර්තමාන ද්‍රවශීලතා අනුපාතය එනම් වත්කම් වලට සාපේක්ෂව වර්තමාන බැරකම් ගෙවීම් සඳහා සමාගමට ඇති හැකියාව 2017 දෙසැම්බර් 31 දිනට 0.28% දක්වා වැඩි කර ඇත. 2017 මාර්තු 31 දිනට පෙර මූල්‍ය වර්ෂය අවසානයේ දී එය 0.21 විය.

2.2. වාණිජ ජාලය

එම කාල සීමාව තුළ නව ගමනාන්ත 4 ක් දියත් කිරීමත් සමඟම එහි ආයතනික සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

- ඉන්දියාවේ කොයිම්බටෝර්, 2017 ජූලි මස සිට ක්‍රියාත්මක විය.
- ඉන්දියාවේ හයිද්‍රාබාද්, 2017 ජූලි මස සිට ක්‍රියාත්මක විය.
- ඉන්දියාවේ විසාකාපට්නම් , 2017 ජූලි මස සිට ක්‍රියාත්මක විය.
- ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, 2017 ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක විය.

මෙම කාලයේ දී ශ්‍රී ලංකාව තුළට විදේශ ගුවන් සේවා පැමිණීමේ ධාරිතාව සැලකිය යුතු අන්දමින් වැඩි වූ අතර, එම ගමනාන්ත බොහොමයක් ශ්‍රී ලංකන් මෙහෙයුම් සිදුකරන ගමනාන්ත විය.

	2017 අප්‍රේල්- දෙසැම්බර්	2016 අප්‍රේල්- දෙසැම්බර්	වෙනස
මුළු විදේශ ගුවන් ගමන් ආසන	4,692,854	4,361,633	331,221
ශ්‍රී ලංකන් මෙහෙයුම් සිදුකරන ගමනාන්ත වලට අදාළ විදේශ ගුවන් ගමන් ආසන	4,360,174	4,054,934	305,240

රූප සටහන 1: විදේශ ගුවන් ප්‍රවාහන ආසන ධාරිතාව

නව ගුවන් යානා එකතු කිරීමත් සහ මිහින් ලංකා විසින් පෙර මෙහෙයුම් සිදු කරන ලද ගමනාන්ත එක් කිරීමෙන් පසුව පළමු පූර්ණ මූල්‍ය වර්ෂය ලෙස සැලකිය හැකි මෙම වසරේ දී ගුවන් මෙහෙයුම් කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිණි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ගුවන් සේවයේ ආසන ධාරිතාව පසුගිය වසරට සාපේක්ෂව 12.5% කින් වර්ධනය විය.

ඊට සාපේක්ෂව ප්‍රවාහනික මගී සංඛ්‍යාව 16% ක් වූ අතර එය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කළ මගී ධාරිතාව අභිබවා යමින්, ගුවන් සේවය සතුව ඇති ඉල්ලුම වැඩි කිරීමට ඇති හැකියාව ඔප්පු කර පෙන්වීය. ප්‍රවාහනික ගුවන් මගීන් ගණන පෙර වසරට සාපේක්ෂව 26% ක වර්ධනයක් පෙන්නුම් කෙරේ. එම හේතුවෙන් මගීන් පැටවුම් සාධකය එනම් ආසන පිරවීමේ ප්‍රතිශතය 82% ක් දක්වා වර්ධනය වූ අතර මෙය අප්‍රේල් ඔක්තෝබර් සහ ඔක්තෝබර් දෙසැම්බර් කාලවල දී පිලිවෙලින් 3% ක් සහ 4% ක වර්ධනයක් වාර්තා කර ඇත.

වසරකට සාපේක්ෂව 12.3% ක ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන ලදී.

	අප්‍රේල් - දෙසැම්බර් 2017/18	අප්‍රේල් - දෙසැම්බර් 2016/17	වෙනස %
මගීන් රැගෙන ගිය ප්‍රමාණය (මිලියන)	4.29	3.39	26%
මගී ධාරිතාව	13,392	11,905	12%
ප්‍රවාහනික මගී සංඛ්‍යාව	11,005	9,476	16%
පැටවුම් සාධකය	82%	80%	3%
ගුවන් භාණ්ඩ Tonnes	100,657	89,643	12%
ගුවන් ගමන් සංඛ්‍යාව	12,601	10,074	25%

රූප සටහන 2: මෙහෙයුම් සංඛ්‍යාලේඛන

වසර තුළදී ගුවන් සමාගම විසින් දියත් කරන ලද නව ගුවන් මාර්ග සියල්ල සාර්ථක වූ අතර, හයිද්‍රාබාද් හා මෙල්බර්න් අපේක්ෂා කළ කාර්ය සාධනය වඩා වැඩි කාර්යක්ෂම මෙහෙයුම් කාර්යසාධනයක් සඳහා දායක විය.

ගුවන් සේවය විසින් වාර්තා කරන ලද මගී වර්ධනය, අතිරේක ධාරිතාව ඉක්මවා යාම සුවිශේෂී වන්නේ මේ සමඟ තරගකාරී ධාරිතාව ශ්‍රී ලාංකේය වෙළඳපොළට ගලා යාම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බැවිණි.

අලෙවි නියෝජිතයින් වෙත, ගුවන් සමාගම විසින් ගෙවන කොමිස් මුදල 7% සිට 5% දක්වා 2015 අප්‍රේල් මාසයේ දී අඩු කළ අතර, 2017 ජූලි 1 වෙනිදා සිට එය බිංදුවේ ප්‍රතිශතය “zero per cent commission” දක්වා අඩුකරන ලදී. මෙය ලොව බහුල වශයෙන් භාවිත වන ක්‍රමයක් වන අතර ඒ මගින් අලෙවියට අදාළ වියදම් අවම කර ගැනීම අපේක්ෂා කෙරේ. කොළඹ වෙත පියාසර කරන පුරෝගාමී ගුවන් සේවා වන කොර් එයාර්වේස්, එටිහාඩ්, සවුදි එයාර්, තායි එයාර්වේස් වැනි ගුවන් සේවා ද මෙම ක්‍රමය අනුගමනය කරති. යුරෝපයේ සහ මැදපෙරදිග මෙහෙයුම් වලදී සාර්ථකව ස්ථාපිත කළ මෙම ක්‍රමය ශ්‍රී ලංකා වෙළඳ පොළේ හඳුන්වාදීමත් සමඟ එය ලෝක ව්‍යාප්ත ජාලයේ ස්ථාපිත කිරීමට අදාළව තුන්වෙනි අදියර ක්‍රියාත්මක විය. නමුත් ඇමඩියස්, සේබර් සහ ට්‍රැවල්පෝර්ට් වැනි ගෝලීය බෙදාහැරීම් පද්ධති නිසා, ගුවන් සමාගමට දැරීමට සිදුවන වියදම් එහි ලාභ ඉපැයීමට සෘජු බලපෑමක් සිදු කරයි. ඉදිරි කාලයේ දී මේ සඳහා පිළියමක් සොයාගත යුතුය.

2.3. ගුවන් යානා ඇණිය

2017 දෙසැම්බර් මාසය වන විට ගුවන් සේවයට අයත් ගුවන් යානා 27 ක් ගුවන් මෙහෙයුම් සිදුකරන අතර එය 38 වසරක ගුවන් සේවා ඉතිහාසයේ ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන විශාලතම ගුවන් යානා ඇණිය වේ. එය දිගු දුර සහ කෙටි දුර මෙහෙයුම් සිදුකළ හැකි එයාර්බස් යානා වලින් සමන්විතය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් ගුවන් යානා සංයුතිය පහත දැක්වේ:

ගුවන් යානා වර්ගය	ගුවන් යානා සංඛ්‍යාව
A320	6
A320 - NEO	2
A321	3
A321 - NEO	3
A330-200	6
A330-300	7

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිවිසුම්ගත කල්බදු කාල සීමාව අවසන් වූ පසු පැරණි ගුවන් යානා අදාළ කල්බදු සමාගම වෙත ආපසු භාර දී ඒ වෙනුවට පටු බඳ සහිත නව ගුවන් යානා හඳුන්වා දී ඇත. 2017 මුල් අර්ධය තුළදී A320 Neo වර්ගයේ නවීන ගුවන් යානා දෙකක් සහ A321 Neo වර්ගයේ නවීන ගුවන් යානයක් ගුවන් යානා ඇණියට එක් කෙරුණු අතර වසර අවසන් වීමට පෙර A321 Neo වර්ගයේ තවත් නවීන ගුවන් යානා දෙකක් යානා සමූහයට එක් කිරීමට නියමිතය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම A321 Neo වර්ගයේ නවීන ගුවන් යානා යොදා ගන්නා අසියාවේ පළමු ගුවන් සමාගම මෙන්ම ලොව හතර වන ගුවන් සමාගම බවට මෙයින් පත් වේ.

A320 Neo නවීන ගුවන් යානා කණ්ඩායම නව පරම්පරාවේ CFM-LEAP එන්ජින් හා වෙනත් ඉන්ධන භාවිතය අවම කරන අංශයන්ගෙන් සමන්විත වේ. මේ හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරන අතර මගීන්ට උපරිම සුවපහසුවක් ලබා දෙයි. මෙම නවීන කාණ්ඩයේ යානා පෙර පැවති A320 කාණ්ඩයේ යානා වලට වඩා 15 %ක ඉන්ධන කාර්යක්ෂමතාවක් පෙන්වුම් කරන අතර ශබ්දයේ බලපෑම 50%කින් පමණ අඩු කරයි.

2.4. පාරිභෝගික අත්දැකීම්

තවත් වැදගත් පියවරක් නම් නවීන තාක්ෂණයේ ඵල නෙළා ගනිමින් සමාගමේ FlySmiles වැඩසටහන හරහා සිය පාරිභෝගිකයන් වෙත ඩිජිටල් කාඩ් පතක් නිකුත් කිරීමයි.

මෙම මූලපිරීම නිසා අපගේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසෙන අතර සිය ගුවන් ගමන් නිසා පරිසරයට ඇතිවන බලපෑම අවම කිරීමට සමාගම දරන පරිශ්‍රමයට ද අනුබල ලැබේ.

මෙම ඩිජිටල් කාඩ්පතේ වාසිය වන්නේ ස්මාර්ට් දුරකතනය හෝ ටැබ්ලට් පරිගණකය හරහා ඊට ප්‍රවේශවීමට හැකිවීමයි. මෙය පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වනු ඇත. ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ හරහා මෙම ඩිජිටල් කාඩ්පතට ප්‍රවේශවිය හැකිය. පළමු ඩිජිටල් කාඩ්පත ප්‍රදානය කරන ලද්දේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානාවකින් ලන්ඩන් නගරය බලා ගිය ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට ය.



3. මූල්‍ය ප්‍රකාශනය - අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා 2017/18 මූල්‍ය වර්ෂය

3.1. ලාභ හා අලාභ ගිණුම - අප්‍රේල් සිට දෙසැම්බර් 2017 දක්වා (විගණනය නොකළ)

	සත්‍ය (රු. මි)	ඇස්තමේන්තුව (රු. මි)	වෙනස %
මෙහෙයුම් ආදායම්			
මගීන්	91,975	91,385	1
අතිරික්ත ගමන් මලු	749	737	2
තැපැල්	145	238	(39)
ගුවන් භාණ්ඩ	10,950	9,226	19
නියමිත නොවූ සේවාවන්	13	-	-
නිරන්තර පියාසර කරන්නන්ගේ ශුද්ධ උපවිනය	(147)	399	(137)
පවරන ලද ආදායම්	2,116	2,075	2
ධාරිතාවට අදාළ ශුද්ධ ආදායම	105,800	104,061	2

මෙහෙයුම් වියදම්			
ගුවන් යානා ස්ථාවර ගාස්තු	811	1,138	29
ගුවන් යානා බදු	17,299	15,751	(10)
ගුවන් යානා නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම	18,842	19,291	2
ගුවන් යානා ඉන්ධන සහ තෙල්	32,498	30,048	(8)
ගුවන් ගමන් මෙහෙයුම්	6,575	6,725	2
මගී සේවා	10,225	10,443	2
ස්ථාපිත කාර්යාල සහ ධාරිතාව	17,804	17,605	(1)
වාණිජ	12,462	11,545	(8)
ප්‍රචාරණය සහ ප්‍රවර්ධන	837	856	2
පරිපාලනය	1,393	1,519	8
A330-300 යානා 2කට අදාළ කල්බදු සහ රක්ෂණය	1,269	1,518	16
මුළු මෙහෙයුම් වියදම	120,015	116,439	(3)
In-flight තීරුබදු රහිත විකුණුම්	357	447	(20)
ගුවන් ප්‍රවාහන අලාභය	(13,857)	(11,931)	(16)
ගුවන් තොටුපල සේවා (BIA)	7,273	7,141	2
ඉංජිනේරු ලාභ මධ්‍යස්ථානය	(91)	(65)	(40)
ගුවන් තොටුපල සේවා මත්තල (HIA)	(20)	(3)	(686)
ශ්‍රී ලංකන් ගුවන් සේවා පාසල	28	110	(75)
ශ්‍රී ලංකන් හොලිඩේස්	36	37	(4)
විවිධ ආදායම්	561	573	(2)
සම්ප්‍රදේශ	44	79	(45)
ණය සඳහා ප්‍රතිපාදන	(108)	-	-
MSN 1008 sub lease හි ශුද්ධ බලපෑම	(187)	-	-
ලාභාංශයට පෙර සමාගමේ ලාභය	(6,323)	(4,059)	(56)
SLC වෙනත් ලාභාංශ	3,176	2,648	20
සමාගමේ ශුද්ධ අලාභය (මූල්‍ය පිරිවැය හැර)	(3,147)	(1,411)	(123)

3.1.1. සාරාංශ ශේෂ පත්‍රය*

	2017 දෙසැම්බර් 31 රු. මි	2017 මාර්තු 31 (විගණනය) රු. මි
වත්කම්:		
ජංගම නොවන වත්කම්	25,891	24,733
ජංගම වත්කම	37,418	26,900
මුළු වත්කම	63,308	51,634
ස්කන්ධ ප්‍රාග්ධන සහ බැරකම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	51,617	51,617
සංචිත	2,430	2,371
සමුච්චිත අලාභය	(179,979)	(169,755)
මුළු ස්කන්ධ ප්‍රාග්ධනය	(125,932)	(115,767)
පොලී දරන මුළු බැරකම්		
කෙටි කාලීන	63,059	62,423
දීර්ඝ කාලීන	40,087	27,915
පොලී දරන මුළු බැරකම්	103,146	90,338
ගුවන් දරන මුළු බැරකම්	24,100	18,779
වෙනත් කෙටි සහ දිගුකාලීන බැරකම්	61,993	58,284
මුළු ස්කන්ධ ප්‍රාග්ධනය සහ බැරකම්	63,308	51,634

*විගණනය නොකළ කළමනාකරණ ගිණුම්.

හොටෙල් ඩිවලපර්ස් ලංකා සමාගම

1. හැඳින්වීම

1983 මාර්තු 15 වන දින සංස්ථාගත කරන ලද හොටෙල් ඩිවලපර්ස් පුද්ගලික සමාගම (Hotel Developers (Lanka) PLC) කොළඹ, හිල්ටන් හෝටලයට (Hilton Colombo) පූර්ණ වශයෙන් අයත් පොදු ලැයිස්තුගත සමාගමකි. 2011 අංක 43 දරන ඌන කාර්යසාධන හෝ ඌන උපයෝජිත වත්කම් යළි නගාසිටුවීමේ පනතට අනුව සමාගමට අයත් සියලුම කොටස් රජයට පවරා ඇත.

Hilton Colombo ගොඩනැගිල්ල ඉදිකරනු ලබන ඉඩම අක්කර 4.4 ක භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර 2012 ජුනි මසින් ආරම්භ වන වසර 99 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය සමග අදාළ සමාගම කල්බදු ගිවිසුමකට එළඹ තිබේ. අක්කර 2.2 කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයේ ඉඩම සඳහා ද එවැනිම කල්බද්දකට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙන ලදුව එම කල්බදු ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු සමාගම විසින් සිදු කරමින් සිටී.

2012 වසරේ දී සමාගම විසින් Hilton International Management Corporation සමාගම සමඟ නව කළමනාකරණ ගිවිසුමකට අත්සන් තැබීය. ඊට අදාළව පවතින ගිවිසුම 2019 දෙසැම්බර් මසින් අවසන් වන අතර අන්‍යෝන්‍ය එකඟතාව මත තවත් වසර 10 කින් ගිවිසුම දීර්ඝ කිරීමේ හැකියාව පවතී.

මේ වන විට සමාගමේ මුළු සේවක සංඛ්‍යාව 706 කි.

ආරම්භයේ සිටම අලුත්වැඩියා කටයුතු සිදු නොකළ බැවින්, නව කළමනාකරණ ගිවිසුම අනුව ඇ.ඩො.මිලියන 35 ක මූලික වැය ඇස්තමේන්තුවක් (නිර්බදු හැර) සහිතව හිල්ටන් හෝටලය අලුත්වැඩියා කිරීමේ කටයුතු HDL සමාගම විසින් භාරගෙන ඇති අතර බදු සහන නොමැතිවීම සහ සැලසුම්වල සිදුවූ වෙනස්වීම් හේතුවෙන් ඇස්තමේන්තුගත මුදල ඇ.ඩො.මිලියන 54 දක්වා ඉහළ ගොස් තිබේ.

2014 වසරේ දී ආරම්භ කළ අලුත්වැඩියා කටයුතු, හෝටලයේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මකවන අතරතුර අදියර වශයෙන් ක්‍රමානුකූලව සිදුකරනු ලබයි. ප්‍රධාන මුළුතැන්ගෙය, ලොබිය, තුන්වේල සඳහා ආහාර සැපයෙන අවන්හල (All Day Dining Restaurant), විධායක විවේකාගාරය (Executive Lounge), ආපන ශාලාව (Coffee Shop) සහ පිළිගැනීමේ කවුන්ටරය ආවරණය කරන ලද ප්‍රථම අදියරේ කටයුතු 2017 අගෝස්තු මස දී අවසන් කර ඇත. කාමර සහ චීන අවන්හල ආවරණය කෙරෙන දෙවන අදියරේ අලුත්වැඩියා කටයුතු 2018 මැයි මාසයේ දී ආරම්භ වී 2019 ජූලි මස අවසන් කිරීමට නියමිතය. මෙම කාර්යය සඳහා ඇ.ඩො.මිලියන 27 ක ඒකාබද්ධ බැංකු ණය මුදලක් ලබා ගත්ත ද හෝටලයේ මෙහෙයුම් වලින් අභ්‍යන්තරිකව උපයාගත් අරමුදලින් ඇ.ඩො. මිලියන 22 ක මුදලක් යොදාගෙන ප්‍රථම අදියරේ අලුත්වැඩියා කටයුතු මුළුමනින්ම සිදුකිරීමට සමාගමට හැකිවිය. දෙවන අදියරේ අලුත්වැඩියා කටයුතු සඳහා ඇ.ඩො. මිලියන 32 ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇත.

2. සිදුකළ ප්‍රධාන කාර්යයන් හා ප්‍රධාන කාර්යසාධන දර්ශක

2.1. 2016 සැප්තැම්බර් මස හා 2017 අගෝස්තු මස දී ප්‍රථම අදියරේ අලුත්වැඩියා කටයුතු (අදියර 1A සහ 1B) සාර්ථකව නිම කිරීම

- පොදු ස්ථාන හා අවන්හල්වල මෙහෙයුම් කටයුතු කඩිනම් කර හෝටලයේ ආදායම හා කාමර උපයෝජනය (නේවාසිකවීම්) වර්ධනය කිරීමේ අරමුණ ඇතිව, නිම කරන ලද කොටස් මෙහෙයුම්කරු වෙත කාර්යක්ෂමව භාරදීම සඳහා පළමු අදියරේ අලුත්වැඩියා කටයුතු අදියර 1A සහ 1B ලෙස වෙන් කරන ලදී. ප්‍රධාන මුළුතැන්ගෙය, තුන්වේල සඳහා ආහාර සැපයෙන අවන්හල (Graze Kitchen), ලොබිය, බීමහල් ආසන ශාලාව (Bar Lounge), සහ සෞන්දර්යාත්මක සක්මන් තීරුව (Bard walk) 1A අදියර සඳහා ඇතුළත් වූ අතර 2016 සැප්තැම්බර් මස දී එම අදියරේ කොටස් මෙහෙයුම් කටයුතු සඳහා භාරදෙන ලදී. 1B අදියරට ඇතුළත් වූ ආපන ශාලාව (Coffee Shop), විධායක විවේකාගාරය (Executive Lounge), සහ පිළිගැනීමේ කවුන්ටරය 2017 අගෝස්තු මස දී නිම කර භාර දී ඇත. ලොබි මට්ටමින් වන අලුත්වැඩියා කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම නිම කර ඇති අතර ඒ අනුව, 2017 වර්ෂයේ ආදායම් ප්‍රවාහය ප්‍රබල ලෙස වර්ධනය වී ඇත.
- පළමු අදියරේ අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කිරීමේ ප්‍රමාදයන් පැවතිය ද, ටෙන්ඩර් ක්‍රියාවලිය හා ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ක්‍රියාත්මක කිරීම් සම්බන්ධීකරණය කළ හැකි වායුසම්කරණ යන්ත්‍ර/සෝපාන වැනි අනෙකුත් ප්‍රසම්පාදනයන්ට ගැලපෙන පරිදි දෙවන අදියර කඩිනම් කිරීම සඳහා සමාගම විසින් සෑම උත්සාහයක්ම ගනු ලබයි.

2.2. හිල්ටන් හෝටලයේ දෙවන අදියරේ අලුත්වැඩියා කටයුතු සඳහා කොටස් වශයෙන් අරමුදල් සැපයීම වෙනුවෙන් ඇ.ඩො. මිලියන 30 ක ණය මුදලක් ලබාගැනීම සඳහා DFCC බැංකුව සමඟ සාකච්ඡා කිරීම

- ලංකා බැංකුව හා සම්පත් බැංකුව සමඟ ගිවිසුම්ගතව පවත්නා ඒකාබද්ධ ණය පහසුකම් ප්‍රතිස්ථාපනය කරමින් තරඟකාරී ක්‍රියාවලියක් මත ඇ.ඩො. මිලියන 30 ක වාරික ණයක් ලබාගැනීම සඳහා සමාගම විසින් DFCC බැංකුව සමඟ සාර්ථකව සාකච්ඡා පවත්වා ඇත. සම්පූර්ණ වශයෙන් ණය මුදල ලබා ගැනීමෙන් පසු රු. මිලියන 80 කට ආසන්න ඇස්තමේන්තුගත පොලී තැන්පතු මගින් වාර්ෂිකව ආයතනික ලාභය වර්ධනය කෙරෙනු ඇත. මීට අමතරව, 2019 අගෝස්තු මස නිම කිරීමට අපේක්ෂිත දෙවන අදියරේ අලුත්වැඩියා කටයුතු සඳහා අවම වශයෙන් වසර 02 ක කාලයක් ගතවන බැවින් සහන කාලය ද වසර 2 ½ කින් දීර්ඝ කරනු ලැබේ. මුදල් ආපසු ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රවාහය වර්ධනය කර ගැනීමට එම කාලය සහනයක් වනු ඇත.

2.3. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් පිරිනමන ආයතනික අනුකූලතා සම්මානය පස්වන වරටත් හිමිකර ගැනීම

2017 වසරේදී පවත්වන ලද වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ දී, පස්වන වරටත් HDL සමාගම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් අනුකූලතා සම්මානයට පාත්‍රවිය.

මූල්‍ය වාර්තාකරණයේ දී සුරැකුම්පත් හා විනිමය කොමිසමේ රෙගුලාසිවලට (SEC regulations) සහ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතට (IFRS) ඉතා නිවැරදි ලෙස අනුකූල වෙමින්, පාලන අවශ්‍යතා සපුරාලීමට සමාගමේ කැපවීම හා හැකියාව මෙම සම්මානය දිනා ගැනීම මගින් ප්‍රත්‍යක්ෂ කොට තිබේ.

සමාලෝචනය කරන කාල පරිච්ඡේදයේදී, අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන අතරතුර හෝටලයෙහි අර්ධ වශයෙන් සිදු කෙරුණු මෙහෙයුම්, පෙර වසරට සාපේක්ෂව, ආයතනික කාර්යසාධනය කෙරෙහි බලපෑමක් සිදුකර ඇත. කෙසේ වෙතත්, පසුගිය වසරට සාපේක්ෂව සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. 2016 වසරේ වාර්තා වූ රු. මිලියන 172 ක බදුපෙර ලාභයට සාපේක්ෂව 2017 වසර සඳහා බදුපෙර ලාභය රුපියල් මිලියන 220 දක්වා ඉහළ ගොස් ඇත.

2.4. කාමර උපයෝජනය (නේවාසික වීම) (Room Occupancy)

- මෙම කාලය තුළ කාමර උපයෝජන අනුපාතය 57% දක්වා ඉහළ නැංවීම, 2017 වර්ෂයේ ලාභ වර්ධනය සඳහා සහායක් විය. නේවාසික පහසුකම් ඇතුළත්ව කලාපීය රටවල් විසින් හෝටලය තුළ පවත්වන ලද ආයතනික සම්මන්ත්‍රණ හා උත්සව මගින් ඊට විශාල දායකත්වයක් ලැබුණු අතර එය, අදාළ කාල සීමාව තුළ අලුත්වැඩියා කිරීම සඳහා අර්ධවශයෙන් වසා දමා තිබූ හෝටලය ලද ඉමහත් ජයග්‍රහණයකි.
- දේශීය හා කලාපීය රටවල් වලින් MICE ව්‍යාපාර කටයුතු (Meetings, incentives, conferences and exhibitions) ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමේ උපාය මාර්ගය, 2017 වර්ෂයේ කාර්ය සාධනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. හිල්ටන් සන්තාමය පිළිබඳව කලාපය තුළ පවතින විශ්වාසය සහ අතිරේක උත්සව අවකාශයන් හඳුන්වාදීමත් සමඟ අවශ්‍ය යටිතල පහසුකම් හෝටලය සතුවීම නිසා නැඟී එන මෙම වෙලදපොලට ඇතුල්වීමට හැකියාව ලැබිණි.
- එපමණක් නොව, තුන්වේල සඳහා ආහාර සැපයෙන අවන්හල ඇතුළු ප්‍රධාන පොදු ස්ථාන අලුත්වැඩියා කර 2016 වසරේ සිට ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කළ බැවින් අදාළ මෙහෙයුම් මගින් 2017 වසර සඳහා සැලකිය යුතු දායකත්වයක් හිමිවිය. ආහාරපාන සේවා සැපයීම මගින් උපයාගත් උපරිම ආදායම සඳහා අතිරේක බහු කාර්යස්ථානය (BLUE) හඳුන්වා දීම ද විශාල වශයෙන් දායක වී තිබේ.
- නව තරගකරුවන්ගෙන් පැමිණිය හැකි අභියෝගයන්ට මුහුණ දීම සහ උත්සව අවකාශ සඳහා නගරය තුළ වැඩිවෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා උපායමාර්ගික සැලැස්මක් ලෙස අතිරේක උත්සව ශාලා සහ හෝපනාගාර හෝටලයට ඇතුළත් කිරීමට සැලසුම් කරමින් මෙම ප්‍රවණතාවය වර්ධනය කර ගැනීමට අපේක්ෂිතය.

2.5. මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ විශ්ලේෂණය

මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක වන අතරතුර සිදුවන අලුත්වැඩියාවන් හේතුවෙන් එළඹී පසුබෑම් හැර සුවිශේෂී සන්ධිස්ථාන කිහිපයක් ද සමඟින් 2017 මූල්‍ය වසර කොළඹ හිල්ටන් හෝටලයේ මෙහෙයුම් කටයුතු සඳහා ඉතා ප්‍රශංසනීය වසරක් විය. උපායමාර්ගික වශයෙන් සැලසුම් කොට වසා දැමුණු ප්‍රදේශ සහිත අර්ධ මෙහෙයුම් මගින් රු. බිලියන 3.0 ක මුදල් ප්‍රවාහයක් අත්කරගැනීමට සමාගම සමත් වී ඇති බව අවධාරණය කළ යුතු අතර අලුත්වැඩියා කටයුතුවල පළමු අදියර පූර්ණ වශයෙන් මූල්‍යනය කිරීමට එමගින් පහසුකම් සැලසිණි. පළමු අදියර සම්පූර්ණ කිරීමේදී ඇතිවූ බාධාවන් වසර 2 කට වැඩි කාලයක් පැවතුණද, දෙවන අදියරේ කොටසක් ලෙස කාමර අලුත්වැඩියාව 2019 අගභාගය වන තෙක් සිදු කිරීමට අපේක්ෂිත මොහොතක මෙම කාල පරිච්ඡේදය තුළ ජනනය කරන ලද මුදල්, මුල් ණය බරින් හා ආපසු ගෙවීම්වලින් නිදහස් වීම සඳහා සමාගමට සහනයක් විය.

2.6. 2017 වසරේ දී රු. මිලියන 220 දක්වා බදු පෙර ලාභයේ 28% ක වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය

- 2016 වසරේදී උපයන ලද රු. මිලියන 172 කට සාපේක්ෂව 2017 වසරේදී සමාගම විසින් රු. මිලියන 220 ක ශුද්ධ ලාභයක් (බදු පෙර) වාර්තා කර ඇත. එය රු. බිලියන 2.5 සිට රු. බිලියන 3.0 දක්වා සිදුවූ ආදායම් වර්ධනයකි.

2016 වසරට සාපේක්ෂව 2017 මූල්‍ය වර්ෂය සඳහා සමාගමේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ සංසන්දනාත්මක තොරතුරු පහත දැක්වේ.

	විගණනය නොකළ 2017	විගණනය කළ 2016
අයහාරය	රු. මිලියන	රු. මිලියන
කාමර	1,317	1,152
ආහාරපාන	1,635	1,331
වෙනත් මෙහෙයුම් අංශ / විවිධ ආදායම්	63	58
මුළු අයහාරය	3,015	2,541
මෙහෙයුම් පිරිවැය	2,795	2,369
අදාළ කාලය සඳහා බදුපෙර ලාභය	220	172

3. හෝටල් මෙහෙයුම්වල ප්‍රධාන කාර්ය සාධන දර්ශක

	2017	2016
සාමාන්‍ය කාමර ගාස්තුව (රු.)	21,077	20,424
උපයෝජනය (නේවාසික) (%)	57%	50%
දළ ලාභාන්තිකය (%)	82%	83%

ප්‍රධාන වශයෙන්, නේවාසිකවීම් වැඩිවන පරිදි කාමර අලෙවිය ද ඇතුළත්ව සම්මේලන, කලාපීය ආයතනික සම්මන්ත්‍රණ සඳහා සිය පාරිභෝගිකයින්ට උත්සව ශාලා සැපයීම හා හෝඡන සංග්‍රහ මගින් සිදුකළ ආහාරපාන අලෙවියේ වර්ධනය, 2017 වසරේදී කාමර උපයෝජනයේ (නේවාසික වීම්) වර්ධනය (2016 වසරට සාපේක්ෂව 14% ක වර්ධනයක්) සඳහා හේතු විය. ආහාරපාන අලෙවියේ සහ කාමර උපයෝජනයේ වර්ධනය වීම ආරම්භ වූයේ 2016 වසරේ අවසන් කාර්තුවේ දී බැවින් කාමර උපයෝජනයේ කාර්තුමය කාර්යසාධනය බොහෝදුරට එම මට්ටමේම පැවතිණි.

- ඉහත සඳහන් කළ පරිදි කාමර උපයෝජනය ඉහළ යාම හේතුවෙන්, 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දී කාමර පිරිවැටුම 14% කින් ඉහළ ගොස් ඇත. තාවකාලික අවකාශ ඇතුළුව අතිරේක රැස්වීම් අවකාශයන් සුදානම් කිරීමට ද සමාගම විසින් අවධානය යොමු කර තිබේ.
- මෙම කාලසීමාව තුළ ප්‍රධාන වශයෙන් හෝඡන සංග්‍රහ හා උත්සව ශාලා මගින් සිදුකළ ආහාරපාන අලෙවියේ 22% ක වර්ධනය ද කාමර උපයෝජනයේ වැඩිවීමට හේතු වී ඇත. කොක්ටේල් (cocktails), විවාහ මංගල්‍යයන්, සම්මන්ත්‍රණ මෙන්ම දේශීය සහ කලාපීය වශයෙන් බොහෝ ආයතනික උත්සව ලබා ගැනීම සඳහා 2015 අගෝස්තු මස දී හඳුන්වා දුන් බහු කාර්යස්ථානය (Blue) ප්‍රධාන වශයෙන් හේතු විය. 2 වන අදියරේ අලුත්වැඩියා කටයුතු සමඟ Ruby උත්සව ශාලාව, 2 වන උත්සව ශාලාව (Ballroom) ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

4. 2017 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ කෙටුම්පත

4.1. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය (2017.12.31 න් අවසන් වන මාස 12 සඳහා)

	විගණනය නොකළ මාස 12 2017.12.31 රු. '000	විගණනය කළ මාස 12 2016.12.31 රු. '000
අයහාරය	3,015,361	2,540,680
විකුණුම් වියදම	(550,824)	(440,698)
දළ ලාභය	2,464,537	2,099,982
ආයෝජන ආදායම	23,008	27,575
වෙනත් ලැබීම් හා පාඩු	40,320	39,914
පරිපාලන වියදම්	(1,470,415)	(1,331,329)
ක්ෂය වීම්	(459,265)	(368,254)
වෙනත් වියදම්	(378,431)	(294,905)
මූල්‍ය වියදම්	(81)	(35)
බදුපෙර ලාභය	219,673	172,948
ආදායම් බදු වියදම්	84,207	(31,933)
බදු පසු ලාභය	303,880	141,015
වෙනත් විස්තීර්ණ ආදායම්		
සේවක ප්‍රතිලාභ බැඳීම් මත ආයුගණන ලාභය/ (අලාභය)	(402)	(5,065)
අදාළ කාලය සඳහා මුළු විස්තීර්ණ ආදායම/ (වියදම)	303,478	135,950
කොටසක් සඳහා ඉපයුම - මූලික	0.15	0.07

4.2. 2016.12.31 දිනට මූල්‍ය තත්වය පිළිබඳ ප්‍රකාශය

	විගණනය නොකරන ලද 31.12.2017	විගණනය කරන ලද 31.12.2016
වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපල, පිරියත හා උපකරණ	7,604,890	7,449,712
කල්බදු ඉඩම්	6,610,530	6,681,237
සිදුකෙරෙමින් පවත්නා ප්‍රාග්ධන කාර්යයන්	479,504	215,748
	<u>14,694,924</u>	<u>14,346,696</u>
ජංගම වත්කම්		
භාණ්ඩ වට්ටෝරු/තොග	71,065	51,488
වෙළඳ හා වෙනත් ලැබිය යුතු දෑ	170,481	148,843
අදාළ පාර්ශවයන් විසින් ගෙවිය යුතු මුදල	1,354	1767
වෙනත් වත්කම්	157,671	216,145
ජංගම මූල්‍ය වත්කම්	135,608	202,660
මුදල් හා බැංකු ශේෂ	225,599	395,104
	<u>761,778</u>	<u>1,016,007</u>
මුළු වත්කම්	<u>15,456,703</u>	<u>15,362,703</u>
හිමිකම් හා වගකීම්		
කොටස් හිමියන්ගේ හිමිකම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	20,466,456	20,466,456
සංචිත	2,557	21,896
සමුච්චිත අලාභය	-6,392,638	-6,715,455
මුළු හිමිකම්	<u>14,076,376</u>	<u>13,772,897</u>
ජංගම නොවන වගකීම්		
පොලී ණය සහ ණය ගැනීම්		
විශ්‍රාම ප්‍රතිලාභ බැඳීම්	96,236	125,326
විලම්භිත බදු වගකීම්	394,848	499,215
	<u>491,085</u>	<u>624,541</u>
ජංගම වගකීම්		
වෙළඳ හා වෙනත් ගෙවිය යුතු	493,188	511,209
අදාළ පාර්ශවයන් වෙත ගෙවිය යුතු මුදල	12,558	10,598
රඳවා ගැනීමේ ගාස්තු සහ අනෙකුත් ගෙවීම් - අලුත්වැඩියාව	111,028	103,208
ව්‍යාපෘතිය		
බැංකු අයිරාව	272,468	340,250
මුළු ජංගම වගකීම්	<u>889,242</u>	<u>965,265</u>
මුළු වගකීම්	<u>1,380,327</u>	<u>1,589,806</u>
මුළු හිමිකම් හා වගකීම්	<u>15,456,703</u>	<u>15,362,703</u>
කොටසක් සඳහා ශුද්ධ වත්කම් - (රු)	6.88	6.73

5.3 වැවිලි හා කෘෂිපාදක කර්මාන්ත

ජනතා වතු සංවර්ධන මණ්ඩලය

1. හැඳින්වීම

1975 දී ක්‍රියාත්මක වූ ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධිත) නීතිය මගින් සමාගම් සතු සියළුම වතු ඉඩම් රජයට පවරා ගනු ලැබීය. වතු ජනසතු කිරීමත් සමඟම පවරා ගනු ලැබූ ඉඩම් කළමනාකරණ ආයතන කිහිපයකටම ලබාදෙනු ලැබූ හෙයින් වතු වල කළමනාකරණය වඩා පුළුල් විය. ජනසතු කිරීමට ප්‍රථම රාජ්‍ය වතු සමාගම මගින් වතු කිහිපයක් කළමනාකරණය කරනු ලැබූ අතර 1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනත යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය නමින් නව ආයතනයක් 1976 දී පිහිටුවනු ලැබීය. මෙම ආයතන දෙකට අමතරව ජනසතු කරනු ලැබූ වතු කළමනාකරණය කිරීම සඳහා නව ආකාරයේ ආයතන ඇතිකරනු ලැබීය. උස වසම (උඩරට සමුපකාර වතු සංවර්ධන මණ්ඩලය) හා ජනවසම (ජනතා වතු සංවර්ධන මණ්ඩලය) සහ කොට්ටාස සමාගම් මීට අයත් වේ.

1.1. දැක්ම

වඩාත්ම විවිධාංගීකරණය වූ සහ වැවිලි අංශයේ ලාභදායී ශ්‍රී ලාංකීය සමාගම බවට පත්වීම

1.2. මෙහෙවර

වර්තමාන සහ අනාගත පරම්පරාවන් වෙනුවෙන් වඩාත් හොඳ තිරසාර ප්‍රතිලාභ අත් කර ගැනීම සඳහා උසස් තත්ත්වයේ තේ, රබර්, හා කුළු බඩු නිෂ්පාදනය, ස්වභාවික සම්පත් යොදා ගනිමින් නව ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම, හා ශ්‍රී ලංකාවේ වතු වල පුද්ගල සහ භූගෝලීය ස්ථානගත කිරීම් සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලය මෙයෙහිවීම.

පරිසරය සුරැකිය යුතු බව සිත්හි තබාගෙන, ශ්‍රම බලකායට සහ ශ්‍රී ලංකා රජය වෙත පිළිගත හැකි ප්‍රතිලාභ අත්කර ගනිමින් සේවකයින්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ තත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීම.

1.3. වතු පිළිබඳ තොරතුරු

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 17 ප්‍රධාන වතු සමූහයන් 04 ක් යටතට ගැනේ.

1.3.1. තේ

- 1) හේවාහැට වතු සමූහය - වතු 04
- 2) ගලහ වතු සමූහය - වතු 04
- 3) නාවලපිටිය වතු සමූහය - වතු 07

1.3.2. රබර් - වතු 02

- 4) කුමාරවත්ත
- 5) දියලුම/තෙලිපතැන්න

1.3.3. වතුයායන් පිළිබඳ සාරාංශය (හෙක්ටයාර වලින්)

	රිකිලි තේ	හොඳ එළදායිතා	සාමාන්‍ය එළදායිතා	අඩු එළදායිතා	හිස් ඉඩම්
තේ	1228.95	943.04	763.82	870.36	1252.47
	හොඳ එළදායිතා	සාමාන්‍ය එළදායිතා	අඩු එළදායිතා	හිස් ඉඩම්	
රබර්	212.87	64.08	259.98	157.39	

• හේවාහැට වතු සමූහය

ලංකාවේ තේ වගා කෙරෙන පැරණිතම ප්‍රදේශය හේවාහැට මිටියාවත ලෙස සැලකෙන අතර මෙම සමාගමට අයත් ආදර්ශ වතුයාය වන ලුල්කඳුර වතුයාය රටේ පළමු වානිජ තේ වගා බිමයි.

වතුයාය	රිකිලි තේ	හොඳ එළදායිතා	සාමාන්‍ය එළදායිතා	අඩු එළදායිතා	හිස් ඉඩම්
ලුල්කඳුර	130.50	221.15	0.00	103.00	19.00
හෝප්	81.25	109.75	58.00	88.74	
රොක්වුඩ්	64.74	221.64	0.00	28.47	31.20
රහතුන්ගොඩ	64.73	19.96	87.06	51.43	17.63
එකතුව	341.22	572.50	145.06	271.64	67.83

• ගලහ වතු සමූහය

මීට අයත් වතු සංඛ්‍යාව 04 කි.

වතුයාය	රිකිලි තේ	හොඳ එළදායිතා	සාමාන්‍ය එළදායිතා	අඩු එළදායිතා	හිස් ඉඩම්
ලෙවලන්	129.80	247.50	192.25	14.50	195.79
බෝපිටිය/ GV	62.99	14.39	51.75	87.25	316.75
හන්තාන	111.14	3.16	212.65	161.05	110.07
දෙල්තොට	50.80	21.25	65.62	77.75	75.00
එකතුව	354.73	286.30	522.27	340.55	697.61

- නාවලපිටිය වතු සමූහය

පහත වතුයායන් 07 මෙම සමූහය යටතට ගැනේ.

වතුයාය	රිකිලි තේ	හොඳ එළදායිතා	සාමාන්‍ය එළදායිතා	අඩු එළදායිතා	නිස් ඉඩම්
කොළපතන	94.00	42.75	5.75	48.00	18.00
බෝහිල්	56.00	0.00	20.75	33.50	80
කන්දල්ඔය	52.30	24.99	8.00	61.10	29.00
නාගස්තැන්න	72.60	0.00	25.50	63.23	188.60
ගලබොඩ	93.40	16.50	0.00	23.25	68.10
මහවිල	107.82	0.00	0.00	0.00	18.65
මවුන්ට් ජීන්	56.88	0.00	36.49	29.09	84.68
එකතුව	533.00	84.24	96.49	258.17	487.03

- රබර් වතු

මෙම සමූහය යටතේ වතුයායන් 02 කි. 2017 වර්ෂයේදී තෙලිපතැන්න වතුයාය දියලුම වතුයාය සමඟ ඒකාබද්ධකර ඇත.

වතුයාය	හොඳ එළදායිතා	සාමාන්‍ය එළදායිතා	අඩු එළදායිතා	නිස් ඉඩම්
කුමාරවත්ත	212.87	59.46	188.98	8.19
තෙලිපතැන්න/දියලුම	0.00	4.62	71.00	149.20
එකතුව	212.87	64.08	259.98	157.39


2. 2017 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශය

විස්තරය	2017 දෙසැම්බර් අවසානයට			2016 දෙසැ. අවසානයට	2017 සහ 2016		
	සත්‍ය (රු.)	ඇස්තමේන්තුගත මුදල (රු.)	විචලනය %	සත්‍ය (රු.)	විචලනය (රු.)	විචලනය %	
1. වතුයායන්							
නිෂ්පාදන පිරිවැය	තේ	648.99	592.82	9	584.21	64.78	11
	රබර්	286.93	318.29	-10	263.83	23.10	9
	පොල්	460.35	341.18	35	159.43	300.92	189
දළ විකුණුම් සාමාන්‍යය	තේ	436.44	424.05	3	303.51	132.93	44
	රබර්	294.96	346.22	-15	195.80	99.16	51
	පොල්	38.94	27.50	42	29.04	9.90	34
අයහාර වියදම්	තේ	937,478,443	1,165,489,214	-20	778,515,510	158,962,933	20
	රබර්	108,773,093	104,080,264	5	92,916,151	15,856,942	17
	පොල්	6,030,118	10,986,069	-45	6,063,178	(33,060)	-1
	එකතුව	1,052,281,654	1,280,555,547	-18	877,494,839	174,786,815	20
ආදායම	තේ	630,444,856	833,691,525	-24	404,455,324	225,989,532	56
	රබර්	111,817,297	113,212,500	-1	68,957,502	42,859,795	62
	පොල්	510,127	885,500	-42	1,104,509	(594,382)	-54
	විවිධ ආදායම්	48,441,173	228,645,778	-79	910,931	47,530,242	5218
	එකතුව	791,213,453	1,176,435,303	-33	475,428,266	315,785,187	66
ලාභය/(අලාභය)	තේ	(307,033,587)	(331,797,689)	-7	(374,060,186)	67,026,599	-18
	රබර්	3,044,204	9,132,236	-67	(23,958,649)	27,002,853	-113
	පොල්	(5,519,991)	(10,100,569)	-45	(4,958,669)	(561,322)	11
	විවිධ ආදායම්	48,441,173	228,645,778	-79	910,931	47,530,242	5218
	එකතුව	(261,068,201)	(104,120,244)	151	(402,066,573)	140,998,372	-35

2. ප්‍රධාන කාර්යාලය							
ආදායම	ඉඩම් බදු	39,759,377	131,562,318	-70	44,541,880	(4,782,503)	-11
	ගොඩනැගිලි කුලී	32,127,265	67,500,000	-52	10,041,700	22,085,565	220
	ආරක්ෂක	167,832	1,967,832	-91	1,967,832	(1,800,000)	-91
	විවිධ ආදායම්	1,610,278	375,000	329	6,779,525	(5,169,247)	-76
	බැංකු පොලී		17,550,000		71,131	(71,131)	-100
	දැව අලෙවිය		-		12,978,954	(12,978,954)	-100
	ජන තේ - ශුද්ධ	88,661,208	33,561,172	164	(4,239,389)	92,900,597	-2191
	මුළු ආදායම	162,325,960	252,516,322	-36	72,141,633	90,184,327	125
වියදම	ප්‍රධාන කාර්යාලය	164,085,408	116,286,158	41	204,495,511	(40,410,103)	-20
ලාභය / (අලාභය)		(1,759,448)	136,230,164	-101	(132,353,878)	130,594,430	-99
වියදම	ප්‍රාදේශීය කාර්යාලය	(10,160,105)	(8,462,256)		-	(10,160,105)	
3. ඒකාබද්ධ							
ඒකාබද්ධ ලාභය / (අලාභය)		(272,987,754)	23,647,664	-1254	(534,420,451)	261,432,697	-49
අඩු: මූල්‍ය පිරිවැය		(22,501,979)	(29,415,080)	-24	(29,540,562)	7,038,583	-24
මූල්‍ය පිරිවැයට පසු ලාභය / (අලාභය)		(295,489,733)	(5,767,416)	5023	(563,961,013)	268,471,280	-48
භාණ්ඩාගාර ප්‍රදානයන්		-	-			-	
ශුද්ධ ලාභය / (අලාභය)		(295,489,733)	(5,767,416)	5023	(563,961,013)	268,471,280	-48

2.1. ශුද්ධ ලාභය (රු. මිලියන)


	2017 සඳහා ඇස්තමේන්තුගත	2017 සත්‍ය	2016 සත්‍ය
ශුද්ධ ලාභය/(අලාභය)	-6	-295	-563



* 2016 වසරට වඩා 2017 වසරේදී අලාභය රු. මිලියන 268 කින් අඩු වී ඇත.

2.2. 2017 දෙසැම්බර් අවසන් වන විට දළ ලාභය/ (අලාභය) (රු. මිලියන)

	2017 ඇස්තමේන්තුගත	2017 සත්‍ය	2016 සත්‍ය
දළ ලාභය/ (අලාභය)	-104	-261	-402



* 2016 වසරට වඩා 2017 වසරේදී අලාභය රු. මිලියන 141 කින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව

1. හැඳින්වීම

1.1 ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව පිහිටුවීම

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) 1958 අංක 04 දරන පනත යටතේ ස්ථාපිත කරන ලද අතර පසුව 1962 අංක 12, 1979 අංක 49 හා 1985 අංක 34 දරන පනත් මගින් සංශෝධනය කරනු ලැබීණි.

1.2 වගාවන්

මාතලේ/මහනුවර දිස්ත්‍රික්කවල පිහිටි තේ වතු 13 ක් හා ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි එක් රබර් වත්තක් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව මගින් කළමනාකරණය කරනු ලබන වතු 14 ට ඇතුළත්වේ. භූමි ප්‍රදේශය සැලකූ විට තේ හෙක්ටයාර් 3,926.59 හා රබර් හෙක්ටයාර් 127.47 ක ප්‍රමාණයක් සමාගමට අයත්වේ. වනවගා, සුළු හෝග, කැලෑ, අත්හැර දමන ලද/ආර්ථික නොවන භූමි, ගොඩනැගිලි/ගෙවතු/මාර්ග ආදියද ඇතුළත්ව සමාගම සතු සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 9,966.19 කි.

2. 2017 දෙසැම්බර් දක්වා සමාගමේ ප්‍රගතිය

	2017 දෙසැම්බර් දක්වා සත්‍ය අගය (රු,000)	2016 දෙසැම්බර් දක්වා සත්‍ය අගය (රු,000)	2017 දෙසැම්බර් දක්වා ඇස්තමේන්තු ගත අගය (රු,000)	2017 ඇස්තමේන්තු ගත අගය හා සත්‍ය අගය අතර වෙනස (+/-)
ආදායම (තේ)	621,975,383	425,316,989	754,638,000	-18%
විකිණුම් වියදම් (තේ)	679,790,706	587,955,383	933,479,468	-27%
වතු සමාගම් මට්ටමෙන් දළ ලාභය/(පාඩුව) (තේ)	(57,815,323)	(162,638,394)	(178,841,468)	-78%
වතු සමාගම් මට්ටමෙන් වෙනත් ආදායම් (විවිධ) (තේ)	56,379,278	104,276,915	356,950,095	-84%
ආදායම (රබර්)	12,762,901	8,327,241	13,800,000	-8%
විකිණුම් වියදම් (රබර්)	16,752,630	13,180,421	13,387,511	25%
වතු සමාගම් මට්ටමෙන් දළ ලාභය/(පාඩුව) (රබර්)	(3,989,729)	(4,853,180)	415,489	-1067%
වතු සමාගම් මට්ටමෙන් වෙනත් ආදායම් (විවිධ) (රබර්)	1,647,754	706,915	3,419,729	-52%
ප්‍රධාන කාර්යාලයේ ආදායම	56,267,073	36,414,098	47,355,000	19%
වෙනත් මෙහෙයුම් වියදම් (පරිපාලන වියදම් හා පුද්ගල වියදම්)	108,006,866	83,948,474	136,612,047	-21%
මූල්‍ය වියදම්	6,135,859	7,262,235	14,764,324	-58%
කාලසීමාව අවසානයේ ශුද්ධ ලාභය/(පාඩුව)	(61,654,429)	(117,304,518)	74,499,745	-183%
නිම් තේ (කි. ග්‍රෑ.)	1,532,486	1,451,188	2,453,475	-38%
රබර් - කිරි (කි. ග්‍රෑ.)	42,472	37,525	55,200	-23%

2017 දෙසැම්බර් මාසය අවසානය වන විට සම්පූර්ණ නිමි තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,532,487 ක් වූ අතර එම ප්‍රමාණය පසුගිය වසරේ (2016) එම කාලසීමාව තුළදී නිපදවනු ලැබූ නිමි තේ ප්‍රමාණය වන කිලෝ ග්‍රෑම් 1,451,188 හා සලකා බැලීමේදී 5.6% ක වැඩිවීමකි. 2017 ජනවාරි - දෙසැම්බර් කාලසීමාව සඳහා ඇස්තමේන්තුගත තේ අස්වැන්න කි.ග්‍රෑම් 2,439,500 කි.


2017 දෙසැම්බර් අවසානය වන විට නිෂ්පාදනය කරනු ලැබූ හෝග ප්‍රමාණය එම කාලසීමාව සඳහා ඇස්තමේන්තුගත කර තිබූ අගය හා සලකා බැලීමේ දී 37.18% ක අඩුවීමක් පෙන්නුම් කරයි. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල දීර්ඝ කාලයක් පුරා පැවති නියඟය හේතුවෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ඇස්තමේන්තුකර තිබූ අස්වැන්න ලබාගත නොහැකි විය.

මූල්‍ය අර්බුදය හේතුවෙන් හෝග අස්වැන්න වැඩිකිරීම සඳහා තේ වතු වලට අවශ්‍ය කෙරෙන පොහොර යෙදීමට ආයතනයට නොහැකි වීම ද අදාළ කාලය තුළ අපේක්ෂිත අස්වැන්න නොලැබීම සඳහා බලපානු ලැබීය.

කෙසේවෙතත්, දැනට තමන් සතු අරමුදල් යොදාගෙන ප්‍රමුඛතාව මත තේ වගාවන් සඳහා පොහොර යෙදීම ආයතනය මගින් ආරම්භ කර ඇති අතර එමගින් 2017 වසරේ ඉදිරි මාස වලදී අස්වැන්න වැඩිවනු ඇත.

2.1. 2017/2016 කන්නයේ හෝග (තේ) අස්වැන්න මාසික වශයෙන් සැසඳීම

මාසය	2017		2016		විචලනය %	
	මාසය	මේ දක්වා	මාසය	මේ දක්වා	මාසය	මේ දක්වා
ජනවාරි	98,014	98,014	101,834	101,834	(4)%	(4)%
පෙබරවාරි	97,534	195,548	124,127	225,961	(21)%	(13)%
මාර්තු	173,929	369,477	135,272	361,233	29%	2%
අප්‍රේල්	189,612	559,089	146,701	507,934	29%	10%
මැයි	174,592	733,681	155,496	663,430	12%	11%
ජූනි	108,321	842,002	150,215	813,575	(28)%	3%
ජූලි	120,899	963,045	95,393	901,266	27%	7%
අගෝස්තු	106,818	1,069,861	96,257	1,005,952	11%	6%
සැප්තැම්බර්	108,290	1,178,150	74,444	1,079,396	45%	9%
ඔක්තෝබර්	110,905	1,158,426	50,050	1,129,446	122%	3%
නොවැම්බර්	103,717	1,407,321	109,888	1,238,254	(6)%	14
දෙසැම්බර්	125,165	1,532,486	212,785	1,452,336	(41)%	6





2.2. රබර් (කිරි) ආදායම (කි.ග්‍රෑ.)

ගාල්ල දිස්ත්‍රික්කයේ වලහන්දූව රජයේ වතුයාය විසින් මේ වසර සඳහා රබර් කිරි කි.ග්‍රෑම් 42,472 ක අස්වැන්නක් ලබා ඇති අතර පසුගිය වසරේ (2016) එම කාලසීමාව සඳහා ලැබී ඇති අස්වැන්න කි.ග්‍රෑම් 37,525 කි.

2.3. 2017/2016 කන්නයේ හෝග (රබර්) අස්වැන්න මාසික වශයෙන් සැසඳීම

මාසය	2017		2016		විචලනය %	
	මාසය	මේ දක්වා	මාසය	මේ දක්වා	මාසය	මේ දක්වා
ජනවාරි	5,249	5,249	4,208	4,208	25%	25%
පෙබරවාරි	4,590	9,839	3,549	7,757	29%	27%
මාර්තු	4,318	14,157	2,789	10,546	55%	34%
අප්‍රේල්	2,019	16,176	1,746	12,292	16%	32%
මැයි	2,535	18,711	1,724	14,016	47%	33%
ජූනි	3,257	21,968	2,505	16,521	30%	33%
ජූලි	4,582	26,551	2,949	19,470	55%	36%
අගෝස්තු	3,232	29,783	2,977	22,447	9%	33%
සැප්තැම්බර්	3,451	33,234	3,701	26,148	-7%	27%
ඔක්තෝබර්	2,208	35,442	2,671	28,819	-17%	23%
නොවැම්බර්	3,185	38,627	3,460	32,279	-8%	20%
දෙසැම්බර්	3,845	42,472	5,246	37,525	-27%	13%



2.4. දළ (අලාභය)

2017 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව තුළදී සමාගමේ අලාභය රු.61,805,052/- ක් වූ අතර පෙර වර්ෂයේ (2016) එම කාලසීමාව තුළදී ලද අලාභය රු.167,491,574/- ක් වේ. 2017 (ජනවාරි - දෙසැම්බර්) කාලසීමාව සඳහා ඇස්තමේන්තු ගත අලාභය රු.178,428,979/- කි.

2.5. වැවිලි (තේ) - වෙනත් ආදායම් හා ප්‍රධාන කාර්යාලයේ ආදායම

පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව, 2017 වසර තුළදී සුළු හෝග මගින්, ගස් කැපීම මගින් හා කුලී ආදියෙන් උපයනු ලැබූ විවිධ ආදායම් පහළ වැටී ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය වැනි අදාළ ආයතන මගින් ගස් කැපීමට අවශ්‍ය අනුමැතිය නොලැබීම නිසා ගස් කැපීම ප්‍රමාදවීම මේ සඳහා බලපෑ ප්‍රධාන හේතුවයි.

2.6. විවිධ ආදායම් – වැවිලි (රබර්)

2017 ජනවාරි - ජූනි දක්වා වූ කාලසීමාව තුළදී වලඟන්දුව රජයේ වැවිලි සමාගම විසින් සුළු හෝග වගා වැනි ක්‍රම මගින් රු.360,000/- ආදායමක් උපයනු ලැබූ අතර පසුගිය වසරේ (2016) එම කාලසීමාව තුළ උපයන ලද ආදායම රු.716,000 ක් විය.

2.7. ප්‍රධාන කාර්යාල මට්ටමින් වෙනත් ආදායම්

ගොඩනැගිලි/ඉඩම් කුලියට දීම හා අතිරික්ත අයිතම අපහරණය මගින් 2017 වසරේ දී උපයන ලද ආදායම රු.56,267,073/- ක් වූ අතර පසුගිය වසරේ (2016) එම කාලසීමාව තුළදී එලෙස ලද ආදායම රු.36,414,098 ක් විය.

සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම

1. හැඳින්වීම

වැවිලි අංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමෙහි කොටසක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් මෙම අංශය පෞද්ගලිකරණය කරනු ලැබූ අතර 1992 ජුනි මාසයේදී ප්‍රාදේශීය වතු සමාගම් 22 ක් ස්ථාපනය කරනු ලැබීය. මෙම අවස්ථාවේදී කලින් රජයට අයත් වූ හා ජනතා වතු සංවර්ධනය මණ්ඩලය/ශ්‍රී ලංකා වැවිලි සමාගම මගින් 53 වසරක කල්බදු ගිවිසුමක් යටතේ පාලනය කරනු ලැබූ මෙම සමාගම්, වතු රජය මගින් පවරා දෙනු ලැබීය. මෙම එක් එක් සමාගම කළමනාකරණය සඳහා වෙනම කළමනාකරණය නියෝජිතයින් පත්කරන ලදී.

කාලයක සිට විශාල වශයෙන් පාඩු ලබන ප්‍රධාන වතු කළමනාකරණ ආයතන වන ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) සඳහා මූල්‍ය සහාය ලබාදී මහභාණ්ඩාගාරය සඳහා සහනයක් ලබාදීමට හා පෞද්ගලික අංශයේ කළමනාකාරිත්වය හරහා වැවිලි කර්මාන්තයට නව ශිල්පීය ක්‍රම හා සංකල්ප හඳුන්වාදීමේ පියවරක් වශයෙන් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ. මාතලේ, මහනුවර හා නාවලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති වතු ගණනාවක්ම මෙම සංකල්පය යටතට නොගැනෙන අතර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ රඳවා ගැනීමට ඉඩදී ඇත. මෙම ප්‍රදේශයේ ඇති වතු බොහොමයක්ම රටේ වෙනත් ප්‍රදේශවල ඇති වැවිලි ප්‍රදේශ හා සන්සන්දනය කිරීමේදී අඩු අස්වැන්නක් ලබාදෙන අසාර්ථක දේපළ ලෙස සැලකීම මීට හේතුවිය හැක.

ආයෝජකයන් අධෛර්යට පත් කරන මෙම අහිතකර හේතු යටතේ වුවද එම වැඩපිළිවෙල යටතේ ස්ථාපිත අවසාන වන 23 වන ප්‍රාදේශීය වැවිලි සමාගම ලෙස ඇල්කඩුව වැවිලි සමාගම 1993 ජූලි 23 වන දින සංස්ථාපිත කරනු ලැබූ අතර අනෙක් ප්‍රාදේශීය වැවිලි සමාගම 22 සමඟ සන්සන්දනය කිරීමේදී එය කුඩාම ඒකකය වේ. ඇල්කඩුව වැවිලි සමාගම 1987 අංක 23 දරණ සමාගම් පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වූ හෝ එමගින් කළමනාකරණය කරනු ලැබූ පහත දැක්වෙන වතු 10 හා කැලේබොක්ක රාජ්‍ය වතු යායේ කොට්ඨාශ 02 අත්පත්කර ගැනීම සඳහා 2007 අංක 07 දරණ නව සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කරනු ලැබීය.


ඇල්කඩුව වැවිලි සමාගම ස්ථාපනය කිරීම පිළිබඳව 1993 ජූලි මාසයේ පලකරන ලද අංක 776/93 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. සමාගමේ කොටස් හිමිකාරිත්වය සඳහා ප්‍රවේශවීමේ අයිතිය රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයා සතුව පවතී.

2. ආයතනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාව - 2017

	කෙටුම්පත් අගයන් - 2017 වර්ෂය සඳහා (රු .000)	තත්‍ය අගයන් - 2016 වර්ෂය සඳහා (රු .000)	ඇස්තමේන්තුගත අගයන් - 2017 වර්ෂය සඳහා (රු .000)	2017 වර්ෂයේ අගය සහ ඇස්තමේන්තුව අතර වෙනස % (+/-)
තේ ඵලදාව (කිලෝ) - ආදායම	245,715	164,138	208,720	11%
වියදම	(290,593)	(221,379)	(336,623)	(14)%
දළ ලාභය /අලාභය	(44,877)	(57,241)	(127,903)	(65)%
රබර් ඵලදාව (කිලෝ) - ආදායම	22,010	16,051	26,900	(18)%
වියදම	(37,207)	(28,071)	(42,739)	(13)%
දළ ලාභය /අලාභය	(15,197)	(12,019)	(15,839)	(4)%
පොල් ඵලදාව (ගෙඩි) - ආදායම	33,708	28,160	51,030	(34)%
වියදම	(26,976)	(19,101)	(23,832)	13%
දළ ලාභය /අලාභය	6,732	9,059	27,198	(75)%
කොකෝවා ඵලදාව (කිලෝ) - ආදායම	1,219	1,319	6,800	(82)%
වියදම	(758)	(847)	(4,467)	(83)%
දළ ලාභය /අලාභය	461	472	2,333	(80)%
වෙනත් ඵලදාවන් - ආදායම	42,384	1,726	10,800	292%
වියදම	(22,959)	(352)	(3,359)	584%
දළ ලාභය /අලාභය	19,426	1,374	7,441	161%
මුළු දළ ලාභය /අලාභය	(34,915)	(58,355)	(106,770)	(67)%
වෙනත් අදායම්	87,524	36,754	285,280	(69)%
පරිභෝජන ජෛව වත්කම් විකිණීම සඳහා පිරිවැය අඩු පිරිවැයකින් වෙනස් වීමෙන් ලැබෙන ලාභය	-	-	-	-
පරිපාලන වියදම්	(38,585)	(26,482)	(22,690)	70%
මෙහෙයුම් ලාභය /අලාභය	(14,024)	(46,083)	155,820	(91)%
මූල්‍ය අදායම්	4,411	2,341	-	-
මූල්‍ය වියදම්	(6,939)	(8,684)	(10,560)	(34)%
ඉද්ධ මූල්‍ය අදායම	(2,528)	(6,343)	(10,560)	(76)%
බදු පෙර ලාභය /අලාභය	11,497	(62,756)	145,260	(92)%
ආදායම් බදු වියදම්	-	-	-	-
ලාභය /අලාභය - බදු පසු	11,497	(62,756)	145,260	(92)%
මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන	173,372	75,831	-	-
වර්ෂය සඳහා සම්පූර්ණ ආදායම	184,869	13,075	145,260	27%
තේ දළ නිෂ්පාදනය - කිලෝ	2,711	2,541	3,884	(30)%
රබර් කිරි නිෂ්පාදනය - කිලෝ	78	76	107	(27)%
පොල් නිෂ්පාදනය - ගෙඩි	842	1,359	1,470	(43)%

2.1. තේ දළ නිෂ්පාදනය (කිලෝ) – 2017

	2017		2016		2016 වසර සාපේක්ෂව 2017 වසර %	
	මාසය	එකතුව	මාසය	එකතුව	මාසය	එකතුව
ජනවාරි	170,304	170,304	226,515	226,515	75%	75%
පෙබරවාරි	167,888	338,192	202,498	429,013	83%	79%
මාර්තු	264,167	602,359	190,969	619,982	138%	97%
අප්‍රේල්	290,790	893,149	200,764	820,746	145%	109%
මැයි	271,616	1,164,765	296,287	1,117,033	92%	104%
ජූනි	216,103	1,380,868	274,925	1,391,958	79%	99%
ජූලි	223,801	1,604,669	208,936	1,600,894	107%	100%
අගෝස්තු	195,408	1,800,077	180,265	1,781,159	108%	101%
සැප්තැම්බර්	194,473	1,994,550	114,059	1,895,218	171%	105%
ඔක්තෝබර්	267,710	2,262,260	56,210	1,951,428	476%	116%
නොවැම්බර්	208,068	2,470,328	230,426	2,181,854	90%	113%
දෙසැම්බර්	240,753	2,711,081	359,611	2,541,465	67%	107%



2017 වසර අවසාන වන විට මුළු තේ දළ ඵලදාව (දළ කිලෝ) 2,711,071 ක් වූ අතර 2016 වසර අවසානය වන විට මුළු තේ ඵලදාව (දළ කිලෝ) 2,541,465 ක් ව පැවතුනි. 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ තේ දළ ඵලදාව 7%ක පමණ වැඩි වීමක් පවතී.


2017 වසර අවසාන වන විට ඇස්තමේන්තු ගත තේ දළ ඵලදාව (දළ කිලෝ) 3,884,342 කි. 2017 වසරේ තත්‍ය තේ ඵලදාව ඇස්තමේන්තු ගත තේ ඵලදාවෙන් 30% ක ප්‍රතිශතයක අඩුවීමක් පෙන්වයි. ඇස්තමේන්තුගත තේ දළ ප්‍රමාණය නෙලා ගැනීමට නොහැකිවීමට හේතු වූයේ මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්වයන් සහ දීර්ඝ නියග තත්වයන් වේ.

තවද, තේ දළ ඵලදාව වැඩි කරගත් හැකි මූලික කෘෂිකාර්මික පිළිවෙත වන පොහොර සැපයුම නිසි පරිදි සිදු කර ගැනීමට අපොහොසත් වීමත් ඉහත සඳහන් කල අයහත් කාලගුණික තත්වයන් වල බලපෑමත් නිසා 2017 වසර අවසානය වන විට ඇස්තමේන්තු ගත තේ ඵලදාව සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූනි.

කෙසේ වුවත් පවතින අරමුදල් නිසි පරිදි කළමනාකරණය කරගෙන ඉදිරි වර්ෂයන් සඳහා නිසි අයුරින් පොහොර සැපයීම සහ කෘෂිකාර්මික පිළිවෙත් නිසි අයුරින් අනුගමනය කිරීම මගින් තේ ඵලදාව ඉහල නැංවීමට අපේක්ෂා කර ගෙන සිටිමු.

2.2. රබර් ඵලදාව (කිරි - කිලෝ) 2017

	2017		2016		2016 වසර සාපේක්ෂව 2017 වසර %	
	මාසය	එකතුව	මාසය	මාසය	එකතුව	මාසය
ජනවාරි	5,561	5,561	8,294	8,294	67%	67%
පෙබරවාරි	7,942	13,503	9,020	17,314	88%	78%
මාර්තු	7,920	21,423	7,198	24,512	110%	87%
අප්‍රේල්	6,554	27,977	3,495	28,007	188%	100%
මැයි	6,043	34,020	3,772	31,779	160%	107%
ජූනි	6,240	40,260	6,807	38,586	92%	104%
ජූලි	8,320	48,580	7,802	46,388	107%	105%
අගෝස්තු	6,696	55,276	8,752	55,140	77%	100%
සැප්තැම්බර්	5,531	60,807	6,453	61,593	86%	99%
ඔක්තෝබර්	5,639	66,446	4,494	66,087	125%	101%
නොවැම්බර්	5,565	72,011	4,753	70,840	117%	102%
දෙසැම්බර්	6,337	78,348	5,185	76,025	122%	103%




2017 වසර අවසන් වනවිට මුළු රබර් ඵලදාව කිලෝ ග්රෑම් 78,348කි. පසුගිය වසර (2016) සඳහා අස්වැන්න කිලෝ ග්රෑම් 76,025 ක් හා සැසඳීමේදී රබර් ඵලදාව 3% ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

2017 වසර සඳහා ඇස්තමේන්තු ගත රබර් ඵලදාව කිලෝ 107,520ක් වේ. 2017 ඇස්තමේන්තු ගත රබර් ඵලදාවට සාපේක්ෂව 2017 වසරේ තත්‍ය ඵලදාව 27% ක අඩු වීමක් පෙන්වයි.

අස්මේන්තු ගත ඵලදාව සඵල කර ගැනීමට නොහැකි වූයේ මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්වයන් සහ වතුයායන් වල පවතින රබර් ගස් වලින් 75%ක් පමණ ප්‍රතිශතයක් පැරණි රබර් ගස් වීමයි.

2.3. පොල් ඵලදාව (ගෙඩි) – 2017

	2017		2016		2016 වසර සාපේක්ෂව 2017 වසර %	
	මාසය	එකතුව	මාසය	මාසය	එකතුව	මාසය
ජනවාරි	78,550	78,550	113,123	113,123	69%	69%
පෙබරවාරි	50,190	128,740	107,169	220,292	47%	58%
මාර්තු	76,437	205,177	125,322	345,614	61%	59%
අප්‍රේල්	48,871	254,048	91,856	437,470	53%	58%
මැයි	96,520	346,483	106,750	544,220	90%	64%
ජූනි	88,638	439,206	101,120	645,340	88%	68%
ජූලි	97,044	536,250	131,847	777,187	74%	69%
අගෝස්තු	108,640	644,890	147,039	924,226	74%	70%
සැප්තැම්බර්	64,463	709,353	116,792	1,041,018	55%	68%
ඔක්තෝබර්	41,877	751,230	128,560	1,169,578	33%	64%
නොවැම්බර්	42,797	794,027	98,182	1,267,760	44%	63%
දෙසැම්බර්	47,937	841,964	91,798	1,359,558	52%	62%



2017 වසර අවසන් වන විට මුළු පොල් ඵලදාව ගෙඩි 841,964 ක් වන අතර එය 2016 වසර අවසාන වනවිට පැවතී ඵලදාව වන ගෙඩි 1,359,558 හා සැසඳීමේදී 38% ක පමණ අඩු වීමක් පෙන්වයි.

2017 වසර අවසාන වන විට ඇස්තමේන්තුගත පොල් (ගෙඩි) ඵලදාව වන 1,470,000 ක් වන අතර එම කාලසීමාවට අදාළ වූ තත්‍ය ඵලදාව ඇස්තමේන්තුවට සාපේක්ෂව 43% ක පමණ අඩුවීමක් පෙන්වයි.

ඇස්තමේන්තු ගත ඵලදාව සඵල කර ගැනීමට නොහැකි වූයේ මාතලේ දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙනි.

2.4. ලාභ/අලාභ

සමාගමේ 2017 වසර සඳහා ලාභය (කෙටුම්පත්) රු. මිලියන 11.4 ක් වේ. 2016 වසරට අදාළ අලාභය වන රු. මිලියන 62 ක් හා සසඳන විට එය රු. මිලියන 73.4 ක පමණ ධනාත්මක වර්ධනයක් පෙන්වයි. කෙසේ වෙතත් 2017 වසරට අදාළ ඇස්තමේන්තු ගත ලාභය වූයේ රුපියල් මිලියන 145 කි.

2.5. වෙනත් ආදායම්

2017 වසරේ සමාගම විසින් සුළු අපනයන හෝග විකුණුම්, කුලී අදායම්, පාරිසරික සංචාරක ව්‍යාපෘති ආදියෙන් උපයන ලද වෙනත් ආදායම් පසුගිය වසරට සාපේක්ෂව 137% කින් වැඩිවී තිබේ.

සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම

1. හැඳින්වීම

කුරුණෑගල වැවිලි සමාගම 1992 වසරේ පිහිටුවන ලද පූර්ණ රජය සතු සමාගමක් වන අතර, 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කර ඇත. කුරුණෑගල වැවිලි සමාගම ප්‍රධාන වශයෙන් පොළ, රබර් සහ වෙනත් අතුරු බෝග නිෂ්පාදනය කිරීම සහ සැකසීමෙහි යෙදී සිටී.

කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක පුරා විහිදුණු විවිධ කෘෂි දේශගුණික කලාපයන්හි පිහිටි පළාත් වතුයායන් 08 ක් සතුව හෙක්ටයාර 4,971 ක් ඇත. සමාගමේ සේවකයන් 1,066 ක් පමණ ප්‍රමාණයකට සෘජු රැකියා අවස්ථා සලසා ඇති අතර, වෙනත් බොහෝ දෙනෙකුගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා දායක වී ඇත.

කුරුණෑගල වැවිලි සමාගමේ කළමනාකරණය 1992 සිට 2004 දක්වා පුද්ගලික අංශය යටතේ පැවති අතර, 2005.01.01. දින සිට ක්‍රියාත්මක වන පරිදි එහි කළමනාකාරිත්වය රාජ්‍ය අංශය යටතට පවරාගෙන ඇත. විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වූ කුරුණෑගල වැවිලි සමාගම 2015 සැප්තැම්බර් 21 වන දින සිට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් අමාත්‍යතුමාගේ මහපෙන්වීම යටතේ යහපාලන ක්‍රියාදාමය තුළ බෝග නිෂ්පාදනය වැඩි කරමින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරනු ලැබේ.

1.1. දැක්ම

ගිණිකොනදිග ආසියානු කලාපයේ ආදර්ශමත්ම වැවිලි හා කෘෂි ව්‍යාපාර කළමනාකාරිත්ව සමාගම බවට පත්වීම.

1.2. මෙහෙවර


ස්වාභාවික, භෞතික සහ මානව සම්පත් සමාජ වගකීමෙන් යුතුව උකහාගෙන, වැවිලි හා අනෙකුත් කෘෂි ව්‍යාපාර ඵලදායී ලෙසත්, ලාභදායී ලෙසත්, තිරසාර ලෙසත්, කළමනාකරණය කරමින් ප්‍රතිලාභීන්ගේද, සමස්ත දේශයේද උන්නතිය උදෙසා කටයුතු කිරීම.

1.3. වෙනත් තොරතුරු

- පළාත්වතු ගණන 08 කි

1.3.1. ඉඩම් සම්බන්ධ තොරතුරු

වතු	පොල් (හෙක්ටයාර)	රබර් (හෙක්ටයාර)	වෙනත් හෝඟ (හෙක්ටයාර)	* වගාකල නොමැති (හෙක්ටයාර)	මුළු භූමි ප්‍රමාණය (හෙක්ටයාර)
අත්තනගල්ල	441.10	118.99	8.28	99.90	668.27
දඹදෙණිය	398.14	0.00	11.05	52.99	462.18
දොඩම්ගස්ලන්ද	445.92	26.09	15.21	203.51	690.73
හිරියාල	766.70	0.00	78.30	135.21	980.21
කටුගම්පොල	606.92	0.00	0.20	10.00	617.12
කුරුණෑගල	525.93	12.80	0.00	17.07	555.80
මහායාය	354.47	72.74	7.85	11.20	446.26
නාරම්මල	457.31	3.79	28.70	60.75	550.55
එකතුව	3,996.49	234.41	149.59	590.63	4,971.12



1.3.2. සේවක විස්තර

කාන්ඩය	ප්‍රධාන කාර්යාලය	වතු	එකතුව
විධයක නිලධාරීන්	11	22	33
ලිපිකරු සහ සම ශ්‍රේණි	30	109	139
ප්‍රාථමික සහ සම ශ්‍රේණි	19	34	53
මුරකරුවන් සහ දෛනික වැටුප් ලබන සේවකයින්	0	841	841
එකතුව	60	1006	1066

2. 2017 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ආයතනයේ කාර්ය සාධනය

2.1. 2017.12.31 දිනෙන් අවසන් කාලපරිච්ඡේදය සඳහා ආදායම් ප්‍රකාශනය

	කතෘ (2017)	ඇස්තමේන්තු ගත (2017)	පෙර වසර (2016)	විචලනය %	
				ඇස්ත මේන්තු	පෙර වසර
පොල් (ගෙඩි)	10,647,351	12,200,000	16,652,531	-13%	-36%
ශුද්ධ විකුණුම් වටිනාකම (පොල් ගෙඩියක මිල)	43.63	36.81	24.71	19%	77%
නිෂ්පාදන පිරිවැය - (පොල් ගෙඩියක)	23.58	24.14	15.25	-2%	55%
රබර් (කි.ග්‍රෑ)	119,486	154,987	144,376	-23%	-17%
ශුද්ධ විකුණුම් වටිනාකම (කිලෝ ග්‍රෑමයක මිල)	309.00	305.00	211.00	1%	46%
නිෂ්පාදන පිරිවැය - (කිලෝ ග්‍රෑමයක මිල)	324.00	277.00	333.00	17%	-3%
අයහාරය (රු.)					
පොල්	459,162,402	449,046,847	413,661,122	2%	11%
රබර්	34,990,910	47,301,883	29,902,334	-26%	17%
වෙනත්	58,879,109	28,157,494	46,986,053	109%	25%
	553,032,421	524,506,224	490,549,509	5%	13%
විකුණුම් පිරිවැය (රු.)					
පොල්	248,225,685	294,537,236	255,344,179	-16%	-3%
රබර්	36,757,076	42,998,025	47,296,161	-15%	-22%
වෙනත්	19,876,806	18,879,254	17,316,959	5%	15%
	304,859,567	356,414,515	319,957,299	-14%	-5%
දළ ලාභය	248,172,855	168,660,879	170,292,210	47%	46%
වෙනත් මෙහෙයුම් ආදායම්	89,443,118	84,142,060	78,408,014	6%	14%
පරිපාලන සහ පොදු වියදම්	139,651,896	124,336,465	119,655,132	12%	17%
ශුද්ධ මූල්‍ය ආදායම/ (වියදම්)	41,992,141	32,872,343	15,045,573	28%	179%
බදු පෙර ලාභය	239,956,218	170,951,792	144,090,665	40%	67%

කුරුණෑගල වැවිලි සමාගමේ වගාවන් වලින් සහ අනෙකුත් ආදායම් ඇස්තමේන්තුවට අනුව පහත පරිදි ළඟා කරගෙන ඇත.

2.2. 2017.01.01. දින සිට 2017.12.31. දින දක්වා සිදුකළ ප්‍රධාන ක්‍රියාකාරකම්

බෝගය/ ව්‍යාපෘතිය	ඒකකය	භෞතික ප්‍රගතිය					
		වාර්ෂික සංශෝධිත ඇස්තමේන්තුව	ප්‍රගතිය	වාර්ෂික සංශෝධිත ඇස්තමේන්තුවට අනුව ප්‍රගතියේ ප්‍රතිශතය	වාර්ෂික සංශෝධිත ඇස්තමේන්තුව	ප්‍රගතිය	වාර්ෂික සංශෝධිත ඇස්තමේන්තුවට අනුව ප්‍රගතියේ ප්‍රතිශතය
පොල්	ගෙඩි	12,200,000	10,647,351	87%	449,046,847	459,162,402	102%
රබර්	කිලෝ ග්‍රෑම්	154,987	119,486	77%	47,301,883	34,990,910	74%
වියළි කපු	කිලෝ ග්‍රෑම්	16,947	15,350	91%	6,077,779	6,207,284	102%
කුරුඳු (බඳුදීම)	කිලෝ ග්‍රෑම්			බඳුදීම	620,258	1,001,265	161%
කොකෝවා	කිලෝ ග්‍රෑම්	1,106	952	86%	756,000	375,436	50%
චූර්ණය	කිලෝ ග්‍රෑම්	2,500	2,510	100%	500,000	781,232	156%
ජේර	කිලෝ ග්‍රෑම්	3,583	2,977	83%	376,375	360,324	96%
අඹ (ටොම්රිජේසි)	කිලෝ ග්‍රෑම්	16,000	21,737	136%	3,203,980	5,498,638	172%
මඤ්ඤාක්කා	කිලෝ ග්‍රෑම්	21,597	11,413	53%	696,465	508,595	73%
වියළි ගම්මිරිස්	කිලෝ ග්‍රෑම්	බඳුදීම			6,386,275	4,343,034	68%
අන්නාසි	කිලෝ ග්‍රෑම්	500	1,516	303%	30,000	65,380	218%
පුවක්	ගෙඩි	33,000	24,960	76%	74,130	67,436	91%
රඹුටන්	ගෙඩි			බඳුදීම	7,859,012	7,827,142	100%
මැංගුස්	ගෙඩි			බඳුදීම	116,844	147,207	126%
කිරි ගව ව්‍යාපෘතිය	ලීටර්	15,794	16,032	102%	1,010,658	1,075,426	106%
ගවයින් අලෙවිය	ගෙඩි	13	8	62%	234,000	625,828	267%
පොල් ලෙලි	ලෙලි	6,058,895	6,865,645	113%	15,039,408	24,494,539	163%
පොල් ගස්	ගස්	9,459	6,728	71%	30,160,300	21,470,764	71%
රබර් ගස්	ගස්	4,077	3056	75%	7,167,100	7,285,504	102%
දර	යාර	2,141	1832	86%	594,537	689,509	116%
එකතුව					577,251,851	576,977,855	100%

2.3. ක්ෂේත්‍ර වැඩ ප්‍රගතිය - කුරුණෑගල වැවිලි සමාගම

අනු අංකය	වැඩසටහන	ඒකකය	2017 වර්ෂයේ ප්‍රතිපාදන මුදල (රු.)	භෞතික ඉලක්කය	2017.12.31 දිනට			
					භෞතික ප්‍රගතිය	%	මූල්‍ය ප්‍රගතිය (රු.)	%
1	අලුතින් වැටවල් සැකසීම	මීටර්	10,800,630	19,670	19,025	97	9,839,474	91
2	වැටවල් අලුත්වැඩියාව	මීටර්	2,840,100	41,125	52,197	127	3,080,299	108
3	යටි වගාව	පැළ	11,792,564	6,752	6,752	100	9,576,831	81
4	පොල් පැළ පාලු සිටුවීම	පැළ	2,821,226	9,777	10,552	108	2,585,848	92
5	මහ වගාව සඳහා අකාබනික හා කාබනික පොහොර යෙදීම	ගස්	52,395,574	174,797	149,699	86	31,925,105	61
6	අලුතින් කාණු කැපීම හා පරණ කාණු ගොඩ දැමීම	මීටර්	1,547,000	32,200	30,228	94	1,023,679	66
7	වසුන් යෙදීම (පොල් අතු)	ගස්	2,125,235	354,678	271,791	77	1,918,132	90



අලුතින් වැටවල් සැකසීම



යටි වගාව



මහ වගාව සඳහා කාබනික පොහොර යෙදීම



අලුතින් කාණු කැපීම හා පරණ කාණු ගොඩ දැමීම



අලුතින් කාණු කැපීම හා පරණ කාණු ගොඩ දැමීම

පොල් අතු වසුන් යෙදීම

2.4. වැදගත් සටහන්

- කුරුණෑගල වැවිලි සමාගම ඉතිහාසයේ ලැබූ උපරිම ලාභය වන රුපියල් 239956218 ක් 2017 වර්ෂයේ ලබාගෙන ඇත (බදු පෙර ලාභය)



- ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාව මගින් පිරිනමන හොඳම ගම්මිරිස් වගාකරුවාට 2016 වර්ෂයට හිමි සම්මානය කුරුණෑගල වැවිලි සමාගම විසින් දිනා ගන්නා ලදි එම සම්මාන උලෙල 2017 වර්ෂයේදී පවත්වන ලදි



- 2016 වර්ෂයේ ඉපැයු ලාභය සැලකිල්ලට ගෙන සියලුම සේවකයින් හට දිරි දීමනා ලබා දී ඇත. මෙම උත්සවය 2017 වර්ෂයේදී පවත්වන ලදී



- 2017 වර්ෂයේ මුරකරුවන් සඳහා නිල නිවාස 15 ක් ඉදිකර අවසන් කර ඇති අතර ස්ථාන භාර නිලධාරී නිල නිවාස 9 ක් සඳහා සහ එක් මුරකරුවකු සඳහා නිල නිවාසයක වැඩ ආරම්භ කර ඇත



- පවතින දැඩි නියගය හේතුවෙන් වගාවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ජල සම්පාදන ව්‍යාපෘති 2 ක් ස්ථාපනය කිරීමේ කටයුතු 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත



සීමාසහිත හලාවත වැවිලි සමාගම

1. හැඳින්වීම

1987 අංක 23 දරණ පොදු සංස්ථා හෝ රජයට අයත් ව්‍යාපාර පොදු සමාගම් බවට පත් කිරීමේ පනත යටතේ හලාවත වැවිලි සමාගම පොදු සමාගමක් බවට පත් කර 1982 අංක 17 හා 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලදී. සමාගම් ලියාපදිංචි අංකය PB 703 වේ.

අංක 718/16 හා 1992/6/11 දරණ ගැසට් පත්‍රය යටතේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු ඇතුළත් සියලුම වැවිලි වත්කම් හලාවත වැවිලි සමාගමට පවරන ලදී.

2. මූල්‍ය කාර්ය සාධනය - 2017

2.1. මූල්‍ය වාර්තාව

	2017 (කෙටුම්පත් කරන ලද ගිණුම්)	2016
	රු.	රු.
අයහාරය	516,178,934	383,089,914
විකුණුම් පිරිවැය	(310,604,719)	(234,382,941)
දළ ලාභය	205,574,215	148,706,973
වෙනත් මෙහෙයුම් ආදායම් සහ ලැබීම්	59,119,115	65,941,736
පරිපාලන වියදම්	(110,679,954)	(102,545,104)
වෙනත් මෙහෙයුම් වියදම්	(12,352,180)	(8,692,761)
මෙහෙයුම් තුළින් ජනනය වූ ලාභය	141,661,197	103,410,843
ශුද්ධ මූල්‍ය ආදායම/ (වියදම්)	(15,286,608)	(18,594,219.75)
බදු පෙර ලාභය	126,374,589	84,816,623
බදු වියදම් (වෙන්කිරීම්)	(15,874,397)	(15,144,615)
වර්ෂයේ ලාභය	110,500,192	69,672,008
වෙනත් විස්තීර්ණ ආදායම්		
නිශ්චිත ප්‍රතිලාභ සැලසුම් ආයුගණන ලාභ/ (අලාභ)	702,850	1,091,543
වර්ෂයට මුළු විස්තීර්ණ ආදායම්, ශුද්ධ බදු	111,203,042	70,763,551
කොටසක ඉපයුම	5.53	3.48


3. ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්වල කාර්ය සාධනය - 2017

ක්‍රියාකාරකම		ඒකකය	භෞතික ප්‍රගතිය		වාර්ෂික ඇස්තමේන්තුව අනුව නිමකරන ලද %
			2017.12.31 දක්වා සත්‍ය අගය	වාර්ෂික ඇස්තමේන්තුව	
වල් මර්ධනය	අතින් (තෙවරක්)	හෙක්ටයාර	3,536.77	3,035.19	117%
	රසායනික ද්‍රව්‍ය භාවිතය (දෙවරක්)	හෙක්ටයාර	-	-	-
	යාන්ත්‍රික	හෙක්ටයාර	1,797.12	2,838.78	63%
හැරෝ කිරීම		හෙක්ටයාර	442.26	502	88%
පොහොර යෙදීම	නයිට්‍රජන්, පොටෑසියම්, පොස්පරස් පොහොර	ගස්	186,712	219,281	85%
	ඩොලමයිට්	ගස්	225,671	225,222	100%
	Y.P.M. පොහොර (දෙවරක්)	ගස්	1,400	2,500	56%
	කාබනික පොහොර (දෙවරක්)	ගස්	7,593	7,021	108%
පොල්ලෙලි වැලඳීම		වලවල්	13,037	16,800	78%
පාළු සිටවීම/අඩු පිරවීම		පැල	952	3,100	31%
කනු කැපීම	නව	මීටර	1500	13,850	11%
	රොන්මඩ ඉවත් කිරීම	මීටර	3694	18,750	20%
වැට ගැසීම	නව	මීටර	22037	24,803	89%
	අළුත්වදියාවෙන්	මීටර	46166	32,050	144%
	ගිනි ආවරණ සැකසීම	මීටර	11019	17,500	63%
ආවරණ යෙදීම	පොල් අතු (දෙවරක්)	ගස්	430215	413,202	104%
	පොල් ලෙලි	ගස්	1380	-	-

3.1. වගා අස්වැන්න (පොල් ගෙඩි)

2017		2016	
2017.12.31 දිනට	වාර්ෂික ඇස්තමේන්තුව	2016.12.31 දිනට	වාර්ෂික ඇස්තමේන්තුව
11,651,155	17,050,000	16,522,290	14,734,000

2011 වසරේ සිට 2017 දෙසැම්බර් දක්වා අස්වැන්න




4. වෙනත් ක්‍රියාකාරකම්

4.1. නව/යටි පැල වගාවන් (හෙක්ටයාර)

වතු කොට්ඨාශය	වපසරිය (හෙක්ටයාර)
පළගස්වැව වත්ත	165.00
හලාවත පලාත් වතු	116.03
දිවුලපිටිය පලාත් වතු	99.00
තම්බපණ්ණි පලාත් වතු	125.31
බිංගිරිය පලාත් වතු	336.89
මාදම්පේ පලාත් වතු	111.70
මුළු ඉඩම් ප්‍රමාණය	953.93

2009 සිට 2017 දක්වා නව/යටි පැල වගාවන්



4.2. 2009 වර්ෂයේ සිට ස්නායුක කර ඇති පොල් නව/යටි වගාවන්

වර්ෂය	වසසරිය (හෙක්ටයාර)	පැල සංඛ්‍යාව
2009	101.10	12,517
2010	107.93	13,932
2011	128.17	14,096
2012	266.84	28,915
2013	173.76	18,759
2014	118.57	13,311
2015	68.00	6,051
2016	39.64	4,730
2017	14.02	1,840
මුළු ප්‍රමාණය	1,018.03	114,151

5. ව්‍යාපෘති

5.1. අතින් පරාගනය කිරීමේ ව්‍යාපෘතිය

අතින් පරාගනය කර නිෂ්පාදනය කරන ලද පොල් බීජ ව්‍යාපෘතිය 2011 දී පළමුවැනුව වත්තේ පිහිටුවනු ලැබීය. මෙසේ නිෂ්පාදනය කරන ලද පොල් පැල යටි වගාවන් ලෙස වගා කරනු ලැබ ඇති අතර ඒවා උසස් ඵලදාවක් ලබා දෙන ලක්ෂණ පෙන්වුම් කරමින් ශක්තිමත්ව හොඳින් සංවර්ධනය වේ.



වසර	අතින් පරාගනය කරන ලද මල් ගණන	ලබා ගන්නා ලද බීජ පොල් ප්‍රමාණය	තවාන් කරන ලද බීජ පොල් ප්‍රමාණය
2014	1,976	17,452	17,112
2015	1,956	13,446	13,446
2016	1,816	11,273	10,017
2017	1,591	6,966	6,033

5.2. කීනියම වතු කොට්ඨාශයේ පිහිටුවා ඇති තනි බීජ උද්‍යානය පොල් පර්යේෂණ ආයතනය (CRI) හා හලාවත වැවිලි සමාගම (CPL) අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

පොල් පර්යේෂණ ආයතනය - හලාවත වැවිලි සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දෙමුහුන් ‘කප්රුවන’ බීජ පොල්/පොල් පැල නිපදවීම සඳහා මෙම ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කරනු ලැබීය.

ශක්තිමත්ව හොඳින් වර්ධනය වන පොල් පැල මගින් එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පෙන්වුම් කෙරේ.



වසර 2.5 තුළ මල් පිදුණු පොල් පැල දෙකක්

5.3. මී ගව ව්‍යාපෘතිය

පළගස්වැව වතු ප්‍රදේශයේ පිහිටා ඇත.

මී ගවයින් සංඛ්‍යාව - 300

කිරි ගවයින් සංඛ්‍යාව - 49

සම්පූර්ණ කිරි ප්‍රමාණයම මීකිරි හා යෝගට් බවට පත් කෙරේ.

ගව පට්ටිය හා කිරි නිශ්පාදන වල ප්‍රමිතිය උසස් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතී.



5.4. පළගස්වැව ගිමන් හල

මී ගව ව්‍යාපෘතියෙන් ලබා ගන්නා පිරිසිදු මී කිරි යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන මුද්දවාපු මී කිරි හා යෝගට් හලාවත - පුත්තලම මාර්ගයේ රාජකදළුව, පළගස්වැව වත්තට යාබදව පිහිටි අලෙවි සැල තුළ අලෙවි කරනු ලබයි.

තවද පළගස්වැව වතු කොට්ඨාශය තුළ නිෂ්පාදනය කරනු ලබන පිරිසිදු පොල් තෙල් හා පිරිසැකසුම් කරන ලද කජු මෙම අලෙවි සැල තුළ අලෙවි කරනු ලබයි.

නිෂ්පාදන අලෙවිය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අලෙවි සැල අලුතින් ඉදිකර ඇත.



වර්ථමාන පෙනුම



පෙර පැවති ආකාරය

5.5. බැටළු ව්‍යාපෘතිය

බිංගිරිය වතු ප්‍රදේශය - කිනියම වත්ත

බැටළුවන් සංඛ්‍යාව - 438

බැටළු පොහොර කාබනික ද්‍රව්‍යක් ලෙස යටි වගාව හා මුගන් පෘථි වගාව සඳහා යොදා ගැනේ.



5.6. කජුවගාව

වතු කොට්ඨාශය	වපසරිය (හෙක්)	ගස් සංඛ්‍යාව
තම්බපණ්ණි වතු කොට්ඨාශය	687.59	43467 (තනි වගාව)
තම්බපණ්ණි වතු කොට්ඨාශය	42.65	2923 (මිශ්‍ර වගාව)
බිංගිරිය වතු කොට්ඨාශය	38.20	3748
හලාවත වතු කොට්ඨාශය	45.12	1833
මාදම්පේ වතු කොට්ඨාශය	6.07	970

කපු අස්වැන්න අමු කපු ලෙස මෙන්ම පිරිසැකසුම් කපු ලෙස අලෙවි කරනු ලබයි.



5.7. රඹුටන් වගාව

දිවුලපිටිය වතු කොට්ඨාශය තුළ ස්ථාපිත කර ඇත

වත්ත	ස්ථාපිත කල වර්ෂය	වපසරිය (හෙක්)	ගස් සංඛ්‍යාව
කෝපිවත්ත	1996	10.00	113
කෝපිවත්ත	2005	10.00	477



5.8. ගම්මිරිස් වගාව

දිවුලපිටිය වතු කොට්ඨාශය තුළ ස්ථාපිත කර ඇත

වත්ත	ස්ථාපිත කල වර්ෂය	වපසරිය (හෙක්)	වැල් සංඛ්‍යාව	එල දරණ වැල් සංඛ්‍යාව
වීර නිශ්ශංකමල්ල	1998	2.02	859	859
වීර නිශ්ශංකමල්ල	1999	2.02	1064	1064
වීර නිශ්ශංකමල්ල	2011	2.02	651	
හේමමාලී	2012	5.00	636	
කටුකෙන්ද	2013	2.50	660	
වීර නිශ්ශංකමල්ල	2014	2.50	440	



5.9. කුරුඳු වගාව

දිවුලපිටිය හා බිංගිරිය යන වතු කොට්ඨාශ තුළ ස්ථාපිත කර ඇත

වත්ත	ස්ථාපිත කල වර්ෂය	වපසරිය (හෙක්)	ගස් සංඛ්‍යාව	අස්වනු ගන්නා ගස් සංඛ්‍යාව
සරස්වතී	2011	3.00	6665	6665
දොඹවින්න	2011	3.00	17700	17700
දොඹවින්න	2012	2.00	9600	
දොඹවින්න	2014	1.40	5350	
දොඹවින්න	2017	2.00	5000	
කොළමුණුමිය සියඹලාවැව	2011	0.81	7200	7200



5.10. මූගන් පාට වගාව

2008 දී බිංගිරිය වතු කොට්ඨාශය තුළ ස්ථාපිත කරන ලද වගාව මගින් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන ලද සම්පූර්ණ වියදම ද ඉක්මවා ස්ථිර ආදායමක්, ලාභයක් පෙන්වුම් කර ඇති බැවින් මෙම ව්‍යාපෘතිය පහත දක්වා ඇති පරිදි අනෙක් වතු සඳහා ද ව්‍යාප්ත කර ඇත.

වතු කොට්ඨාශය	ස්ථාපිත කල වර්ෂය	වපසරිය (හෙක්)	ගස් සංඛ්‍යාව	එල දරණ ගස් සංඛ්‍යාව
පළගස්වැව	2011/2017	0.5	150	75
බිංගිරිය	2008/2012	4.4	2700	2700
දිවුලපිටිය	2012	4.00	946	946
මාදම්පේ	2011/2012/2014	3.64	900	550



5.11. කොහු කම්හල - පළගස්වැව වත්ත

පළගස්වැව වතුයායේ ස්ථාපිත කර ඇති කොහු කම්හල ක්‍රියාත්මක වන අතර දේශීය වෙළඳපොළ සඳහා මිශ්‍ර කෙඳි සහ කොහුබත් නිපදවනු ලැබේ.

6. විශේෂ ජයග්‍රහණ

2017 වර්ෂයේදී හලාවත වැවිලි සමාගම, අනාගත ප්‍රගතිය හා සුඛ සාධනය වෙනුවෙන් කැපවුණු කැපවීමත්, රාජ්‍ය ව්‍යාපාරයේ ආචාර ධර්ම හා කීර්තිය ආරක්ෂා කිරීමත්, ගෞරවය හා අභිමානය සුරක්ෂිත කිරීමත් වෙනුවෙන් ලංකා ජන සන්නිවේදකයන්ගේ සංගමය විසින් MASSCO ජාතික කුසලානය හා සහතිකය පිරිනමනු ලැබීය



සීමාසහිත ගල්ඔය වැවිලි සමාගම

1. හැඳින්වීම


ගල්ඔය වැවිලි සමාගම 2007 වසරේදී ශ්‍රී ලංකා රජය සහ පුද්ගලික ආයතන කිහිපයක් හවුල් වීමෙන් ආරම්භ කරන ලදී. ඉන් 51% බහුතරය ශ්‍රී ලංකා රජය සතු වන අතර ඉතිරි 49% ඉවුන් සහ සමාගම සහ ලංකා ඔරික්ස් ලිසිං සමාගම යන ආයතන දෙකෙහි හිමිකාරිත්වය යටතේ මෙය ක්‍රියාත්මක වේ. කෙසේවෙතත් ආයතනයේ කටයුතු නිල වශයෙන් නැවත ආරම්භ කරනු ලැබූයේ 2009 අගෝස්තු 29 දින ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුවය.




2. ප්‍රගතිය

2017 අප්‍රේල් 1 සිට 2018 මාර්තු 31 දින දක්වා වන මූල්‍ය වර්ෂය සඳහා වැවිලි දෙපාර්තමේන්තුවේ ඉලක්ක හා ඉන් සපුරා ගත් ප්‍රමාණයන් පහත දැක්වේ.

ක්‍රියාකාරකම	දෙපාර්තමේන්තුව	ඒකක	ඉලක්ක 01.04.2017- 31.03.2018	මේ වන විට 01.04.2017- 31.12.2017
වැවීම	වැවිලි	හෙක්	1,965	958.44
වැවීම	ශෂ්‍ය විද්‍යා	හෙක්	86	39.80
නෙළු වානිජ උක් ප්‍රමාණය	වැවිලි	මෙ.ටො	200,000	167,685.96
නෙළු වානිජ උක් ප්‍රමාණය	ශෂ්‍ය විද්‍යා	මෙ.ටො	765	2,455.40
නෙළු බීජ උක් ප්‍රමාණය	වැවිලි	මෙ.ටො	12,150	6,226.69
නෙළු බීජ උක් ප්‍රමාණය	ශෂ්‍ය විද්‍යා	මෙ.ටො	10,153	5,609.31
සිනි උකහා ගැනීම	කර්මාන්තශාලා	%	8.16%	7.48%
සිනි නිෂ්පාදනය	කර්මාන්තශාලා	මෙ.ටො	16,362	12,711.4
මොලෑසස් නිෂ්පාදනය	කර්මාන්තශාලා	මෙ.ටො	10,038	8,668.79

2.1. 2017.12.31 දිනට ඉලක්ක හා ඉන් සපුරා ගත් ප්‍රමාණයන්








2017/18 වර්ෂය සඳහා බිම් සැකසීම හා වගා කිරීම් ඇස්තමේන්තුව හෙක්ටයාර 1965 කි. මෙයින් වාණිජ උක් වගාව හෙක්ටයාර 1840 ක් වන අතර බීජ උක් සඳහා වගාව හෙක්ටයාර 125 ක් වේ.

නමුත් මෙම ප්‍රදේශයේ දැනට පවතින නියං කාලගුණ තත්වය හේතුකොටගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජල සැපයුම සීමා කර ඇති අතර ජල සැපයුම් පරාසයද දීර්ඝ කිරීම හේතුවෙන් උක් වගා කටයුතු වලට මෙය සෘජුව බලපා ඇත.

2.2. ශාඛා විද්‍යා දෙපාර්තමේන්තුව



2.3. කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව



කර්මාන්තශාලාවේ නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු උක් ඇඹරීම 2017 මැයි මස 15 දින ආරම්භ කරන ලදී.

2017.12.31 දින වන විට උක් ටොන් 169,939 ක් අඹරා ඇති අතර එයින් සීනි මෙ.ටො. 12,711.4 ක් හා මොලෑසස් මෙ.ටො. 8,668.8 ක් නිෂ්පාදනය කර ඇත. උක් උකහා ගැනීමේ ප්‍රතිශතය 7.48 ක් වේ.

ඇස්තමේන්තුවට අනුව මෙම වාරය සඳහා උක් ටොන් 200,765 ක් ඇඹරීමට නියමිතය.

- ඇස්තමේන්තුගත සීනි නිෂ්පාදනය - මෙ.ටො.16,362
- ඇස්තමේන්තුගත මොලෑසස් නිෂ්පාදනය - මෙ.ටො.10,038

3. මානව සම්පත් හා පරිපාලන දෙපාර්තමේන්තුව

2017.12.31 දින වන විට සේවකයින් 912 ක ප්‍රමාණයක් ආයතනයට සම්බන්ධ වී ඇති අතර, මින් සීමිත ස්ථිර සේවකයින් ලෙස 187 දෙනෙකුද, කොන්ත්‍රාත් සේවකයින් 721 ක් ද, පුහුණු අභ්‍යාසලාභීන් 04 ක් ද වශයෙන් ද සමන්විත වේ.

	සැප්තැම්බර්	ඔක්තෝබර්	නොවැම්බර්	දෙසැම්බර්
මුළු සේවකයින් සංඛ්‍යාව	978	977	948	912

2017 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා ලබා දී ඇති පුහුණු කිරීම් ප්‍රමාණය 02 ක් වේ.

4. මූල්‍ය දෙපාර්තමේන්තුව

2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ශුද්ධ අලාභය රු. 802,601,216/= කි. එදිනට අත ඉතිරි මුදල (බැංකු ඇතුළුව) සෘණ 2,008,115/= වන අතර බැංකු අයිරාව රු.මිලියන 52 කි. විකිනිය හැකි භාණ්ඩ තොගය රු.මිලියන 587.5 කි.(සිනි රු.මි. 3.6 ක් හා මොලැශස් රු. මි. 583.9කි)

5. සමාජික කල ව්‍යාපෘති

5.1. ස්කෘතාර ව්‍යාපෘතිය

පවතින ස්කෘතාරය පිළිසකර කර නැවත සකස් කිරීම ආයතනයේ එක් ව්‍යාපෘතියකි. දිනකට කිලෝ ලීටර 21.5 ක ධාරිතාවයෙන් යුත් ස්කෘතාරය 2014 ආරම්භ කළ අතර 2017.01.30 දින වන විට රුපියල් මිලියන 800 ක වියදමින් එය අවසන් කරන ලදී. අප වාණිජ නිෂ්පාදනය සඳහා මේ වන විට එහි බලපත්‍රය බලාපොරොත්තුවෙන් සිටීමු. එයට අවසර ලැබුණ විගස මසකට ලීටර 500,000 ක් නිෂ්පාදනය කර රුපියල් මිලියන 225ක ආදායමක් අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා කපු සංස්ථාව

1. හැඳින්වීම

ශ්‍රී ලංකා කපු සංස්ථාව 1972 අංක 11 දරණ රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනතේ විධිවිධාන යටතේ 1973 මැයි මස 25 වන දින අංක 60/7 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව පිහිටුවන ලදී. සංස්ථාව ආරම්භයේ සිට රාජ්‍ය ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, කපු කර්මාන්තය සඳහා සියළුම සේවාවන් සැපයීම සිදුකරන අතරතුර වාණිජ කටයුතු ද ලාභදායී මට්ටමකට සිදු කරයි.

1.1. දැක්ම

ශ්‍රී ලංකාව ලෝකයේ උසස් තත්ත්වයේ කපු නිෂ්පාදනය කරන හා අපනයනය කරන ප්‍රමුඛතම රටක් බවට පත් කිරීම.

1.2. මෙහෙවර

කපු වගාව, නිෂ්පාදනය, පිරිසැකසුම් තාක්ෂණය , අගය එකතු කිරීම, පර්යේෂණ හා අලෙවි ප්‍රවර්ධන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා ගොවීන් සහ අදාළ පාර්ශවයන් වෙත වෘත්තීය මඟ පෙන්වීම ලබාදීම තුළින් දිගුකාලීන වූ වාණිජමය ශක්‍යතාවයක් ළඟාකර ගැනීමට හැකිවන පරිදි කපු කර්මාන්තය නඟා සිටුවීම.

1.3. අරමුණු

1. කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම සම්බන්ධ සැලසුම් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීමට උපදෙස් දීම.
2. කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය , පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ කටයුතු කිරීම.
3. කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම දියුණු කිරීමේ පරමාර්ථයෙන් විමර්ශන හා පර්යේෂණ කටයුතු සිදු කිරීම.
4. කපු වගා කිරීම, පිරිසැකසුම් කිරීම සහ අලෙවි කිරීම සහ අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ තාක්ෂණික, අලෙවි හා වෙනත් තොරතුරු රැස් කිරීම, පිළියෙල කිරීම, ප්‍රසිද්ධ කිරීම සහ බෙදා හැරීම සහ ඒ කටයුතු වලදී අන් අය සමඟ එක්ව ක්‍රියා කිරීම.
5. කපු සහ කපු නිෂ්පාදන පිරිසැකසුම් කිරීම සඳහා පිහිටුවනු ලබන කර්මාන්තශාලා පිහිටුවිය යුතු ස්ථාන, ඒවායේ ප්‍රමාණය හා තාක්ෂණික ප්‍රමිති නිශ්චය කිරීම සහ අළුත් කර්මාන්තශාලා පිහිටුවීමටත් අවශ්‍ය අවස්ථාවලදී එවකට පවතින කර්මාන්තශාලා ක්‍රියා කරවීම.
6. කපු සහ කපු නිෂ්පාදන මිලට ගැනීම, බෙදා හැරීම, විකිණීම සහ අපනයනය කිරීම.
7. කපු වගා කිරීම පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම සහ කපු නිෂ්පාදනය පිරිසැකසුම් කිරීම හා අලෙවි කිරීම පිළිබඳ වැඩ කරගෙන යාම සඳහා අවශ්‍ය තැනැත්තන් පුහුණු කිරීම පිණිස පහසුකම් සැපයීම.
8. කපු වගාවන්, පිරිසැකසුම් කිරීමේ පහසුකම් සහ අලෙවි කිරීම දියුණු කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය මූලික සංවිධානය පිහිටුවීම සහ ඒවා පිහිටුවීමට ආධාරදීම.
9. කපු නිෂ්පාදන ප්‍රචාරය කිරීම හා විකිණීම සඳහා අවශ්‍යයැයි සලකනු ලබන පියවර ගැනීම, ලෝකයේ වෙළඳපොළවල්වල ඒ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම සහ ඒ කාර්යය සඳහා හෝ ඊට සම්බන්ධ හෝ අනුෂංගික කාර්යයන් සඳහා ප්‍රචාරක කටයුතුවලට මුදල් යෙදවීම, ඒ කටයුතු අනුපාලනය කිරීම සහ ඒ කටයුතු වලට ආධාරදීම ආරම්භ කොට ඊට අනුග්‍රහ දැක්වීම.

1.4. හෝග

සංස්ථා වතුයායන්වල වගා කරන ප්‍රධාන හෝගය කපු වේ. පොල් , පැපොල් සහ වෙනත් පළතුරු වර්ග අතුරු හෝග ලෙස වගා කරනු ලබයි.

1.4.1. ප්‍රාදේශීය කාර්යාල

	ආවරණය වන දිස්ත්‍රික්ක
1. පුත්තලම පුත්තලම ප්‍රාදේශීය කාර්යාලය	පුත්තලම/කුරුණෑගල
2. හම්බන්තොට ප්‍රාදේශීය කාර්යාලය	හම්බන්තොට/රත්නපුර
3. අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය	අනුරාධපුර
4. නාලන්ද ප්‍රාදේශීය කාර්යාලය	මාතලේ/පොළොන්නරුව
5. මොණරාගල ප්‍රාදේශීය කාර්යාලය	මොණරාගල
6. මහියංගණය ප්‍රාදේශීය කාර්යාලය	මහනුවර/බදුල්ල
7. අම්පාර ප්‍රාදේශීය කාර්යාලය	අම්පාර
8. මඩකලපුව ප්‍රාදේශීය කාර්යාලය	මඩකලපුව
9. කිලිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය	කිලිනොච්චි/මුලතිව්/යාපනය
10. මන්නාරම ප්‍රාදේශීය කාර්යාලය	වවුනියා/මන්නාරම

1.4.2. වතුයායන්

පිහිටි දිස්ත්‍රික්කය

මුළු අක්කර ප්‍රමාණය

වගාකර ඇති අක්කර ප්‍රමාණය

1. කමන්දළුව වතුයාය	පුත්තලම	548	548
2. පුත්තලම ආවේගේවත්ත වතුයාය	පුත්තලම	961	510
(අක්කර 250 ක ප්‍රමාණයක් වගාව සඳහා සුදුසු නැත)			
3. එළුවන්කුලම වතුයාය	පුත්තලම	200	200
4. හාඩ් වතුයාය	මඩකලපුව	365	365
5. විලච්චිය වතුයාය	අනුරාධපුර	25	25
6. නාලන්ද වතුයාය	මාතලේ	75	75

1.4.3. බීජ උද්‍යාන

දිස්ත්‍රික්කය

මුළු අක්කර ප්‍රමාණය

වගාකර ඇති අක්කර ප්‍රමාණය

1. මහඔය බීජ උද්‍යානය	අම්පාර	81	81
2. සුදුවතුර ආර බීජ උද්‍යානය	මොණරාගල	50	50
3. ඔයාමඩුව බීජ උද්‍යානය	අනුරාධපුර	200	85
(ඉතිරි අක්කර ප්‍රමාණය වගාව සඳහා සුදුසු නැත)			
4. කොණ්ඩවිච්චි බීජ උද්‍යානය	මන්නාරම	6000	1500
5. තිරියාය බීජ උද්‍යානය	ත්‍රිකුණාමලය	50	03
6. මාන්කර්ණි බීජ උද්‍යානය	මඩකලපුව	323	100

1.4.4. මධ්‍යම පැළ තවාන්

ආවරණය වන දිස්ත්‍රික්ක

ප්‍රමාණය

පැළ

(අක්කර) නිෂ්පාදනය 2017

1. මිහින්තලේ පැළ තවාන	අනුරාධපුරය	2.5	104924
2. දඹුල්ල පැළ තවාන	මාතලේ	03	24976
3. කමන්දළුව පැළ තවාන	පුත්තලම	01	134655
4. හාඩ් පැළ තවාන	මඩකලපුව	01	6846
5. කුඹුක්කන පැළ තවාන	මොණරාගල	03	14950
6. අළුත්තරම පැළ තවාන	බදුල්ල/මහනුවර	02	23634
7. වන්දිකා වැව පැළ තවාන	රත්නපුර/හම්බන්තොට	0.5	18471
			<u>328456</u>

1.4.5. කපු පිරිසැකසුම් මධ්‍යස්ථාන

පිහිටි දිස්ත්‍රික්කය

- 1. නැදගමුව පිරිසැකසුම් මධ්‍යස්ථානය ගම්පහ
- 2. පුත්තලම පිරිසැකසුම් මධ්‍යස්ථානය පුත්තලම

1.4.6. පර්යේෂණ මධ්‍යස්ථාන

- 1. කමන්දළුව පර්යේෂණ ඒකකය ඇත.
 - 2. පුත්තලම පර්යේෂණ ඒකකය
- } - ක්ෂේත්‍ර විද්‍යාගාර ස්ථාපිතකර

1.4.7. කපු අලෙවිසැල්

- 1. රාජගිරිය කපු අලෙවිසැල
- 2. කොල්ලුපිටිය කපු අලෙවිසැල
- 3. පින්නවල කපු අලෙවිසැල
- 4. වරලත් අලෙවිසැල් -55

1.4.8. සංචාරක බංගලාව

- 1. පුත්තලම සංචාරක බංගලාව
- 2. හාඩි සංචාරක බංගලාව

1.5. 2017.12.31 දිනට කාර්යය මණ්ඩලය

	අනුමත කාර්යය මණ්ඩලය	2017.12.31 දිනට කාර්ය මණ්ඩලය
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ ශ්‍රේණිය (HM) 02		02
මධ්‍යම කළමනාකරණ ශ්‍රේණිය (MM) 07		05
කණිෂ්ඨ කළමනාකරණ ශ්‍රේණිය (JM) 26		18
කළමනාකරණ සහකාර (MA) 122		88
සුළු ශ්‍රේණිය (PL) 67		65
එකතුව	224	178

මෙයට අමතරව, සංස්ථාවේ පිරිසැකසුම් මධ්‍යස්ථාන,වතුයායන්, බීජ උද්‍යාන හා මධ්‍යම පැළ තවාන්වල මාසික අවශ්‍යතා මත වෙක්රෝල් කම්කරුවන් 300 ක් පමණ සේවයේ යොදවා ඇත.

2. 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන කාර්ය සාධන දර්ශකයන් සහ සංවර්ධන වැඩසටහන් පිළිබඳ කෙටි හැඳින්වීම

2.1. සංස්ථාවේ මූල්‍ය ලාභය

ශ්‍රී ලංකා කපු සංස්ථාව එහි වාණිජ ක්‍රියාකාරකම් වලින් ලාභදායී තත්ත්වයක් පවත්වාගෙන යන අතර 2017 වර්ෂයේදී රු.මි. 16.34 ක ශුද්ධ ලාභයක් වාර්තා කරන ලදී.

2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකාබද්ධ ලාභ/ අලාභ ගිණුම

	2017.12.31 (රු)
විකුණුම් / පිරිවැටුම	
කපු මද	90,515,369.48
බීජ කපු ඇට	2,866,000.00
කපු පැල	6,631,300.00
පොල්	1,321,899.23
ආපසු එවුම්	(383,486.20)
ශුද්ධ විකුණුම්	100,951,082.51
විකුණුම් පිරිවැය	
තොග අඩු / වැඩිවීම්	1,635,651.00
තවත් වියදම්	1,612,703.11
කපු මද නිෂ්පාදන පිරිවැය / පොදුකාර්ය	45,034,158.52
එල දරණ වගා නඩත්තු වියදම්	24,730,199.52
එල දරණ වගා සෘජු වියදම්	7,169,800.48
මුළු විකුණුම් පිරිවැය	80,182,512.63
දළ ලාභය	20,768,569.88
අනෙකුත් වියදම්	
පරිපාලන වියදම් (පිරිසැකසුම් සහ තවත්)	20,603,576.87
ලාභ (අලාභ) ක්‍රමක්ෂය කිරීමට පෙර	164,993.01
ක්‍රමක්ෂය	2,473,266.69
ලාභ (අලාභ) ක්‍රමක්ෂය කිරීමට පසු	(2,308,273.68)
ලාභ (අලාභ) වයින්	239,778.90
ලාභ (අලාභ) පිරිසැකසුම් උපකරණ	160,000.00
ලාභ (අලාභ) පැපොල් ව්‍යාපෘතිය	(306,544.66)
ලාභ (අලාභ) පුහුණු වැඩසටහන්	(11,831.45)
ලාභ (අලාභ) තිබ්බටු වගාව	(60,198.60)
ලාභ (අලාභ) වෙනත් ව්‍යාපෘති	4,681,795.00
ක්‍රියාත්මකයෙන් ලත් ශුද්ධ ලාභ (අලාභ)	2,394,725.51
අනෙකුත් වියදම්	-
රාජ්‍ය ප්‍රදාන (පුනරාවර්තන)	18,700,200.00
අතිරික්ත / ඌණ වෙන්කිරීම් සඳහා ගැලපුම්	9,593,187.00
පොලී අදායම්	329,352.28
වෙනත් අදායම්	6,816,908.27
ක්‍රමක්ෂය - වෙනත් පාර්ශවයන්ගෙන් ලත් ප්‍රදාන	2,717,036.82
මුළු අනෙකුත් වියදම්	38,156,684.37
අනෙකුත් වියදම්	-
පරිපාලන වියදම් (ප්‍රධාන කාර්යාලය)	18,288,559.76
ස්ථාවර වත්කම් ඉවත් කිරීමේ අලාභය	896,103.60
ලියාහරින ලද අගය - එලදරණ කපු වගාව	5,024,718.24
මුළු අනෙකුත් වියදම්	24,209,381.60
ශුද්ධ ලාභය	16,342,028.28

2.2. කපු වගා සහනාධාර යෝජනා ක්‍රමය යටතේ අක්කර 4500 ක නව වගාව

ශ්‍රී ලංකාවේ වර්තමාන සමස්ත කපු වගා භූමි ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 150108 ක් පමණ වේ. 2017 වර්ෂයේදී දිස්ත්‍රික්ක 19 ක සහනාධාර යෝජනා ක්‍රමය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 125 ක් ආවරණය වන පරිදි බද්ධ කපු අක්කර 2363 ක් හා බීජ කපු අක්කර 2137 ක් වගා කරන ලදී. ඒ යටතේ ප්‍රතිලාභී පවුල් 14932 ක් සඳහා ප්‍රතිලාභ ලබාදී ඇත. මෙම සහනාධාර යෝජනා ක්‍රමය යටතේ සංස්ථාවේ මධ්‍යම පැළ තවාන්වල බද්ධ හා බීජ පැළ 435936 ක් නිෂ්පාදනය කරන ලද අතර ඉන් බද්ධ පැළ 210654 ක් හා බීජ පැළ 90000 ක් වගාකරුවන් සඳහා නිකුත් කරන ලදී.

2.2.1. කපු වගා කිරීමේ වැඩසටහන - 2017

දිස්ත්‍රික්කය	බද්ධ කපු (අක්කර)	බීජ කපු (අක්කර)	ගෙවතු වගාව	
			බද්ධ කපු (අක්කර)	බීජ කපු (අක්කර)
1. පුත්තලම	270	95	55	30
2. කුරුතැගල	205	45	95	30
3. හම්බන්තොට	55	60	55	65
4. අනුරාධපුර	265	20	115	-
5. අම්පාර	-	335	83	07
6. බදුල්ල	25	25	-	-
7. මහනුවර	125	25	-	-
8. රත්නපුර	10	10	10	10
9. මාතලේ	150	-	25	-
10. පොළොන්නරුව	140	-	10	-
11. මොණරාගල	200	50	20	05
12. මඩකලපුව	25	200	25	150
13. ත්‍රිකුණාමලය	15	100	10	125
14. වවුනියාව	50	150	25	50
15. මන්නාරම	25	100	50	75
16. මුලතිව්	75	160	-	40
17. කිලිනොච්චි	50	80	-	40
18. යාපනය	-	25	-	30
19. කෑගල්ල	50	-	50	-
එකතුව	1735	1480	628	657

2.2.2. කපු වගා සහනාධාර යෝජනා ක්‍රමය සඳහා පැළ නිෂ්පාදනය

2017 වර්ෂයේදී කපු වගා සහනාධාර වැඩසටහන හා පෞද්ගලික වතු හිමියන් සඳහා අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ නව ප්‍රභේද වලින් යුක්ත බද්ධ කපු පැළ 328456 ක් සංස්ථා මධ්‍යම පැළ තවාන්වල නිෂ්පාදනය කරන ලදී.

2.3. බද්ධ පැළ නිෂ්පාදනය - 2017

පැළ නවන	නිෂ්පාදනය කරන ලද පැළ ගණන	නිකුත් කරන ලද පැළ ගණන
කමන්දළුව	134655	82947
දඹුල්ල	24976	9679
මිහින්තලේ	104924	74494
අළුත්තරම	23634	18262
කුඹුක්කන	14950	10166
හාඩ්	6846	5040
වන්දිකා වැව	18471	10066
එකතුව	328456	210654




-මහියංගණය පැළ නවන-



- හාඩ් පැළ නවන-

2.4. උතුරු පළාත් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

2017 වර්ෂයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සෘජු අධීක්ෂණය හා ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල පිහිටා ඇති ප්‍රාදේශීය කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් එම දිස්ත්‍රික්කවල ගොවීන් 1100 කට ආසන්න පිරිසක් සඳහා බීජ පැළ 76000 ක් ලබාදීමේ කටයුතු සිදු කරන ලද අතර 2017.12.31 දිනට මින් බීජ පැළ 50000 ක් ගොවීන් වෙත ලබාදෙන ලද අතර මේ යටතේ අක්කර 1900 ක කපු වගා කිරීමට අපේක්ෂා කෙරේ.



2.5. සංස්ථාවේ බීජ උද්‍යාන සංවර්ධනය

සංස්ථාවේ අක්කර 810 ක වපසරියකින් යුතු බීජ උද්‍යාන සංවර්ධනය ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද අනුගමනය කරමින් පර්යේෂණ ප්‍රමිතීන් වලට අනුකූල වන පරිදි නඩත්තු කරනු ලබයි. ගුණාත්මකභාවයෙන් ඉහළ බද්ධ සහ බීජ පැළ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මව් බීජ ආසන්න වශයෙන් 560000 ක් 2017 වර්ෂයේදී නිපදවන ලද අතර රිකිලි 200000 ක් ද නිපදවන ලදී. තවද, මහ ඔය බීජ උද්‍යානයේ කපු අක්කර 20 ක නව වගාවක් සිදු කරන ලද අතර පහත වතුයායන්හි පාළු පැළ සිටුවන ලදී.

▪ කොණ්ඩවිච්චි වතුයාය	-	පැළ 8585
▪ මහඔය බීජ උද්‍යානය	-	පැළ 200
▪ ඔයාමඩුව වතුයාය	-	පැළ 400
▪ කමන්දළුව වතුයාය	-	පැළ 250

2.6. ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ කපු කර්මාන්තයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා කපු සංස්ථාව විසින් පළිබෝධ මර්දන වැඩසටහන්, නව කපු ප්‍රභේද හඳුන්වාදීම, නව බද්ධ කිරීමේ ක්‍රම හඳුන්වාදීම සහ පසු අස්වනු තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම සිදු කරනු ලබයි. “හෙලෝපෙල්ට්ස් ” රෝග පාලනය සහ කඳ හා මුල් විදින කුරුමිණියා මර්දනය කිරීම සඳහා පළිබෝධ මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලදී. 2017 වර්ෂයේදී ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අනුග්‍රහය ඇතිව ප්‍රශස්ත කෘෂිකාර්මික ක්‍රමවේද භාවිතය හා කපු වගාවේ පළිබෝධ මර්දනය පිළිබඳ පුහුණු වැඩසටහන් 20 ක් පවත්වා ඇති අතර ඒ සඳහා ගොවීන් 1471 ක් සහභාගී විය.

2.7. වගා පුනරුත්ථාපනය/නව වගාව සහ අස්වැන්න

2017 වර්ෂය තුළ පුත්තලම ආවිච්චේ වතුයායේ රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද අතුරු බෝග වගා කිරීමේ ව්‍යාපෘතිය මඟින් මේ වන විට අක්කර 405 කට ආසන්න ප්‍රමාණයක කපු පැළ සිටුවා අවසන්කර ඇත.

කමන්දළුව වතුයායේ නව වගාව යටතේ කපු අක්කර 05 ක් හා පොල් අක්කර 07 ක පැළ සිටුවා අවසන්කර ඇත.

මහඔය බීජ උද්‍යානයේ අක්කර 20 ක නව වගාව සිදුකරන ලදී.

තිරියාය වතුයායේ අක්කර 03 ක පැළ සිටුවා ඇති අතර අක්කර 08 ක ප්‍රමාණයක අර්ධ වශයෙන් කැළෑ එළිකිරීමේ කටයුතු අවසන් කර ඇත.

අයහපත් කාලගුණික තත්වයන්ගේ බලපෑම මල් හා එළ දරණ අදියරේදී අහිතකර ලෙස බලපෑම හේතුවෙන් සංස්ථා වතුයායන්ගෙන් ලෙලි කපු මෙ.ටොන් 66.4 ක අස්වැන්නක් ලබා ගත හැකි විය.

2.8. දේශීය වෙළඳපොළ හා අලෙවි ප්‍රවර්ධනය පුළුල් කිරීම

පිරිසැකසුම් කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය, වෘත්තීය මාර්ගෝපදේශනය, පුහුණුව හා අගය එකතු කිරීම් සහිතව නව නිෂ්පාදන පෙළක් වාණිජ මට්ටමින් වෙළඳපොළට හඳුන්වා දී ඇත.


කපු පුහුලන් වටිනි වෙළඳපොළට නිකුත්කර ඇති අතර විස් සහ එෂු තැවරු කපු පර්යේෂණ මට්ටමින් අත්හදා බැලීමේ අදියරේ පවතී.

වරලත් අලෙවිසැල් ජාලය වරලත් අලෙවිසැල් 55 ක් දක්වා වැඩි දියුණු කිරීමට හැකි වීම මගින් දේශීය වෙළඳපොළ හා අලෙවි ප්‍රවර්ධනය තවදුරටත් පුළුල් කිරීමට හැකි විය.

2.9. පිරිසැකසුම් කර්මාන්තයේ සංවර්ධනය

වෙළඳපොළ තරඟකාරී මිල තත්ත්වයක් ඇති කිරීම සහ ගොවීන් සඳහා සෘජු වෙළඳපොළ තත්ත්වයක් ලබාදීමේ අරමුණින් කුඩා පරිමාණ කපු පිරිසැකසුම්කරුවන්ගෙන් සහ ගොවීන්ගෙන් කපු මද මෙ.ටොන් 4.8 ක් හා ලෙලි කපු මෙ.ටොන් 63.0 ක් මිලදී ගන්නා ලදී.

2017 වර්ෂය තුළ පුත්තලම හා නැදගමුව කාර්මාන්තශාලාවල ලෙලි කපු මෙ.ටොන් 105.73 ක් පිරිසැකසුම් කරන ලද අතර ඉන් ලබාගත් කපු මද මෙ.ටොන් 27.80 ක් අගය එකතු කරන ලද නිෂ්පාදන ලෙස අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 87.96 ක ආදායමක් ලබා ගන්නා ලදී.



2.10. කපු වගාවේ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන්

වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය හා ඒකාබද්ධව ශාක අභිජනනය, පොහොර කළමනාකරණය, කෘෂි හා පළිබෝධ පාලනය, පැළ සනත්වය, බද්ධ සහ බීජ පැළ වගාව, අස්වැන්න සහ අතුරු හෝග වගාව, පසු අස්වනු තාක්ෂණය හා බද්ධ කිරීමේ නව තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ වැඩසටහන් අඛණ්ඩව සිදු කෙරේ. පැළ බද්ධ කිරීම සඳහා පැවි බඩින් ක්‍රමවේදය සාර්ථකව අත්හදා බලා ඇති අතර කොණ්ඩවිච්චි වතුයායේ ඒ යටතේ නව වගාවක් ස්ථාපිත කර ඇති අතර නව කපු ප්‍රභේද 05 ක් (WUCC 19, WUCC 5, WUCC 23, WUCC 1, WUCC 21) සඳහා දිස්ත්‍රික්ක 10 ක් තුළ ආදර්ශ වගාවන් ස්ථාපිතකර ඇත. මෙම කාලසීමාව තුළ තෝරාගත් මව් ශාක/කපු ප්‍රභේදවල ජාන එකතුවක් ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා පුත්තලම වතුයායේ අක්කර 10 ක හා කමන්දළුව වතුයායේ අක්කර 6 1/2 ක ස්ථාපිත කරන ලදී.

2.11. මානව සම්පත් සංවර්ධනය

2017 වසර තුළ සේවකයින්ගේ හැකියාව සහ වෘත්තීමය ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව හා මහපෙන්වීම සංස්ථා කාර්ය මණ්ඩලයේ සේවකයින් 60 දෙනෙකු සඳහා ලබා දී ඇති අතර මීට අමතරව ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ අනුග්‍රහය ඇතිව සංස්ථාවේ කපු සංවර්ධන නිලධාරීන්ට සහ ක්ෂේත්‍ර සහායක නිලධාරීන් 41 දෙනෙකු සඳහා ඔවුන්ගේ වෘත්තීමය ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම උදෙසා දින 02 ක නේවාසික පුහුණු වැඩසටහන් පවත්වන ලදී.

කර්මාන්ත

ලංකා පිහන් සංස්ථාව

1. හැඳින්වීම

1957 අංක 49 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා ආඥා පනත යටතේ පිහිට වූ ජාතික සුලු කර්මාන්ත සංයුක්ත මණ්ඩලය මගින් පවත්වා ගෙන යනු ලැබූ උළු ගඩොල් අංශය 1972 වර්ෂයේදී ලංකා පිහන් සංස්ථාවට අනුයුක්ත කරන ලදී.

1990 වර්ෂයේදී සංස්ථාවේ පිහන් අංශය ජනතාකරණය කල පසු මෙම උළු සහ ගඩොල් අංශය ලංකා පිහන් සංස්ථාව නමින් පවත්වාගෙන එනු ලබයි.

ලංකා පිහන් සංස්ථාව උළු සහ ගඩොල් කම්හල් 08කින් හා ගොඩනැගිලි රහිත හිස් ඉඩමකින් (බංගදෙණිය) සමන්විත වේ. එම කම්හල් ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක 8ක පිහිටා ඇති අතර සමස්ථ භූමි ප්‍රමාණය අක්කර 416ක් වේ. එම කම්හල් පිහිටා ඇති දිස්ත්‍රික්ක ලංකාවේ සිසුයෙන් වර්ධනය වන ආර්ථික මධ්‍යස්ථාන ලෙස පිළිගනු ලබයි.

එම කර්මාන්තශාලා පිහිටා ඇති ස්ථාන, ප්‍රමාණ සහ වර්තමාන තත්වය පහත දැක්වේ.

කම්හල	ප්‍රදේශය	ප්‍රමාණය(අක්කර)	තත්වය
එරගම	අම්පාර	232	ක්‍රියාකාරී
මහියංගනය	මහියංගනය	94	ක්‍රියාකාරී
උස්වැව	ඇඹිලිපිටිය	19	ක්රියාකාරී
යටියන	මාතර	06	ක්‍රියාකාරී
බිංගිරිය	බිංගිරිය	03	ක්‍රියාකාරී
වැ උඩ	කුරුණෑගල	09	වසා ඇත
ඇලයාපත්තුව	අනුරාධපුරය	33	වසා ඇත
ඔඩ්දුණ්ඩාන්	මුලතිව්	13	වසා ඇත
බංගදෙණිය	බංගදෙණිය	07	හිස් ඉඩම

ඉහත කර්මාන්තශාලා අතුරින් දැනට කර්මාන්තශාලා 05ක් පමණක් ක්‍රියාත්මක වන අතර කම්හල් 03ක් වසා දමා ඇත. යුධ සමයේ එල්.ටී.ටී ය සතුව තිබූ ඔඩ්දුණ්ඩාන් උළු කම්හල ඉන් පසුව ගඩොල් ව්‍යාපෘතියක් සඳහා සහස සමුපකාර සංවර්ධන සමිතිය විසින් ලබා ගෙන තිබුණි. 2015 මාර්තු 03වන දින මා සංස්ථාවේ නිසිබලධාරී ධුරය භාරගත් පසු නැවත එම කම්හල පිහන් සංස්ථාව වෙත පවරා ගන්නා ලදී.

දිගින් දිගටම මෙම සංස්ථාව පාඩු ලැබීම හා හාණ්ඩාගාරයට විශාල වැය බරක් ඉසිලීමට සිදු වීම හේතුකොටගෙන 2012 වර්ෂයේදී කාර්ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කර ඇති ස්වේච්චා වන්දි ක්‍රමය යටතේ සේවකයින් 497 දෙනෙකු වන්දි ලබා ඉවත්ව ගොස් දැනට ස්ථිර සේවකයින් 39 දෙනෙකු පමණක් ඉතිරිව ඇති අතර එය පහත පරිදි වේ. මෙම සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට හෝ පෞද්ගලික ආයෝජකයෙකුට බදු දීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් 2011නොවැම්බර් මස 09වන දිනැති කැබිනට් පත්‍රිකා අංක 11/2068/553/018 – I මගින් තීරණය කරනු ලැබූ ආයතනයකි.


❖ ප්‍රධාන කාර්යාලය	06
❖ එරගම කම්හල	04
❖ මහියංගන කම්හල	05
❖ උස්වැව කම්හල	18
❖ යටියන කම්හල	05
❖ බිංගිරිය කම්හල	01

2015 වර්ෂයේ සිට මෙම ආයතනය නැවත ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය වී ඇත.

2. කාර්ය සාධනය 2017 වර්ෂය (දළ වශයෙන්)


2.1. නිෂ්පාදනය

	2017	2016	2015
නිෂ්පාදනය	4,367,700.00	3,951,149.00	2,609,256.00




2.2. ආදායම

	2017	2016	2015
ආදායම (රු)	125,910,756.81	152,507,125.93	88,369,371



2.3. ලාභ අලාභ තත්වය

	2017	2016	2015
ලාභය / අලාභය(රු)	32,261,377.23	12,500,266.61	3,585,433.62



බීසීසී ලංකා

1. හැඳින්වීම

යුරෝපා ජාතික ආයෝජකයින් විසින් මෙරට ආරම්භ කර තිබූ බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් සමාගම, පොල් කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් එවකට පැවති රජය විසින් 1971 අංක 35 දරණ ව්‍යාපාර අත්පත් කර ගැනීමේ පනත යටතේ 1972 වර්ෂයේ දී රජයට පවරා ගන්නා ලදී. පසුව 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ 1988 දී බී සී සී ලංකා ලිමිටඩ් නමින් පොදු සමාගමක් වශයෙන් සංස්ථාගත කර ඇත.

1.1. දැක්ම

බීසී සී මට්ටමින් ආරම්භ කර, අපගේ පෙර පැවති කීර්ති නාමය නැවත ළඟා කර ගැනීම.

1.2. මෙහෙවර

අපගේ මෙහෙවර වනාහි, ඉහල ඉල්ලුමක් සහිත නිෂ්පාදන පෙළක් වත්මන් වෙළඳපල මිල ගණන් අනුව තරඟකාරී මිල පරාසයක් උදාකර ගැනීම.

1.3. බී සී සී නිෂ්පාදන

- පිරිපහදු නිෂ්පාදන : බී සී සී සුදු පොල්තෙල්, කුක්ස් ජෝයි
- සුවද සබන් : සඳුන්, සුවේන්ද්‍රා, කෝල්ටාර්, හෙල්ත් ජෝයි
- රෙදි සෝදන සබන් : සවරින් බාර්, ස්නෝ-වයිට්
- විෂබීජ නාශක : පයිනෝල්
- පවිත්‍රකාරක : ඩිෂ්වොස් පවුඩර්, ඩිෂ්වොස් ලික්විඩ් බී සී සී හැන්ඩ්වොස්

දැනට ගම්පහ, කොළඹ, මහනුවර, රත්නපුර යන ප්‍රදේශයන්හි අලෙවි නියෝජිතයින් මගින් අලෙවි කටයුතු සිදුකරයි. මීට අමතරව සතොස, කීල්ස්, ආර්පිකෝ සහ ලාල්ස් වැනි සුපිරි වෙළඳසැල් මගින් සහ රාජ්‍ය ආයතන (වරාය අධිකාරිය, බණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය සහ රජයේ රෝහල්) සඳහාද අවශ්‍ය නිෂ්පාදන සැපයුම් කරනු ලබයි.

1.4. බී සී සී ලංකා ලිමිටඩ් - සේවක සංයුතිය 2017.12.31

අයිතම	ස්ථීර	කොන්ත්‍රාත්	එකතුව
විධායක	05	01	06
ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි	03	07	10
සුපරීක්ෂක	05	05	10
කය වෙහෙසා වැඩකරන හා ශිල්පීය සේවකයින්	12	04	16
එකතුව	25	17	42


2. 2017.12.31 දිනට මූල්‍ය තොරතුරු

	රු. මිලියන
ජංගම වත්කම්	191.18
ජංගම නොවන වත්කම්	8,214.55
ජංගම වගකීම්	99.53
ජංගම නොවන වගකීම්	149.21
කොටස් ප්‍රාග්ධනය	100.0


2.1. 2017 දෙසැම්බර් 31 වන දිනට මූල්‍ය ප්‍රගතිය

	ඇස්තමේන්තුව	සත්‍ය
ශුද්ධ විකුණුම්	208.12	166.35
අමුද්‍රව්‍ය පිරිවැය	165.74	142.52
සාප්‍ර වියදම් පිරිවැය	11.95	15.44
දළ ලාභය	30.43	8.39
අනෙකුත් ආදායම්	60.00	63.91
මුළු වියදම්	57.47	58.77
ක්ෂය කිරීම්	4.2	4.2
ශුද්ධ ලාභය	28.76	9.33


• 2017 දෙසැම්බර් 31 වන දිනට මූල්‍ය ප්‍රගතිය



• 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රගතිය



• 2017 දෙසැම්බර් 31 දිනට භෞතික ප්‍රගතිය



• 2017 දෙසැම්බර් 31 දිනට ප්‍රගතිය

	විස්තරය	භෞතික ප්‍රගතිය (MT)		මූල්‍ය ප්‍රගතිය (MN)		වෙනත්
		ඇස්තමේන්තුව	සත්‍ය	ඇස්තමේන්තුව	සත්‍ය	
1	ව්‍යාපෘතිය/ වැඩසටහන: TEC (රු. මිලිය): 187.2					
	ප්‍රධාන ක්‍රියාකාරකම්					
I	සබන් සහ අනෙකුත්	313	160	97.5	34.53	මෙම ප්‍රගතිය පෙන්වුම් කර ඇත්තේ විකුණුම් ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් මුදල් වැය කර නොමැත. දැනට භාවිතයේ පවතින යන්ත්‍ර සූත්‍ර වසර 75 ට වඩා පැරණිය.
II	පොල්තෙල්	281	278	110.5	131.81	

6. මුදල් වෙන් කිරීම

ශීර්ෂ අංකය - 158
 වැඩසටහන - 01 මෙහෙයුම් ක්‍රියාකාරකම්
 ව්‍යාපෘති අංකය හා නාමය - 01 අමාත්‍ය කාර්යාලය

වැය ශීර්ෂය	වැය විස්තරය	ඇස්තමේන්තුව 2017 රු.	සංශෝධිත ඇස්තමේන්තුව 2017 රු.	මුළු වියදම රු.	ඉතිරි ප්‍රතිපාදනය රු.	සත්‍ය වියදම් ප්‍රතිශතය (%)
	සුනරාවර්තන වියදම්					
	සුද්ගල පඩිනඩි					
1001	වැටුප් සහ වෙනත්	8,500,000.00	9,900,000.00	9,786,809.79	113,190.21	98.86
1002	අතිකාල සහ නිවාඩු දින වැටුප්	3,500,000.00	3,500,000.00	2,733,021.00	766,979.00	78.09
1003	වෙනත් දීමනා	8,200,000.00	9,100,000.00	8,945,197.01	154,802.99	98.3
	ගමන් වියදම්					
1101	දේශීය	1,000,000.00	1,450,000.00	1,035,124.75	414,875.25	71.39
1102	විදේශීය	1,000,000.00	2,584,000.00	1,913,650.00	670,350.00	74.06
	සැපයුම්					
1201	ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලයීය අවශ්‍යතා	1,500,000.00	2,176,000.00	2,175,315.21	684.79	99.97
1202	ඉන්ධන	8,000,000.00	7,598,575.00	7,598,504.86	70.14	100
1203	ආහාර සහ නිල ඇඳුම්	100,000.00	52,000.00	52,000.00	-	100
	නඩත්තු වියදම්					
1301	වාහන	3,000,000.00	6,508,000.00	6,507,448.73	551.27	99.99
1302	බලාගාර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ	500,000.00	-	-	-	-
1303	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	200,000.00	-	-	-	-

	සේවා					
1401	ප්‍රවාහන	3,600,000.00	934,370.00	934,362.90	7.1	100
1402	තැපැල් සහ සන්නිවේදන	2,600,000.00	1,269,000.00	1,139,171.51	129,828.49	89.77
1403	විදුලිය සහ ජලය	1,900,000.00	1,327,000.00	1,324,201.72	2,798.28	99.79
1409	වෙනත්	1,000,000.00	2,100,000.00	1,998,451.90	101,548.10	95.16
	ප්‍රාග්ධන වියදම					
	ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීම්					
2001	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	500,000.00	17,500,000.00	16,039,004.71	1,460,995.29	91.65
2002	බලාගාර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ	200,000.00	200,000.00	-	200,000.00	-
2003	වාහන	2,300,000.00	2,355,000.00	2,352,295.43	2,704.57	99.89
	ප්‍රාග්ධන වත්කම් අත්කරගැනීම					
2101	වාහන	-	35,000,000.00	35,000,000.00	-	100
2102	ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ	1,000,000.00	11,500,000.00	9,984,470.65	1,515,529.35	86.82
2103	බලාගාර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ	1,000,000.00	3,965,000.00	3,961,037.24	3,962.76	99.9
		49,600,000.00	119,018,945.00	113,480,067.41	5,538,877.59	95.35

ශීර්ෂ අංකය	-	158
වැඩසටහන	-	01 මෙහෙයුම් ක්‍රියාකාරකම්
ව්‍යාපෘති අංකය හා නාමය	-	02 පරිපාලන හා ආයතනික සේවා

වැය ශීර්ෂය	වැය විස්තරය	ඇස්තමේන්තුව 2017 රු.	සංශෝධිත ඇස්තමේන්තුව 2017 රු.	මුළු වියදම රු.	ඉතිරි ප්‍රතිපාදනය රු.	සත්‍ය වියදම් ප්‍රතිශතය (%)
	පුනරාවර්තන වියදම්					
	පුද්ගල පඩිනඩි					
1001	වැටුප් සහ වේතන	36,000,000	30,800,000	27,955,006.68	2,844,993.32	90.76
1002	අතිකාල සහ නිවාඩු දින වැටුප්	2,000,000	2,000,000	1,643,346.00	356,654.00	82.17
1003	වෙනත් දීමනා	18,300,000	18,300,000	18,251,262.47	48,737.53	99.73
	ගමන් වියදම්					
1101	දේශීය	250,000	330,000	300,359.00	29,641.00	91.02
1102	විදේශීය	2,000,000	5,275,000	2,770,145.74	2,504,854.26	52.51
	සැපයුම්					
1201	ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලයීය අවශ්‍යතා	1,700,000	3,050,000	3,037,311.86	12,688.14	99.58
1202	ඉන්ධන	3,500,000	3,805,000	3,802,909.64	2,090.36	99.95
1203	ආහාර සහ නිල ඇඳුම්	100,000	50,000	48,000.00	2,000.00	96.00
1205	වෙනත්	592,000	62,000	38,100.00	23,900.00	61.45

	නඩත්තු වියදම්					
1301	වාහන	2,500,000	1,650,000	1,639,606.85	10,393.15	99.37
1302	බලාගාර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ	500,000	190,000	123,308.26	66,691.74	64.90
1303	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	600,000	-	-	-	
	සේවා					
1401	ප්‍රවාහන	5,000,000	4,940,000	4,307,378.17	632,621.83	87.19
1402	තැපැල් සහ සන්නිවේදන	4,300,000	3,800,000	3,563,797.99	236,202.01	93.78
1403	විදුලිය සහ ජලය	1,700,000	1,200,000	1,145,526.72	54,473.28	95.46
1404	කුලී සහ දේශීය බදු	83,600,000	95,200,000	94,736,375.11	463,624.89	99.51
1408	වාහන සඳහා බදු කුලී	6,750,000	6,750,000	6,483,949.70	266,050.30	96.06
1409	වෙනත්	2,000,000	3,940,000	3,893,200.96	46,799.04	98.81
	මාරු කිරීම්					
1506	රාජ්‍ය සේවකයින් සඳහා දේපළ ණය පොලී	200,000	200,000	154,204.64	45,795.36	77.10

වැය ශීර්ෂය	වැය විස්තරය	ඇස්තමේන්තුව 2017 රු.	සංශෝධිත ඇස්තමේන්තුව 2017 රු.	මුළු වියදම රු.	ඉතිරි ප්‍රතිපාදනය රු.	සත්‍ය වියදම් ප්‍රතිශතය (%)
	ප්‍රාග්ධන වියදම					
	ප්‍රතිසංස්කරණ හා වැඩිදියුණු කිරීම්					
2001	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	500,000	1,010,000	1,008,668.75	1,331.25	99.87
2002	බලාගාර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ	200,000	744,000	741,300.00	2,700.00	99.64
2003	වාහන	1,500,000	1,500,000	506,758.00	993,242.00	33.78
	ස්ථාවර වත්කම් අත්කර ගැනීම					
2101	වාහන		500,000	265,800.00	234,200.00	53.16
2102	ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ	2,000,000	2,000,000	1,950,230.44	49,769.56	97.51
2103	බලාගාර, යන්ත්‍රසූත්‍ර හා උපකරණ	2,000,000	2,000,000	728,200.00	1,271,800.00	36.41
	කුසලතා වර්ධනය					
2401	පුහුණුකිරීම් සහ කුසලතා වර්ධනය	1,000,000	2,612,500	2,610,759.00	1,741.00	99.93
	වෙනත් ප්‍රාග්ධන වියදම්					
2501	ප්‍රතිව්‍යුහගතකරණය	50,000,000	50,000,000	34,034,707.31	15,965,292.69	68.07
2507	පර්යේෂණ හා සංවර්ධන	4,000,000	866,000	297,525.00	568,475.00	34.36
		232,792,000.00	242,774,500.00	216,037,738.29	26,736,761.71	88.99

ශීර්ෂ අංකය - 158
 වැඩසටහන - 02 සංවර්ධන ක්‍රියාකාරකම්
 ව්‍යාපෘති අංකය හා නාමය - 03 සංවර්ධන වැඩසටහන්

උප ව්‍යාපෘතිය	වැය ශීර්ෂය	මූල්‍ය ශීර්ෂය	වැය විස්තරය	ඇස්තමේන්තුව 2016	සංශෝධිත ඇස්තමේන්තුව 2016	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදනය	සත්‍ය වියදම් ප්‍රතිශතය
			රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව					
1	2501	11	ප්‍රතිව්‍යුහගතකරණය	12,000,000	12,000,000	-	12,000,000	-
				12,000,000	12,000,000	-	12,000,000	-

ශීර්ෂ අංකය - 158
 වැඩසටහන - 02 සංවර්ධන ක්‍රියාකාරකම්
 ව්‍යාපෘති අංකය හා නාමය - 04 රාජ්‍ය ආයතනයන්

ලප ව්‍යාපෘතිය	වැය ශීර්ෂය	මූල්‍ය ශීර්ෂය	වැය විස්තරය	ඇස්තමේන්තුව 2016	පරිපූරක ඇස්තමේන්තුව	සංශෝධිත ඇස්තමේන්තුව 2016	මුළු වියදම	ඉතිරි ප්‍රතිපාදන	සත්‍ය වියදම් ප්‍රතිශතය
			ශ්‍රී ලංකා කපු සංස්ථාව						
2	1503	11	රාජ්‍ය ආයතන	58,200,000		58,200,000	49,000,000	9,200,000	84.19
	2201	11	රාජ්‍ය ආයතන	80,000,000		80,000,000	52,000,000	28,000,000	65.00
			ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම						
3	2501	11	ප්‍රතිව්‍යුහගතකරණය		1,902,150,000	1,902,150,000	1,116,600,000	785,550,000	100
				138,200,000	1,902,150,000	2,040,350,000	1,217,600,000	822,750,000	59.68